


juj



පාර්ලිමේන්තු විවාද

A

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)



අත්තර්ගත ප්‍රධාන කරුණු

1983 ජූලි 6 වන බදාදා
[වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම]

ජන්ද බලය, ජන්ද විමසීම් හා මැතිවරණ පිළිබඳ තේරුම් කාරක සභාව

වාර්ෂික වාර්තා :

- වටරහෝල් රහෙල පදනම
- රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාව
- රාජ්‍ය දඩ සංස්ථාව
- ජාතික පසු සම්පත් මණ්ඩලය

මිනුවන්ගොඩ තරුණ බොද්ධ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත :

සලකා බලා තුන්වන වර කියවා සම්මත කරන ලදී

කල් තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

1983 ජූලි 7 වන බ්‍රහස්පතින්ද


නිවේදනය :

- "ජ" සථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් තිදෙනෙක්
- ප්‍රශ්නවලට වාර්ෂික පිළිතුරු
- ශෝක ප්‍රකාශය : ශ්‍රීමත් සංගරපිල්ලෙයි පරරාජසිංහම් මහතා

රබර් පාලන යෝජනාව : අපනයන තීරු බදු

රබර් පර්යේෂණ ආඥා පනත : අපනයන තීරු බදු

රබර් නැවත වගා කිරීමේ ආධාර ආඥා පනත : අපනයන තීරු බදු



දැනට ලැබුණු විවරණ

(විකල්පය)

A

විකල්පය

(විකල්පය)



සූචක කාර්ය විවරණය

1881 ජූ 7

[මෙහි කාර්ය විවරණය සඳහා යොදා ගන්න]

<p>කාර්ය (විකල්පය) සඳහා පැවරුණු කාර්ය විවරණයේ විකල්පය</p> <p>1881 ජූ 7</p> <p>විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය</p>	<p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p>
--	--

1881 ජූ 7

<p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p>	<p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p> <p>විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය විකල්පය</p>
--	--

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

புதன்கிழமை, 6 ஜூலை 1983

[நிகழ்ச்சித் தொடர்]

வாக்குரிமையும் தேர்தல்களும் மீதான தெரிஞ்சு ஆண்டறிக்கைகள் மினுவாங்கொடை பௌத்த இளைஞர் கழகம் (கூட்டிணைத்தல்) சட்டமூலம்: டவர் மண்டப தியேட்டர் நிறுவனர், அரசாங்க அச்சகக் கூட்டுத்தாபனம், அரசாங்கக் கூட்டுத்தாபனம், தெரியா பண்ணை விவங்கு அபிவிருத்திச் சபை

பரிசீலிக்கப்பட்டு, மூன்றாம் முறை மதிப்பிடப்பட்டு நிறைவேற்றப்பட்டது
ஒத்திவைப்புப் பிரேரணை வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

வியாழக்கிழமை, 7 ஜூலை 1983

ஆறினிப்பு:

நிலைக்குழு 'ஏ' க்கு மேலதிக நேமகங்கள்
வினாக்களுக்கு வாய்மூல விடைகள்
அனுதாபத் தீர்மானம்: லேர் சங்கரபிள்ளை பரராஜசிங்கம்

இறப்பர்க் கட்டுப்பாட்டுத் தீர்மானம்: ஏற்றுமதித் தீர்வை
இறப்பர் ஆராய்ச்சிக் கட்டளைச் சட்டம்: ஏற்றுமதித் தீர்வை
இறப்பர் புனர்நடுகை மாணியச் சட்டம்: ஏற்றுமதித் தீர்வை

Volume 24
No. 9

Thursday
7th July 1983

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

Wednesday, 6th July 1983

[Continuation of Proceedings]

SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS
ANNUAL REPORTS:

Tower Hall Theatre Foundation
State Printing Corporation
State Timber Corporation
National Livestock Development Board

YOUNG MEN'S BUDDHIST ASSOCIATION,
MINUWANGODA (INCORPORATION) BILL;

Considered, read the Third time, and passed

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS

Thursday, 7th July 1983

ANNOUNCEMENT:

Nomination of additional Members to Standing
Committee "A"

ORAL ANSWERS TO QUESTIONS

2-A 71352 - 2,550 (83/07)

VOTE OF CONDOLENCE: SIR SANGARAPILLAI
PARARAJASINGHAM

RUBBER CONTROL RESOLUTION: EXPORT DUTY

RUBBER RESEARCH ORDINANCE: EXPORT DUTY

RUBBER REPLANTING SUBSIDY ACT: EXPORT DUTY

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

Wednesday, 6th July 1983

(Continuation of proceedings)

ORAL ANSWERS TO QUESTIONS	1
ANNOUNCEMENT	1
Nomination of additional Members to Standing Committee "A"	1
RUBBER REPAIRING SUBSIDY ACT: EXPORT DUTY	1
RUBBER RESEARCH ORDINANCE: EXPORT DUTY	1
RUBBER CONTROL RESOLUTION: EXPORT DUTY	1
VARARAJASINGHAM	1
VOTE OF CONDOLENCE: SIR SANGARAPILLAI	1
WRITTEN ANSWERS TO QUESTIONS	1
ADJOURNMENT MOTION	1
Considered, read the Third time and passed	1
MINIMANGODA (INCORPORATION) BILL	1
YOUNG MEN'S BUDDHIST ASSOCIATION	1
SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS	1
ANNUAL REPORTS	1
Tower Hill Theatre Foundation	1
State Printing Corporation	1
State Timber Corporation	1
National Livestock Development Board	1

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

Wednesday, 6th July 1983

(Continuation of proceedings)

ORAL ANSWERS TO QUESTIONS	1
ANNOUNCEMENT	1
Nomination of additional Members to Standing Committee "A"	1
RUBBER REPAIRING SUBSIDY ACT: EXPORT DUTY	1
RUBBER RESEARCH ORDINANCE: EXPORT DUTY	1
RUBBER CONTROL RESOLUTION: EXPORT DUTY	1
VARARAJASINGHAM	1
VOTE OF CONDOLENCE: SIR SANGARAPILLAI	1
WRITTEN ANSWERS TO QUESTIONS	1
ADJOURNMENT MOTION	1
Considered, read the Third time and passed	1
MINIMANGODA (INCORPORATION) BILL	1
YOUNG MEN'S BUDDHIST ASSOCIATION	1
SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS	1
ANNUAL REPORTS	1
Tower Hill Theatre Foundation	1
State Printing Corporation	1
State Timber Corporation	1
National Livestock Development Board	1

Thursday, 7th July 1983

ORAL ANSWERS TO QUESTIONS	1
ANNOUNCEMENT	1
Nomination of additional Members to Standing Committee "A"	1
RUBBER REPAIRING SUBSIDY ACT: EXPORT DUTY	1
RUBBER RESEARCH ORDINANCE: EXPORT DUTY	1
RUBBER CONTROL RESOLUTION: EXPORT DUTY	1
VARARAJASINGHAM	1
VOTE OF CONDOLENCE: SIR SANGARAPILLAI	1
WRITTEN ANSWERS TO QUESTIONS	1
ADJOURNMENT MOTION	1
Considered, read the Third time and passed	1
MINIMANGODA (INCORPORATION) BILL	1
YOUNG MEN'S BUDDHIST ASSOCIATION	1
SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS	1
ANNUAL REPORTS	1
Tower Hill Theatre Foundation	1
State Printing Corporation	1
State Timber Corporation	1
National Livestock Development Board	1

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1983 ජූලි 6 වන බදාදා
புதன் கிழமை, 6 ஜூலை 1983
Wednesday, 6th July 1983

[1983 ජූලි 6 වන බදාදා දින වාර්තාවේ 850 වන නිරවේසිට ඉතිරි වැඩ කටයුතු]
[1983 ஜூலை 6, புதன் கிழமை, அபிமான அறிக்கை பற்றி 850 இலிருந்து நிகழ்ச்சிகள் தொடர்.]
(Continuation of Proceedings from Col 850 of OFFICIAL REPORT for Wednesday, 6th July 1983.)

ජනද බලය, ජනද විමසීම් හා මැතිවරණ පිළිබඳ
තේරීම් කාරක සභාවක්
வாக்தரிமையும் தேர்தல்களும் மீதான தெரிசுழு
SELECT COMMITTEE ON FRANCHISE AND
ELECTIONS

අ. හා. 5.50

ආර් ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரேமதாசு—பிரதம அமைச்சரும் உள்நாட்டுப் பாடீசி, விடமைப்பு, நிர்மாண அமைச்சரும் தெரிசுரையினுள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதுகல்கரும்.)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමෙහි, මා ඉදිරිපත් කළ යෝජනාව කටයුතු මේ සභාවේ වාරයෙන් වාරයට සම්ප්‍රයානුකූලව ඉදිරිපත් කරන යෝජනාවක්, ඇතුළු ගරු මන්ත්‍රීවරු—සමහර විට මේ ගරු සභාවට ප්‍රථම වරට ඇතුළත් වූ අය නිසා වන්නට පුළුවන්, ඇතුළු අය ඔහුකමින්ම ඒවා අමතක කරන නිසා වන්නට පුළුවන්—වෙන විනයක් මවා පාත්තට උත්සාහ කළා. මෙය බොහෝම හදිසියෙන් ඉදිරිපත් කළ යෝජනාවක්ය. විපක්ෂයට හොරෙන් ඉදිරිපත් කළ යෝජනාවක්ය. මේ යෝජනාව සකස් කරන විට විපක්ෂයෙන් ඇසිය යුතුව තිබුණාය. කියන අනුභව වේදනා වශයක් ඉදිරිපත් කරන්නට යෙදුණා.

මට ඉස්සෙල්ලත් මය විධියට මේවා කලාද. මය විධියේ සම්ප්‍රදායයක් තිබුණාද, කියා මම අහන්න කැමතියි. අපේ රජය කාලයේ පමණක් නොවෙයි, මට කලින් විවිධ විට ඇති වූ ආණ්ඩු මගින් විවිධ විට මෙවැනි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණයකින් පසුව අලුත් වාරයක් පාර්ලිමේන්තුවට වන විට. ඒ කොයිම අවස්ථාවකට වීරුද්ධ පාර්ශ්වයක් සමග එකට හවුල් වී මේ යෝජනාව කෙටුම්පත් කළේ නැහැ. යෝජනාව ඉදිරිපත් වූ විට වීරුද්ධ පාර්ශ්වය එයට එකඟ නැත්නම් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්.

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේවට්ටුවෙගම මහතා) පෙන්වන්නට උත්සාහ කලා අද මා ඉදිරිපත් කරන්නේ අලුත්ම මාර්ගයේ යෝජනාවක්ය. විපක්ෂයෙන් අහන්නේ නැතිව හොර රහසේ කෙටුම්පත්කර වීරුද්ධ පාර්ශ්වය හවුල් කර ගන්නේ නැතිව තකගහියේ ඉදිරිපත් කළේ මේක විවිධයේ මොකක් හෝ වෙනත් තේරුමක් තිබෙනවා කියා. ජනපතිවරණය හා ජනමතවරණය අවසාන වූ දවසේ සිට මම කීප විටක්ම මේ ගරු සභාවේදී කීවා අපි නව නොබෝ දිනකින් මේ ජනද නීති රීති ආදිය සමාලෝචනයට භාජන කරන්නට මන්ත්‍රී කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්

කරනවා කියා. මම කීප විටක්ම මේ ගරු සභාවේදී එය කී බව තමුත්තාත්සේලාට මතක ඇති. මේ ආණ්ඩු කාලයේ පමණක් නොවෙයි මිට කලින් තිබුණු ආණ්ඩු මගින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවල තිබෙන්නේ මේ වගන්තියයි; මේ වචනමයි. මා ලහ ඒ යෝජනා තිබෙනවා. මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) සමහර විට එතුමාගේ දෙපාර්තමේන්තුවෙන් සිටින මන්ත්‍රීවරුන් කියන දේවල් අසා ගෙන කථා කරනවා වෙන් කළා. මගේ හිතේ බද්දේගම මන්ත්‍රීතුමා අමරසිරි දෙව්ගොඩ මහතා වෙන් කළා—ඒ වාගේ අලුත් මන්ත්‍රීවරු—කථා කර පෙන්වුම් කරන්නට උත්සාහ කෙළේ මෙය අලුත් යෝජනාවක්ය කියායි.

මේක වාරයෙන් වාරය විවිධ ආණ්ඩු ඉදිරිපත් කළ යෝජනාවක්. විශේෂයෙන් මැතිවරණවලින් පස්සේ අපි සිරිතක් වශයෙන් මන්ත්‍රී කාරක සභාවක් පත් කරනවා. මැතිවරණ නීති රීති සංශෝධනය කරන්නට හැබුයි. ඒ එකම වගාවකට ආණ්ඩු පක්ෂයන් විපක්ෂයන් එකට වාඩි වී මේ යෝජනාව කෙටුම්පත් කර නැහැ, අවශ්‍යතාවකුත් නැහැ. මේක අපේ වාර්තාගත වී තිබෙන යෝජනාවක්. වෙනසකට වෙලා තිබෙන්නේ දැනට ක්‍රියාත්මක වන ජනපතිවරණය පිළිබඳ නීති රීති ජනමත විචාරණය පිළිබඳ නීති රීති කියන ඒවා ඇතුළු කර තිබීමයි. මොකද, ඒවා තිබෙන නීති රීති නිසා.

ඒ නිසා නියෝජ්‍ය කථානායකතුමෙහි, ඒ පෙන්වන්නට වූයම් කළ විනය සම්ප්‍රදායයෙන් වැරදි එකක්. කලවානේ මන්ත්‍රීතුමා (සරත් මුත්තේවට්ටුවෙගම මහතා) කීවා 'හෝ මේක එක්සත් ජාතික පක්ෂයේ—ආණ්ඩු පක්ෂයේ—රැස්විමේදී සාකච්ඡා වෙච්ච එකක්. මේක එක්සත් ජාතික පක්ෂයේ කාන්තාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා වෙච්ච එකක්' කියා. මොකක්ද එතුමා ඒකෙන් පෙන්වුම් කරන්න උත්සාහ කරන්නේ? වීරුද්ධ පක්ෂයෙන් අහන්නේ නැතිව, කාන්තාධිකාරී මණ්ඩලයෙන් විතරයි අහල තිබෙන්නේ, ආණ්ඩු පක්ෂයෙන් විතරයි අහල තිබෙන්නේ කියන එකයි.

නියෝජ්‍ය කථානායකතුමෙහි, එතුමා තේරුම් ගන්න ඕනෑ, මේ රට අද පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව. මේ රටේ ජනතාව මේ රට කොමියුනිස්ට් පක්ෂයට හාර දී නැහැ, ඒ පක්ෂය අවුරුදු 40 ක් තිබුත්ත. අයිතියක් නැද්ද එක්සත් ජාතික පක්ෂයේ කාන්තාධිකාරී මණ්ඩලයට. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පක්ෂයට දැනගන්න මොකවද මේ රජය ගෙන යන පියවරවල් කියා. ඇත්ත වශයෙන්ම අපි ජනතාව ඉදිරියට ගියේ පක්ෂ ප්‍රතිපත්ති අනුව. ආණ්ඩු පක්ෂයටත් මේ අද මම පාර්ලිමේන්තුවට දැනුම් දෙනව වගේමයි දැනුම් දුන්නේ. මම ජයේ ආණ්ඩු පක්ෂයට කීව්වෙන් සම්ප්‍රදායානුකූලව අපි වාරයෙන් වාරයට ඉදිරිපත් කරනවා යෝජනාවක් මැතිවරණ නීති රීති සමාලෝචනය කරන්න. ඒ වග මම ආණ්ඩු පක්ෂයට දැනුම් දෙනවාය කියා. මට අයිතියක් නැද්ද දැනුම් දෙන්න? ආණ්ඩු පක්ෂයට අයිතියක් නැද්ද දැනගන්න? වරදක් හැටියට කියනවා නම් කියන්න තිබෙන්නේ අපි නිතර රැස් වන පක්ෂයක් කියන එක විතරයි. වෙන පක්ෂ නිතර රැස් නොවෙනවා නම් මම මොනවද කරන්නේ? වෙනතේත් නැහැ, රැස්වුත් නැහැ.

නියෝජ්‍ය කථානායකතුමෙහි, තමුත්තාත්සේලා මේ මා ලහ තිබෙන වාර්තාව පෙරලල බලන්න කී වාරයක් මේ වාගේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවාද කියා. ප්‍රස්තකාලයට ගොස් හැක්කාඩි වාර්තා පෙරලල බලන්න හැක්කාඩි වාර්තාවල කී වාරයක් ඒ ඒ අවස්ථාවල ඒ ඒ ආණ්ඩු යෝජනා ඉදිරිපත් කර තිබෙනවාද කියා මැතිවරණ නීති සංශෝධනය කිරීමට සමාලෝචනය කිරීමට මන්ත්‍රී කාරක සභා පත් කරන්න.

මොකක්ද මේ යෝජනාවෙන් කියන්නේ? අපි ඉදිරිපත් කරන නීතියක් භාරගන්න කියන එක නොවෙයි. නීතිය හදන්න තේ මේ කාරක සභාව පත් කර තිබෙන්නේ? මේ කාරක සභාව ආණ්ඩු පක්ෂයේ නතිකර කාරක සභාවකුත් නොවෙයි. Select Committee කියන්නේ මන්ත්‍රී කාරක සභාවක්. මේ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී සංඛ්‍යාවේ අනුපාතය අනුව මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් වෙනවා දෙපක්ෂයේම. 1978 දී මේ විධියේ නීති රීති සකස් කරන්නේ මන්ත්‍රී කාරක සභාවක් පත් කලා. වීරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ඒට සහභාගි වුණා. වීරුද්ධ පක්ෂයෙන් සහභාගි වී තිබෙනවා ආනන්ද දසනායක මන්ත්‍රීතුමා. වි. ධරමලිංගම් මන්ත්‍රීතුමා, එක්ස්. එම්. සෙල්ලනම්බ මන්ත්‍රීතුමා, යන

[අ.ප්. ප්‍රේමදාස මහතා]

මන්ත්‍රීවරුන්. තනිකර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොවෙයි. මේක හොර රහසේ ඉදිරිපත් කළාය, මේක හදිසියෙන් ඉදිරිපත් කළාය කියා කලවානෙ මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුවෙගම මහතා) කියනවා, මේකට එහෙම නම් අපි ජනදය දෙන්නෙ තැනැ කියලා එයට සහභාගි වන්නේ තැනැ කියලා, මම දැනගත්ත කැමතියි ඒ මන්ත්‍රීතුමා මෙම කාරක සභාවට පත්වන්නටත් අකමැතිද කියලා.

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)
(*திரு. சாரத் முத்துவெகம்—கலவானா*)
(Mr. Sarath Muttetuwegama-Kalawana)
බැ කියල මම කීවෙ තු නේ?

ආ.ප්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாசு*)
(Mr. R. Premadasa)

හා. ඇයි එසේ නම් මෙම ගරු සභාව නොමග යවන්න උත්සාහ කෙළේ? [බාධා කිරීමක්] මොකක්ද මේ තර්කය? තමුත්තාන්සේ වැනි පැරණි මන්ත්‍රීවරයෙක් එසේ කියන විට අර තවක මන්ත්‍රීවරයා, මහරගම ගරු මන්ත්‍රීවරයා (දිනේෂ ගුණවර්ධන මහතා) ඒක අල්ලා ගන්නා. අරතෙත් පැමිණි මන්ත්‍රීවරයෙක් නෙ. එතුමා දන්නේ තැනැ නෙ. එක අතකින් තමුත්තාන්සේ මේ ගරු සභාව නොමග යැව්වා. අනෙක් අතින්, අළුත් මන්ත්‍රීතුමාට වැරදි පාඩමක් ඉගැන්වුවා. තමුත් ඒ මන්ත්‍රීතුමා ප්‍රස්තකාලයට ගොස් බැලුවානම් පෙනේවි, මහරන එක්සත් පෙරමුණ බලයේ සිටින කාලයේ—එතුමාගේ පියාණන් වහන්සේ බණ්ඩාරනායක අගමැතිතුමාත් සමග පාර්ලිමේන්තුවේ ඉන්න කාලයේ—මැතිවරණ නීතිරීති වෙනස් කරන්නට මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළ බව. ඒ අවස්ථාවේදී විපක්ෂයන් සමග එකතු වී එය කෙටුම්පත් කළේ තැනැ, බොහෝදුරට, 1948 ත් පසු පිටින් විට ඉදිරිපත් කළේ මේ හා සමාන යෝජනාවක්. ඒ වචන සියල්ලම වාර්තාගත වී තිබෙනවා.

අනෙක් කාරණය, මොකද තකහනියක් හදිසියේ මේ කාරක සභාව පත් කරන්නේ කියලා කීවා. මැතිවරණයක් අවසාන වුණාම, පාර්ලිමේන්තුව සම්ප්‍රදායක් හැටියට මෙවැනි කාරක සභාවක් පත්කරනවාය යන්න කවුරුත් දන්නා දෙයක්. දෙපක්ෂයේත් මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත කාරක සභාවක් පත් කරන්නටයයි කථානායකතුමාට කියනවා කුමකටද? මැතිවරණ නීතිරීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනයට භාජනය කරන්නට. එපමණක් නොවෙයි. පුවත්පත් දත්වීමකුත් පළ කරනවා, යම් යම් උදවියට අදහස් උදහස් ඉදිරිපත් කරන්නට තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියා, එම කාරක සභාවට අවශ්‍ය නම්, ඒ උදවිය කැඳවා සාක්ෂි විභාග කරනවා. එහිදී සාක්ෂි දෙන්නට එම අයට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද නීතිය යටතේ සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා.

මොකටද අපි මේ රාජකාරිය භාරගන්නේ කියා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) අහනවා. පිටස්තර කොමිසමකට භාර දෙන්නල! වෙන උදවියට භාර දෙන්නල! බැරවෙලාවත් අප ඒ විදියට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා නම් මොකක්ද කියන්නේ එතුමන්ලා? ඇයි මේ කටයුත්ත පිට අයට දෙන්නේ? අප නේද මහජන නියෝජිතයෝ කියලා කියාපි. මොකක් හෝ කියන්නට එපා යැ, එහෙම කීවාට කමක් තැනැ. මෙහි සිටින අළුත් මන්ත්‍රීවරු ඒවායින් මුද්‍රා වෙනවා. ඒ උදවිය හිතනවා මේ කියන්නේ ඇත්ත කියලා. වැරදි පාඩම ඉගෙන ගන්නවා. ඒ මන්ත්‍රීතුමන්ලාගේ අනාගතයත් තැනි කරනවා. ඇයි මේවා හැන්සාඩ් වාර්තාගත වෙනවා නෙ. මහජන කාලපතා කාරාටි මොනවාද මේ මන්ත්‍රීවරු කථාකරන්නේ කියා.

නොයෙක් අවස්ථාවලදී මහජනසභාව ඇවිත් කරුණු ඉදිරිපත් කරන්න මෙවැනි කාරක සභාවක් පත් කළ බව තමුත්තාන්සේ දන්නවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමාම (ආනන්ද දසනායක මහතා) සිටියා පසුගිය කාරක සභාවේ. මේ අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ නීති රීති සියල්ලම හදන්නට එතුමා හුණක් උරට සම්බන්ධ වුණා. ඇයි එහෙම කරන්නේ? කථානායකතුමා, විටින් විට, ලබන අන්දකීම් අනුව

එවැනි සංශෝධන අවශ්‍ය වෙනවා. කොළඹ දිසා ඇමතිතුමා කීවාක් මෙන් තමුත්තාන්සේට මතක ඇති, කාලයක් පාට පෙට්ටිවලට ජනදය දුම්මා, පාට අනුවයි අපේක්ෂකයෝ තේරුවේ, රතු පෙට්ටිය, කොළ පෙට්ටිය, සුදු පෙට්ටිය, තිල් පෙට්ටිය, කහ පෙට්ටිය, උඹුරු පෙට්ටිය, මිය අන්දමට පෙට්ටි තිබුණා. ඒ කාලයේදී, ඒවා වෙනස් වුණා, අන් දැකීම අනුව. මේ වරක් මැතිවරණ පැවැත්වුයේ අළුත් නීති රීති අනුවයි. ඒ ඒ අවස්ථාවලදී මොන මොනවාද තිබෙන අඩුපාඩුකම් කියා අපි කල්පනා කරනවා.

ඊළඟට, මහර සම්බන්ධයෙන් "මන්ත්‍රී කාරක සභාවක් පත් කළා නේද, මොකටද, එහෙම මේක පත් කරන්නේ, ඇයි, මෙය ඒ කාරක සභාවටම භාර දෙන්නේ තැන්නේ" කියා ප්‍රශ්ණයක් මතු කළා. මහර සම්බන්ධයෙන් පත් කළ කාරක සභාවේ කොන්දේසි මොනවාද කියා සොයා බලන්න. යම් යම් වෝදනා වගයක් ඉදිරිපත් කර, ඒ වෝදනාවල් කොයි තරම් ප්‍රමාණයකට බලපානවාදයි කියා සොයා බලන්නටයි, ඒ කාරක සභාව පත් කළේ, ඒ වෙලාවේ මම කීවා, තමුත්තාන්සේලාගේත් අන් දැකීම් තිබෙනවා නම් තමුත්තාන්සේලාත් යෝජනාවක් ඉදිරිපත් කරන්න කියා, ඇයි ඉදිරිපත් කරන්නේ තැන්නේ? තමුත්තාන්සේලා මේ සභාවේ නිතරම පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ, අසාධාරණයක් වෙන්නේ විපක්ෂයට පමණය කියායි. දැන් ගක්මග ගරු මන්ත්‍රීතුමා (මහින්ද යාපා අබේවර්ධන මහතා) කළ කථාව අහගෙන හිටියානම් තමුත්තාන්සේලාට කල්පනා වෙයි, එතුමාට කොයි තරම් අසාධාරණයම් වෙලා තිබෙනවාද කියා, එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, තරග කරපු අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් අගන්න, ඒ අයගේ කොට්ඨාශවලත් යම් යම් අසාධාරණයම් වෙලා ඇති, ඒවා ඒ තරම්ම බරපතල දෙවල් නම් එතුමන්ලා ඒවා ඉදිරිපත් කරයි. තමුත් මහර සම්බන්ධයෙන් එහෙම නොවෙයි. ඒ ලැයිස්තුව කියවා බැලුවිට, ඒ මුළු යෝජනාවම කියවා බැලුවිට එම වෝදනා ඉතාමත්ම බරපතල වෝදනා බව පෙනෙනවා. නියෙන නීති රීතිවලට ඒවා අදාළ වන්නේ කෙසේ දයි සලකා බලන්නටයි, මේ ව්‍යවස්ථාදායකය මගින් එය පත් කළේ, තමුත් අද මා ඉදිරිපත් කරන්නේ, ජනද විමසීමවලින් පසු යම් පාර්ලිමේන්තුවක්ම සම්ප්‍රදායයක් හැටියට ඉදිරිපත් කළ යෝජනාවක්, අවුරුදු පහක් ගසක් ගිහිල්ල තියෙනවා. ජනපතිවරණය පැවැත්තුවා, ජනමතවරණය පැවැත්තුවා, ඒවා ගැන බලන්න මිනැ, එහෙම නම් සංවර්ධන සභා ජනද ගැන සලකන්නේ තැන්නේ ඇයි, පළාත් පාලන ජනද ගැන සලකන්නේ තැන්නේ ඇයි කියා මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) ප්‍රශ්ණයක් මතු කළා. පාර්ලිමේන්තු තරග පිළිබඳ නීතිරීති සංශෝධනය කළ පසු, ඒ අනුව අතින් ජනද නීති ගැන සලකා බැලීම මේ සභාවේ සිරිත බව පිළිගෙන තිබෙන දෙයක්.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ යෝජනාව ඉදිරිපත් වුණු අවස්ථාවේදීම විරුද්ධ පාර්ශවයෙන් කථා කරන්න තැනි සිටියේ අන්නගහල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) යි. මොකක්ද එතුමා එක පාරටම කීවේ? 'අපි මේ යෝජනාවට පක්ෂයි, කීවා. මේ කලවාන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තේටුවෙගම මහතා) මතු කළ කිහිම ප්‍රශ්ණයක් එතුමා මතු කළේ තැනැ. මොකද, උන්නාගේ මතකයි, ඒ උදවිය කළ දෙවල්, ඒ අය මේ වගේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාවල් මා ලග තිබෙනවා. හැබැයි, එතුමා එක ප්‍රශ්ණයක් ඇහුවා. එනම්, ලගදී පැවැත්වූ අතුරු මැතිවරණ නීතිය මෙහිදී සලකා බලනවාද නැද්ද කියායි. ඒ අතුරු මැතිවරණ පැවැත්වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ඒ අනුව එය ඉබේම සලකා බැලෙනවා. මොකද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් මේ යෝජනාවට ඇතුල් කර තිබෙනවා, අදාළවන ආකාරයට විමර්ශනයට ලක් කරන්න. එපමණයි, එතුමා ඇහුවේ, කලවාන ගරු මන්ත්‍රීතුමා කථා කළ පසුව, අන්න ඒ පාර ඔස්සේ කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) මතුගම ගරු මන්ත්‍රීතුමාත් (අතිල් මුණසිංහ මහතා) දැවින්න පටන් ගන්නා.

මන්ත්‍රීවරයෙක්
(*அங்கத்தினர் ஒருவர்*)
(A Member)
එයා තමයි මුල.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)

உரி சூதல் விவகாரம். சீக சிபி. சிபிபி பதமே விவாதி பூனா. லென்த. உத்யதல் தர். மந்திரிதல சிவ கலாபேடி திதரல் திபே உலகந்த கிய.

“I support the Member for Kalawana” சக வேலாவகலத் கிபே து “I agree with the hon. Member for Attana galla,” கியல்.

ஈதில் மூனசிங்ஹ மதனா (உத்யதல்)
(திரு. அனில் முனசிங்ஹ—மத் துகம)
(Mr. Anil Moonesinghe—Matugama)
I said so.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)
Did you ?

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
Yes.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)
But much later.

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
No, I said that. At the very beginning I said that.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)
You support what ? What did you say ?

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
I support the motion.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)
Motion !

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
What do you want me to say then ?

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)

That is good. It is very good if you have said that. But you agreed with the hon. Member for Kalawana hundred per cent. By that what were you trying to do ?

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
I said—

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)

I will tell you the contradiction. The hon. Member for Attanagalla got up immediately and said, “We are for this motion”. Unreservedly, unconditionally he said, “We are for this motion. Only please clarify this point about the by-election.” But what did you do ? You may have uttered these words “I support the Member for Attanagalla”. But, in point of fact, you were wholeheartedly supporting the hon. Member for Kalawana. What did the hon. Member for Kalawana say ? What did he say ? He said that we are trying to bluff ; We are trying to rush through a Motion which is unprecedented.

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)
I did not say that.

ஈர். ப்ரேமடாச மதனா
(திரு. ஆர். பிரேமடாச)
(Mr. R. Premadasa)

Why not ? You said quite categorically ; go through your words ; get down the record and see. What were you trying to make out ? This is an unprecedented thing ; that I am rushing into this House with a Motion which has been drafted without consulting you all. Why should I consult you all ? This is a standard Motion. Did you when you were in the Government consult us when we were in the Opposition about a similar Motion which you have already moved ? Here I have the text of that motion.—(interruption.) Whatever it is, I am saying that you approved. I am not questioning it. I am saying that you approved all that the hon. Member for Kalawana said. By that process, what are you saying ? You are agreeing with his contention. But I am proving that his contention was wrong, his contention that never in this House have similar Motions been moved.

ஈதில் மூனசிங்ஹ மதனா
(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I made the point that you have suspended Standing Orders to bring this Motion at very short notice.

ஈர். ஸ்ரேமடசு மததா
(ஈரு. ஆர். பரிமடடாசு)
(Mr. R. Premadasa)

What is the short notice ? I have told in this House over and over again after the Presidential Election and the Referendum that we will be introducing this conventional Motion here.—(Interruption.) Why not ? I have been saying it.

ஈதில் மூகஈமத மததா
(ஈரு. ஆர். மூனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

This is not a conventional Motion.

ஈர். ஸ்ரேமடசு மததா
(ஈரு. ஆர். பரிமடடாசு)
(Mr. R. Premadasa)

You came after the By-election. I have been saying immediately after the Presidential Election and the Referendum that there is a convention in this House after the elections to introduce a Motion of this nature for the appointment of a Select Committee.

ஈதில் மூகஈமத மததா
(ஈரு. ஆர். மூனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

That we do not contest !

ஈர். ஸ்ரேமடசு மததா
(ஈரு. ஆர். பரிமடடாசு)
(Mr. R. Premadasa)

You are not contesting that ? But you supported without any reservation the hon. Member for Kalawana where he took up the position that it is something new, that I am introducing the Motion without consulting the Opposition, with drafting this Motion—

ஈதில் மூகஈமத மததா
(ஈரு. ஆர். மூனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

On a point of explanation, Sir, the Hon. Prime Minister said I supported the hon. Member for Kalawana completely. I did not because the hon. Member for Kalawana is not going to support this Motion whereas we are.

ஈர். ஸ்ரேமடசு மததா
(ஈரு. ஆர். பரிமடடாசு)
(Mr. R. Premadasa)

So you are supporting him partly ?

ஈதில் மூகஈமத மததா
(ஈரு. ஆர். மூனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, we are supporting the Motion. Surely we can be critical while supporting a Motion. You have done that yourself ?

ஈர். ஸ்ரேமடசு மததா
(ஈரு. ஆர். பரிமடடாசு)
(Mr. R. Premadasa)

Hon. member, I understand your difficulty. You are supporting each other partly whether in this House or outside. From today something different is being reflected in this House. Something that is happening outside this House is reflected here. You can see the small opposition now fragmenting itself. It is now entering this House also. Immediately after the hon. Member for Attanagalla said, " We are whole heartedly supporting this Motion," the hon. Member for Kalawana got up and said, " We are opposing it." You can see the contradiction within your own ranks. I will tell you the reason. (Interruption). You know your party has been responsible for creating trouble in the S.L.F.P. in recent times. If you want I will come out with the whole story. You have been supporting Vijaya Kumaranatunga, Hector Kobbekaduwa, Illangaratne and others, and you have campaigned to get them out of the S.L.F.P. You see the point. So immediately the hon. Member for Attanagalla got up and said, " We support," you got up and said, " We oppose ". That is what I say. What is happening outside is reflected in this House.

So Sir, he was trying to attribute motives about this Motion. It is not fair. As I said, every Government after an election has introduced a similar Motion for the purpose of appointing a Select Committee. We are not today introducing amendments to this Election Law or things like that. If we want we can do so ; whenever we feel that the Government should on its own introduce amendments to any law, nobody can stop us from doing so. That is the responsibility of the Government. It is your responsibility to oppose or criticize it. We do not deny you that right. But are you saying that the Government has no right, no responsibility to bring in any amendments to any law in this country ? We will do so whenever we think we should do it. According to the Constitution, according to the Laws of the land we will come before this House. Because the Executive has no legislative power we have to come to this House. That we will do, that right we will reserve for us. But this is a conventional thing, where normally after an election, we ask for a Select Committee to go into these matters. If you do not want to co-operate, that is your business. If you do not want to serve on this Committee, that is your business. We have enough members to serve on the Select Committee and, for that matter, we have very capable people, and they have done a very good job every time we ask them to perform this task.

ஈதில் மூகஈமத மததா
(ஈரு. ஆர். மூனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

That is unfair, Sir. We said we support this.

ආර්. ප්‍රේමදාස මහතා
(**சி. ர. ஆர். பிரேமதாசர்**)
(Mr. R. Premadasa)

Very good ; if you will support it. The hon. Member for Kalawana said he is opposing it, now he says he is going to serve. He is going to serve. There is a certain amount of contradiction there. The whole party is a contradiction, Sir ; their whole political philosophy is a contradiction. So I am not surprised when he says one thing at one time and another thing later. Whatever it is, whether you will serve on the Select Committee or not, we are doing our duty by the country. We have been put into office by the people to run the affairs of this country and we shall perform that responsibility. And I am happy that the TULF has not opposed this Motion. I hope they are supporting it and also serving in it. We welcome that. That is how we should work.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කොත්මලේ ගරු මන්ත්‍රීතුමා අමුතු තත්වයක් පෙන්වන්නට හුඟක් වැයම කළා. මේවාගේ කාරක සභාවක් පත් කළාම ඒ කාරක සභාව ඉදිරිපිටට සාක්ෂි දෙන්නට කවුරුවත් එන්නේ නැහැ. සාක්ෂි දෙන්නට එන්න බය වෙයි යනාදී වශයෙන් නොයෙක් කරුණු ඉදිරිපත් කළා. ඒක සම්පූර්ණයෙන් අසාධාරණයි කියා මම කියන්නට කැමතියි. ඒවාගේම මේ රටේ ජනතාවට අවශ්‍යව තිබෙන්නේ හැකිතාක් දුරට තමන්ගේ ජන්දය නිදහස් ලෙස පාවිච්චි කිරීමට පුළුවන් වාතාවරණයක් බවත් මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි. දැන් වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය හැම වාරයකදීම සාමකාමී මැතිවරණ සඳහා ක්‍රියා කළ බව විශේෂයෙන් ගිය වාරයේ මැතිවරණ නීතිරීති සංශෝධනය කිරීමට ගත් පියවරවල්වලින් පෙනෙනවා දැනී. මේ දැන් තිබෙන නීතිරීතින් අපට බාධාවක් වෙනවා නම් ඒවා වෙනස් කරන්නටත් අපි ලැස්තියි. මැතිවරණ නීතිරීති පමණක් නොවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කරන්නට අපි ලැස්තියි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මොකක්ද මේ රජය කරන්නේ? හැම විටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා, මැතිවරණ නීතිරීති වෙනස් කරනවා, 'පැව්' දමනවා කියා පෙන්වන්නට සමහර උදවිය උත්සාහ කළා. මොකක්ද එහෙමනම් කරන්නට කියන්නේ? අන්දකීම් අනුව නොවේද නීතිරීති වෙනස් කරන්නේ? එහෙම තැන්නම් මේ නීතිරීති එහෙමම තියන්නද කියා මම අහන්නට කැමතියි. මොකක්ද එහෙම වුණොත් වෙන්නේ? එහෙම නම් අපි දැනී වෙන්නා වූ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ නැහැ. අඩුපාඩුකම් සම්පූර්ණ කර ගන්නේ නැහැ. එහෙම කළොත් අර පැරණි නීතිරීතිම දිගටම ගෙන යන්නට සිදු වෙනවා නොවැ. එහෙම නම් මොකටද පාර්ලිමේන්තුවක්? අවුරුදු පහකට එකවරයක් රැස් වුණාම දැනී නොවැ. පාර්ලිමේන්තුව මොකටද තිතර තිතර රැස්වෙන්නේ? පාර්ලිමේන්තුව තිතර තිතර රැස්වෙන්නේ නීතිරීති අළුත් කරන්න. එහෙම තැන්නම් පාර්ලිමේන්තුවක් ඕනෑ තැනැ. අවුරුදු පහකට වරක් රැස් වෙලා, ඕනෑ නම් තිබෙන නීතිරීති වෙනස් කරලා තැවතත් අවුරුදු පහකට තැන්නම් හයකට පස්සේ රැස්වෙන්නට පුළුවන්. පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ උද්ගත වන තත්වයන්ට මුහුණ දෙන්න ඕනෑ කරන විධියට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙන්න පුළුවන්, මැතිවරණ නීතිරීති වෙන්න පුළුවන්, වෙනත් නීති රීති වෙන්න පුළුවන්, ඒ ඕනෑම දෙයක් වෙනස් කරන්නටයි, අළුත් කරන්නටයි, සංශෝධනය කරන්නටයි. ඒකටයි පාර්ලිමේන්තුව තිබෙන්නේ. මෙය අවශ්‍යවකට හාජන කරන්න කාරණයක් නොවෙයි. මේක තර්කයක්ද? දැන් මේක තර්කයක් හැවියට ඉදිරිපත් කරනවා. මේ ආණ්ඩුවේ වැඩේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන එකටු! ඒක නොවැ අපේ රාජකාරිය. ඒකට නොවැ අපි මෙතැනට දැවිදිත් ඉන්නේ. ඒකට නොවැ අපි මෙතැන සාකච්ඡා කරන්නේ. එහෙම තැන්නම් මොකක්ද මෙතැන දැනී වන්නා වූ වෙනස?

එමනිසා මම මේ ගැන මීට වඩා කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. මේ යෝජනාව සම්මත කළාට පසුව මේ මන්ත්‍රී කාරක සභාව පත් කළාට පසුව මේ රටේ උදවියට මේ ප්‍රශ්න ගැන ගැඹුරට යන්න අවස්ථාවක් දෙන්න මේ කාරක සභාවට සිදු වෙයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ කාරක සභාව පත් වුණාට පසුව ඒ කාරක සභාව ඉදිරියේ අදහස් උදහස් ඉදිරිපත් කරන ලෙස ප්‍රවෘත්ති පත්‍රවල දැක්වීමක් පළ කරන එකයි. ඒ අදහස් උදහස් ද සැලකිල්ලට අරගෙන සකස් කෙරෙන කාරක සභාවේ නිර්දේශ තැවතත් මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනවා. ඒවා මේ පාර්ලිමේන්තුව සම්මත කළාට පසුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිරීති සම්පාදනය කෙරෙනවා. ඒ සම්පාදනය කරන නීතිරීතින් ආපසු මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. එමනිසා මේවා හදිසියේ තොර රහස් සම්මත කර ගන්නා දේවල් නොවන බව මම තැවතත් ප්‍රකාශ කරන්න කැමතියි. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ මේ නීතිරීති ගැන සමාලෝචනයක්, විමර්ශනයක් දැනී කරන්නට මන්ත්‍රී කාරක සභාවක් පත් කරන්නටයි. පළමුවෙන් ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් එනවා. ඊට පසුව නීතිරීති මේ ගරු සභාව හමුවට ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධව සම්ප්‍රදානුකූලව අනුගමනය කරන ක්‍රියා මාර්ගය ඒකයි. එමනිසා විපක්ෂය අර දැනී කරන්නට උත්සාහ කළ මිථ්‍යාව ගෙළි කිරීම මගේ යුතුකමක් හැවියට කල්පනා කළ නිසයි මම මේ වචන ස්වල්පය ප්‍රකාශ කළේ.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
ශ්‍රී ලංකා නීතිරීති සංස්ථාවේ ආණ්ඩුකරණයට පත්වීම.
Question put, and agreed to.

ටවර්හෝල් රහහල පදනම : වාර්ෂික වාර්තාව
டவர் மன்றப் படிமட்டர் நிதியுணர்ம் : ஆண்டறிக்கை
TOWER HALL THEATRE FOUNDATION :
ANNUAL REPORT

එම, වින්සන්ට් පෙරේරා මහතා
(**எம். வினசன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways

I move,

“ That in terms of Section 12 (5) of the Tower Hall Theatre Foundation Act, No. 1 of 1978, the Annual Report and Accounts for 1980 of the Tower Hall Theatre Foundation, together with the relevant Balance Sheet and the Qualified Auditor's Report, which was presented on 27.06.1983 be approved.”

ප්‍රශ්නය සහතික කළ ලදී.
ශ්‍රී ලංකා ගෞරවනීය මහා මහලය.
Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(**சி. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தகல்லல்**)
(Mr. Lakshman Jayakody-Attanagalla)

After all this why do you want to take up Tower Hall.

ආර්. ප්‍රේමදාස මහතා
(**சி. ர. ஆர். பிரேமதாசர்**)
(Mr. R. Premadasa)

No, this is a report, the annual report. Last time also we debated it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*ಶ්‍රී. ලක්ෂ්මන් ඉයාකිකාඞ්.*)
(Mr. Lakshman Jayakody)

Yes, I know. Mr. Deputy Speaker, after a serious discussion, Sir, we should take Tower Hall in lighter vein. It is good for the blood and it is good for the system.

Anyway, Sir, I just want to make some remarks pertaining to the Tower Theatre which is now conducted by the Tower Foundation. Shall I say that this is one area where the Prime Minister and I have a personal regard and contact when it comes to the development of the Tower Theatre as well as its other ancillary areas. But I would like to bring to the Hon. Prime Minister's notice that since 1980, changes have taken place, and we, have come to 1983. And though we are discussing the report for 1980, I think it is advisable that we take stock of the situation as it is today and see how far we have developed in keeping with the aims and aspirations and the objects of the establishment of this Foundation.

I do not want to go into the history of this. But I must say that I would like the Hon. Prime Minister and through him the Board, to consider a more comprehensive, a detailed study of the period between 1911 and 1942, which is a period when the Tower Hall was used as the venue for various historical events as well as for the staging of famous plays. I can remember, Sir, in 1915 – the Hon. Minister of Industries is in front of me – his relations were all locked up during the riots of 1915, and it is said that it was from the Tower Hall that most of them did their conniving and all the intrigues that went into the activities that later created a rumpus in this country, the big shake up in this century against the British Raj. In that period, Sir, – I recollect that early period when we were young – under the Tower Hall stage were the famous green rooms, and inside those green rooms were the places where they conspired to stage the famous riots of 1915. So it is of historical significance too. But, Sir, I must say that no one has written the history of the Tower Theatre. This is something on which we can have a seminar first. There were so many people who were associated with the Tower Theatre. Some of them are dead. I do not want to mention names, but I think it is high time that we had a seminar on the various aspects of the influences of Tower Hall on the body politics of this country as well as the social fabric of this country. Therefore, I would earnestly request the Hon. Prime Minister to hold seminars in regard to its history, and then go on to the other aspects of the drama and the theatre and the music that existed then which was known as “Noorthi”.

Now Sir, secondly, I must say that the Theatre started workshops sometime ago. I am told that some competent people from India came here and started

workshops to teach students and they became very popular. Some of our students were able to go to other countries and learn about the theatre of those countries I would say that the workshop idea that started with the Tower Theatre should be expanded. I am made to understand that the foundation wishes to have a system of workshops not only in Colombo but also in some of the outstations. They are hoping to go to Badulla for about two weeks and to have a workshop there with all the good artistes in this country. They hope to go to polonnaruwa and have a workshop there, and also to places like Ambalangoda. Because in each of these areas, Sir, different cultures have existed for a long time.

In Badulla for instance there is a very strong influence, of Indianization. Its strong influence is felt in the whole of the Uva area. It has the peculiar character of the Uva culture. Then in Polonnaruwa, I must say it is more the Colombo culture that has gone into Polonnaruwa because that area was opened up very recently. Ambalangoda, as you all know, has a culture of its own, a speciality in drama, the “Nadagam”, and even the puppet shows that are so famous.

Now this workshop idea is very important and I would like to bring to the attention of the Hon Prime Minister that there are many cultural agreements that we have signed through the Cultural Ministry whereby you can have exchanges of cultural troupes and cultural thiking, and make use of those cultural exchanges and those documents that we have signed to see that the workshop idea is developed.

I am sorry, Sir, the Tower Theatre has not been able to perform another task, that is, to stage the plays that existed during that time. I think John de Silva wrote about 40 plays, Charles Dias also wrote about 40 plays and then there were C. Don Bastian and a host of others who wrote very important plays. But unfortunately we have produced only three plays out of this range of about 90 plays that we had. I think that is not a very good achievement. I am told that there are people – and I have already met some of them – who would like to go in for more modern plays, like Shakespeare's Plays. I have already requested them to consider plays like 3Mahasen “Dhatusena”, “Hemamali,” “Othello” and “Alladin”. It is not the story, but the presentation that is important. I must say that I have seen “Othello” in almost four or five languages and the best “Othello” that I have seen was in Sinhala. You will not imagine that. It had been very well characterized, very well dramatized and also very well presented. Therefore, I would like the production of plays to be expanded in a better way. I will not say that it should be done faster or that more plays should be taken over and started. No, let it be even two plays a year.

With regard to the finances, at the early stages we know that there were many donors for the Tower Hall Theatre, but now that has dwindled and the theatre had been asked to carry on without any donation. It is very, very difficult to get donations at this time, and I think it is a good thing that the Hon. Prime Minister has given instructions that it should go on its own because it is only then that you realize how to start something workable and practical rather than going in for huge, grandiose productions which would ultimately bring in no money.

I have seen some of these plays. I was really very sorry. I think we have spent quite a lot of money on some of these plays that we have produced but ultimately what was the ticket sales like? For the John de Silva Drama Festival they got Rs. 25,000, from the sale of tickets for "Siri Sangabo" they got Rs. 2,428; and for "Samudra Devi" they got Rs 4,455; for "Sri Wickrema" they got Rs. 2,432; and for "Pera Dina Tharu Kala" they got Rs. 1,115. Either there is something wrong with the system of sale of tickets or it is not properly advertised. There is something wrong somewhere. We have spent a lot of money, but most of it, I must say, has been donations. Therefore we have to see that we somehow or other run this in a profitable manner, which I think is rather difficult to do.

When the BMICH was started, I think, the entire complex cost the Chinese Rs. 30 million. That was given as a gift. We put up the entire structure of the BMICH with Rs. 30 Million. Then we found that the Government of Sri Lanka had to maintain it. So immediately we informed the Chinese government that we had to maintain it, and they gave us another Rs. 10 million as a gift. They wanted us to put it in a fixed deposit and make use of the interest of Rs. 1 million for its maintenance. it was a very good contribution to us, and we must be thankful to the Chinese Government for it many times over. I must say that there was a plan, a system of getting money for its maintenance.

I think the Tower Hall Theatre is also trying to build up a reserve fund. For instance, take the building. We have to build a reserve fund. We must have some way to maintain this organization. I know it is going to be a huge organization. It is only when you start a building of this nature that you realize how much you have to spend on its maintenance. We must somehow or other see that there is a reserve fund on which we get interest for maintenance especially of a project which has no commercial value as such. Where service organizations are concerned, I think we should follow a policy of that nature.

I hope the Government will consider giving us a lump sum. I am making this plea on behalf of the Tower Hall Theatre. Give us a lump sum of Rs. 2 milion or Rs. 3

million and then close the chapter so that from there on we will maintain the theatre and make productions. We can actually follow the words of His Excellency the President: "Cut the coat according to the cloth". I hope Hon. Prime Minister will consider giving us a lump sum for the maintenance of the Tower Hall Theatre.

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)
 (සිංහල: சரத் முத்துவேகம்—கலவாண)
 (Mr. Sarath Muttetuwegama - Kalawana)

ගරු නියෝජ්‍ය කවානාකතුමනි, අන්තහමුල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) වාගේ නාට්‍ය කලාව පිළිබඳ විශේෂඥයෙක් හැටියට නොවෙයි, ප්‍රේක්ෂකයෙක් හැටියටයි, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මම වචන ස්වල්පයක් කථා කරන්න බලාපොරොත්තු වන්නේ.

වටර හෝල් රහහල පදනම පිළිබඳව පමණක් නොවෙයි, මම කතා කරන්නේ. මම හිතන්නේ, වටරහෝල් රහහල පදනම සම්බන්ධව ගෙන තිබෙන ඒ උත්සාහයට ප්‍රශංසා කරනවා හැරෙන්න වෙන කියන්න දෙයක් තැනි බවයි. ඒ ආයතනය දියුණු කිරීමේදී, ඒ මගින් වෙන වෙන නොයෙකුත් වරප්‍රසාද නිෂ්පාදකයන්ට ලබාදීමේදී ප්‍රශංසනීය උත්සාහයක් ගෙන තිබෙනවා. මම කියන්න බලාපොරොත්තු වුණේ, වෙන කාරණයක්. අද නාට්‍ය කලාව පිළිබඳව, සමකාලීන සිංහල නාට්‍ය කලාව පිළිබඳව වචන දෙක තුනක් පමණයි, කථා කරන්න මම බලාපොරොත්තු වන්නේ.

1956 ක් පසුව ඇති වූ නව පිබිදීම යටතේ සිංහල නාට්‍ය කලාව අද දක්වාම ඉතාමත්ම ශක්තිමත් ජීවයක් තිබෙන සංස්කෘතික අංගයක් බවට පත්ව තිබෙනවා. නොයෙකුත් නාට්‍ය කලාවේදීන්ට—බොහෝ විට අර්ථ, තරුණ, මහජනයා අතර ප්‍රසිද්ධ නොයෙකුත් නාට්‍ය කලාවේදීන්ට—ඉතාමත් දක්ෂ ලෙස නාට්‍යයක් නිෂ්පාදනය කරන්න පුළුවනි තිබෙනවා. මම මේ පිළිබඳව දීර්ඝ විවේචනයකට ඇතුළු වෙන්න නොවෙයි බලාපොරොත්තු වන්නේ. එක කාරණයක් පමණක් අවධාරණය කරන්නයි, බලාපොරොත්තු වන්නේ.

අපේ වික්‍රමවි, සිංහල වික්‍රමවි, නිෂ්පාදනයක් මේ කාලය තුළ බහුලව තිබෙනවා. කොපමණ බහුලව තිබෙනවාද කීවොත් අද පෝලිමේ ඉන්න ඕනෑ, වික්‍රමවියක් ප්‍රදර්ශනය කරන්න වරම් ලබා ගත්ත. ඒ තරමටම වික්‍රමවි නිෂ්පාදනය වෙලා තිබෙනවා. එහි හොඳ පැත්තකුත් තිබෙනවා. ඒ වාගේම සමහරවිට එතෙම තැනි පැතිත් තිබෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඒ පිළිබඳව ලොකු පිබිදීමක් ඇති වි තිබෙන තිසා අපට ඉඳිමට හෝ හොඳ සිංහල වික්‍රමවියක් දකින්නට අවස්ථාව ලැබෙනවා. ඒක එතෙම කරන්න පුළුවන් වූණේ විශේෂයෙන්ම වික්‍රමවි සංස්ථාව මගින් නිෂ්පාදකයන්ට ණයට මුදල් දීමේ ක්‍රමයක් ඇති කර තිබෙන නිසයි. වික්‍රමවියක් නිෂ්පාදනය කර අවසානයේ එය ප්‍රදර්ශය කිරීමෙන් ලැබෙන මුදල්වලින් ණය මුදල ආරසු ගෙවීමට පුළුවන් විධියට ණය මුදලක් ලබාගන්න නිෂ්පාදකයාට පුළුවනකම තිබෙනවා.

නාට්‍ය කලාවේ තියාලි විශේෂයෙන්ම සමකාලීන අර්ථ නාට්‍ය නිෂ්පාදකයින්ට ඒ වරම තැනෑ, මම දන්නවා, විශේෂයෙන්ම අපි තරුණ කාලයේ නොයෙක් නොයෙක් අවස්ථාවල, නොයෙක් නොයෙක් නාට්‍ය, නොයෙක් නොයෙක් තහරවල ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ අවස්ථාවල කාගෙන්වත් මුදල් ආධාර ලැබුණේ තැනි කාලයේදී ගෙවීමට සිදු වූ විනෝද බද්ද ගැන. ඒ කාලයේ යම්කිසි තහරයක නාට්‍යයක් පෙන්වනවා නම්, විනෝද බද්දෙන් නිදහස් වෙන්න කළ එක උපක්‍රමයක් තමයි, කොහේනරි ආගමික ආයතනයකින්, අනුකම්පා කරන හාමුදරු තමකගෙන් ලියුමක් ලබා ගැනීම, මේක චේත්වන්නේ අහවල් ආයතනයට ආධාර පිණිසය කියා. එවිට එය තහර සභාවට හෝ මහ තහර සභාවට ඉදිරිපත් කර විනෝද බද්දෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් අද තිබෙන තත්වයේ හැටියට ප්‍රවාහන ගාස්තු ගැන බැඳුණු නාට්‍යයක් පිට ප්‍රදේශයකට ගෙනයන්න විශාල මුදලක් ඕනෑ. අද වෙලද දැන්වීම් ඇතුළත් කර "සුවිකර්" එකක් ගහලා ඒකෙන්වත් කියන්නරි කොයා නොගෙන නාට්‍යයක් පිට ප්‍රදානකට ගෙන ගොස් ප්‍රදර්ශනය කළොත් බෙහෝදුරට එය ගෙන යන මිනිසුන්ට පාඩුවෙනවා.

[සරත් මුත්තේවට්ටෙගම මහතා]

මෙයින් වෙන්වී නාට්‍ය නිෂ්පාදනය අඩුවීමයි. විශේෂයෙන්ම අළුත් සමකාලීන නාට්‍ය නිෂ්පාදනයන්ගේ නාට්‍ය නිෂ්පාදනය අඩුවෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ එක කාරණයයි. යම් යම් නාට්‍ය මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොඩනැගුණු නාට්‍ය නිෂ්පාදන ආයතන තිබෙනවා. ඉස්සර නිබුණා ලම්බේණිය ; ලයනල් වෙන්ට් එක. ලයනල් වෙන්ට් එකේ හුඟක් දුරට නිබුණේ බටහිර පත්තේ ඉංග්‍රීසි නාට්‍ය. ලම්බේණිය තමයි, ඒ කාලයේ සිංහල නාට්‍ය බිහිවුණේ. දැන් ටවර් හෝල් ආයතනයක් තිබෙනවා. මේ දෙක තුන එකතු කරලා යම්කිසි සංස්ථාපිත ආයතනයක් ඇති කරලා සහතික ඇතුළුව, අළුත් නිෂ්පාදකයින් නාට්‍යයක් නිෂ්පාදනය කරනවිට ඒ අයට යම්කිසි මුදලක් ණයක් වශයෙන් ලබා දීමට ඒ වාගේම පුළුවන් තම් වෙනත් අවශ්‍ය බාහිර ආධාර ලබා දීමට, එනම්—ප්‍රවාහණ පහසුකම්, ප්‍රවාහනී පත්‍රවල දැන්වීම් පළකිරීමේදී සහන මිල ක්‍රම ආදිය ආධාර වශයෙන් ලබා දීමට ක්‍රියා කළොත් දැනට ඉතාම හොඳ ඒවයක් තිබෙන සිංහල නාට්‍ය කලාව තවදුරටත් නංවා සිටුවන්නට එය උපකාර කරගන්න පුළුවන් වෙනවා. එපමණයි, මා ප්‍රකාශ කරන්නේ.

අ. හා. 6.42

ආර්. ප්‍රේමදස මහතා (අග්‍රාමත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ශ්‍රී ලං. මු. පිලිගැනීම—පිරිසිදු අභ්‍යන්තරයක් සඳහා ආරක්ෂිත, හිඳිනායුතු, නිර්මාණ අභ්‍යන්තරයක් බෙහෙවින් සාධකයක් අභ්‍යන්තරයක් පාරාලායන සහ සභා ප්‍රකාශනය)

(Mr. R. Premadasa - Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ප්‍රකාශ කළ අදහස් අපි සැලකිල්ලට ගන්නවා. තමුත් මම කියන්න කැමතියි, මේ ගොඩනැගිල්ල මේ තත්ත්වයට පත් කර ගන්නට මොන විධියේ උත්සාහයක් අපට ගන්නට සිදුවුණද කියා බොහෝ දෙනෙක් තේරුම් අරගෙන තැනි බව, ඇත්තවශයෙන්ම අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා බොහෝම උත්සාහ කළා, පසුගිය රජය මගින් මේ කටයුත්ත කරවන්න. තමුත් ඒ කටයුත්ත කෙරුණේ නැහැ. අවසානයේදී මට සිදුවුණා, මේ ස්ථානය අයිතිව සිටි අයගෙන් පුද්ගලිකවම ඉල්ලීමක් කරන්න. කේ. ගුණරත්නම් මහත්මයා, —“සිතමාස් ලිමිට්” —එස්. සෙල්ලනම්බු මහත්මයා සහ ඒ. ඒ. ජේප් මහත්මයා — “සිලෝන් නියට්ටර්ස් ලිමිට්” — සහ මහත්වරුනුයි. මේ ස්ථානය අයිතිව සිටියේ. මේ තුන් දෙනාගෙන් වැඩියෙන්ම එහි අයිතිය තිබුණේ ගුණරත්නම් මහත්මයාටයි.

මේ ගොඩනැගිල්ල පරිත්‍යාග කරන්නය කියා මට ඒ අයගෙන් පුද්ගලිකවම ඉල්ලා සිටින්න සිදු වුණා. මෙම ගොඩනැගිල්ල ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් ලක්ෂ හතළිස් එකකටයි. තමුත් ඇත්ත වශයෙන්ම ඒ ගොඩනැගිල්ල හිඟි ස්ථානයේ ගැටියට එහි වටිනාකම ඒවත් වැඩියි. එහෙත් කිසිම මුදලක් ගත්තේ තැනිව ඒ තුන්පොල මේ ගොඩනැගිල්ල පරිත්‍යාග කළා. ඒ වගේම මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන්නට රජයෙන් විශාල මුදලක් වැය කරන්නට සිදු වුණා. ජනාධිපති අරමුදලින් දැනට රුපියල් දස ලක්ෂයක් දී තිබෙනවා. රජයෙන් රුපියල් දස ලක්ෂයක් දී තිබෙනවා. මහජන පරිත්‍යාගවලින් හමයි, අද මේ ටවර් හෝල් රහහල පදනම ක්‍රියාත්මක වෙන්නේ.

විශේෂයෙන්ම මහක් කරන්න ඕනෑ, ඉතාම දුගී දුප්පත් භාවයට පත්ව සිටින මේ රටේ පැරණි තර් නිලියන් රාශියකට මාසික ආධාර දෙන බව. ඔවුන් කොයි තරම් සේවයක් කර තිබෙනවාද කියන කාරණය ගැන මේ අවස්ථාවේදී මම විස්තර කරන්න වුවමනා නැහැ. ටවර් හෝල් යුගයේ අයගෙන්, නීතිඥ ජෝන් ද සිල්වා මහතා, නීතිඥ වාල්ස් සියල් මහතා, ඒට පසුව සිරිසේන විමලවීර මහතා ආදී ඒ නාට්‍ය නිෂ්පාදකයන්ගේ නාට්‍ය මගින්, මේ රටේ ජනතාව තුළ දේශ වාක්සලය ඇති කරන්නට කළ සේවය ගැන මම අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. තමුත් මේ කලාකරුවන් ඉතාම දුගී දුප්පත් භාවයට වැටීලයි

සිටියේ. ඔවුන්ගේ දරු පවුල් තබන්න කර ගන්නට බැරි තත්ත්වයක් තිබුණා. අපි ඉස්සරලාම කල්පතා කළේ ඒ උදවියට යම්කිසි ආධාරයක් ලබා දිය යුතු බවයි. එය දැන් මාස්පතා සිදු කෙරෙනවා. ඔවුන්ට වෛද්‍ය ආධාර ලබා ගැනීමට රක්ෂණ ක්‍රමයක් ඇති කර තිබෙනවා. ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයනවා බලනවා පමණක් නොව, ඔවුන් මේ රටේ විවිධ ප්‍රදේශවලට කැඳවා ගෙන ගොස් ඔවුන්ගේ කුසලතාවයන්ගෙන් අතින් උදවියට ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව සලසා දෙනවා.

නාට්‍ය තුනක් නිෂ්පාදනය කළ බව අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා කීවා. ඒ සියල්ලම නිෂ්පාදනය කළේ දහපතියන්ගේ ආධාරවලිනුයි. මේ නාට්‍ය අද වැඩිපුරම පෙන්වන්නේ ගම්බඳ ප්‍රදේශවලයි. ගම්බඳ ප්‍රදේශවල අයගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මෙය “සමුද්‍ර දේවි” නාට්‍යය පෙන්වා ආවාට පසුව “මේ ඉතිහාසය අපට පාසැල්ලේ උගන්වා නැහැ; මේ කෝට්ටේ ඉතිහාසය අපි දන්නේ නැහැ” කියා සමහර පාසැල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට ලියා එවා තිබෙනවා. “සිරි සහබෝ” නාට්‍යය දකල. “මේ ඉතිහාසය ගැන අපට ගැඹිමක් තිබුණේ නැහැ, දැන් මේ පොත පත කියවන්නට අපි පෙළඹුණා” ය කියලා ලියා එවනවා. “ශ්‍රී වික්‍රම” නාට්‍යය දකල ලියුම් එවනවා. මේවා පෙන්වන්නේ නොමිලයේ. මුදල් අය කරලා නොවෙයි මේවා පෙන්වන්නේ. ලංකාවේ නොයෙක් ගම්මානවල මේ නාට්‍ය පෙන්වනවා.

එපමණක් නොවෙයි. අන්තර්ගල්ලේ මන්ත්‍රීතුමා කීවා වාගේ අපි පුහුණුවීම් පත්ති ක්‍රමයක් ඇති කර එමගින් නවක තර් නිලියන්ට පුහුණු වෙන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වාගේම නොයෙකුත් නානාචාරි කාර්යාලවල සහයෝගය ඇතිව ඒ ඒ රටවල නාට්‍යකරණය ගැන අවබෝධයක් ඇති කරගන්නට අපේ කලාකරුවන් ගණනාවක්ම ඒ ඒ රටවලට යවන්නට අපට පුළුවන් වී තිබෙනවා. දැනටමත් දහ දෙනෙකුට එවැනි අවස්ථාවල් සලසා දී තිබෙනවා.

එපමණක් නොවෙයි. සමහර කලාකරුවන් අසනීභ වුණාම ඔවුන්ට කිසිම පිළිසරණක් නැහැ. අපේ රටේ කීර්තිමත් මූර්ති ශිල්පියකු වන ගොර්ට් ධර්මසේන මහත්මයා ගැන තමුත්තාත්සේ දන්නවා. ඒ මහත්මයා අසනීභ වී ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් වුණා. ඒ මහත්මයාට ඉන්දියාවට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී ඉදිරිපත් වුණේ ටවර් හෝල් රහහල පදනමයි.

නියෝජ්‍ය කථානායකතුමනි, මා කියන්නට කැමතියි, අපට මේ කටයුතු කරගෙන යන්නට හුඟක් දුරටම පුළුවන් වී තිබෙන්නේ දහපතියන්ගේ ආධාර උපකාර නිසා බව. ඒ වාගේම ප්‍රථම වරට ඉංග්‍රීසි පරිවර්තනයකුත් සහිතව “සිරි සහබෝ” නාට්‍යය ගොංකො, පිකිං සහ ෂැංහයි යන නගරවල රඟ දැක්වන්නට අපට පුළුවන් වුණා. අපේ තර් නිලියන් තිස් ගණනක් ඒකට සහභාගී වුණා. මේ සභාවේ කථා පරිවර්තනය කරනවා වාගේම නාට්‍යය වේදිකාවේ රඟ දැක්වෙන අතරම පරිවර්තනයෙන් ඒ දෙබස් ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්නට කටයුතු යොදා තිබුණු බව මට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ නාට්‍යය සම්බන්ධයෙන් ඒ රටවල්වලින් ඉතාම ප්‍රශංසාත්මක අත්දැම් ලියුම් ලැබී තිබෙනවා. එමගින් ඒ රටවල අපේ රට ගැන විශාල පැහැදීමක් ඇති වී තිබෙනවා. ප්‍රථම වරටයි මෙවැනි දෙයක් සිද්ධ වුණේ. අපේ රටේ ඉතිහාසය ගැන අපේ හැදිසාව ගැන අපේ සංස්කෘතිය ගැන ඒ රටවල විශාල ගැඹිමක් ඇති කරන්නට අපට පුළුවන් වී තිබෙනවා. මේ ඔක්කොම රජයේ භාණ්ඩාගාරයට බරක් නොවන විධියට කරන්නට අපට පුළුවන් වී තිබෙනවා.

අන්තර්ගල්ලේ මන්ත්‍රීතුමා කියූ ආකාරයට ඒ ඔක්කොම කරන්නට අපින් කැමතියි. තමුත් තමුත්තාත්සේට පෙනෙයි මේ අවුරුදු කීපයට මේ ගත් පියවරවල් කීපයම ප්‍රමාණවත් බව. වයස අවුරුදු හැත්තෑව, හැත්තෑපහ, අසූව වූ අපේ පැරණි ගායක ගායිකාවන් සමහර ප්‍රදේශවලට ගිහින් වේදිකාවට නැත පැරණි ගීත ගායනා කරන විට ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට කදුළු උණන බව මමම දකල තිබෙන දෙයක්. “අනේ, මේ තරම් වයසට ගිහිනුත් මේ ගායක ගායිකාවන් මොන තරම් ලක්ෂණ මොන තරම් ගැඹුරු කට හඬින් මොන තරම් මධුර කටහඬින් ගී ගයනවාද” යි අහල සතුටු වෙනවා. ඒ හැම ගීතයකම තිබෙන්නේ මිනිසාගේ හැදිසාවට ප්‍රයෝජනවත් වන ගැඹිම බව

வழிநடையின் கீழ் நடைபெறும். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

இளைஞர் மதவாதிகள் சங்கம் (சட்டமன்றம்)

YOUNG MEN'S BUDDHIST ASSOCIATION, MINUWANGODA (INCORPORATION) BILL

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

லக்ஷ்மன் ரமணி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

தினியா கமலா
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! The Deputy Chairman of Committees will now take the Chair.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

தினியா கமலா
(சபாநாயகர் அவர்கள்)
(The Deputy Chairman of Committees)

Item 4.

லக்ஷ்மன் ரமணி மனா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Sir, we have some comments to make.

பி. வினயசேகர மனா
(திரு. எம். வினயசேகர பெரேரா)
(Mr. M. Vincent Perera)

Item 4 may stand down.

ரேஷன் கமிஷன் அறிக்கை: வாரியக வாரியக

STATE PRINTING CORPORATION: ANNUAL REPORT

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

I move,

"That in terms of section 25(3) of the State Printing Corporation Act, No. 24 of 1968 and in terms of section 14 of the Finance Act, No. 38 of 1971 the Report of the Auditor-General and the Statement of Accounts together with the Balance Sheet for the period from 01.01.1981 to 31.12.1981 which was presented on 27.06.1983 be approved."

அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன். அது சீராகவே நடைபெறும் என்று நம்புகிறேன்.

பி. வினசன்டு பெரேரா மதனா
(திரு. எம். வினசன்டு பெரேரா)
(Mr. M. Vincent Perera)

Items 6, 7 and 8 may stand down.

ජාතික පලු සම්පත් සංවර්ධන මණ්ඩලය: වාර්ෂික

වාර්තාව

இலங்கை தேசிய பண்ணை விலங்கு அபிவிருத்திச் சபை :
ஆண்டறிக்கை

NATIONAL LIVESTOCK DEVELOPMENT BOARD : ANNUAL REPORT

ரா. ப்ரேமடாசு மதனா
(திரு. ஆர். பிரேமடாசு)
(Mr. R. Premadasa)

On behalf of the Minister of Rural Industrial Development.

I move,

"That in terms of section 14 (3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the National Livestock Development Board, being report incorporating the Auditor-General's observations for the year ended 31st December, 1980 which was presented on 10.06.1983 be approved."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ තීරණ විය.
ඔහු ඔබ්බේකරාගෙන සිටියේය.
Question put, and agreed to.

රාජ්‍ය දැව සංස්ථාව : වාර්ෂික වාර්තාව

அரசு மரக்கூட்டுத்தாபனம் : ஆண்டறிக்கை

STATE TIMBER CORPORATION : ANNUAL REPORT

ගාමිනී දිසානායක මතනා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)
සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமினி திஸாநாயக்க — காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. Gamini Dissanayake—Minister of Lands & Land Development and Minister of Mahaweli Development)

I move,

"That in terms of section 14 (3) of the Finance Act, No. 38 of 1971, the Annual Report of the State Timber Corporation including the observations of the Auditor-General for the year 1980, which was presented on 27.06.1983 be approved."

ප්‍රශ්නය සහතික කරන ලදී.
ඔහු ඉදිරිපත් කළේය.
Question proposed

අනිල් මුණසිංහ මතනා (තුමා)
(திரு. அனில் முனசிங்ஹு—மத்துகம)
(Mr. Anil Moonesinghe—Matugama)

Sir, I want to make just a few remarks about the Timber Corporation. I feel that the Timber Corporation has been doing quite successfully. That is because the atmosphere and environment was also there for its success. You had a lot of timber felled by natural causes and also the development work in the Mahaweli Basin

helped you. What I want to really refer to is the fact that our forests are being denuded at a tremendously fast rate. Even in the Sinharaja Adaviya area illicit felling is going on at a pace and I would like to co-operate as far as the SLFP is concerned, and as far as I am concerned, to stop this illicit felling. I think the Government officials in the Kalutara Kachcheri are also aware of the fact that illicit felling is going on apace and the illicit fellers have the co-operation of the police. I am very glad that the Hon. Minister is aware of the fact. Very often the lorries with illicitly felled timber are escorted by the police—and they are escorted at a certain time, roughly just before dawn—and timber is spirited away.

Now I have been giving some thought to this and I feel it would be a great help if some sort of an inspection authority is set up under the Hon. Minister and he designates certain officers of his Ministry and his departments to go on certain expeditions to detect this illicit felling, so that the Hon. Minister or his officers at the top will know who the people are, who are on the roster for that day and where they are going and nobody else will know it. I feel that you should have the co-operation of the police also in this matter. Otherwise, you will come face to face with the police and all sorts of police actions against your officers will start. So, there must be some sort of co-operation with the police at the very highest level. The illicit felling that is taking place is a very great shame. Even in the Matugama electoral area some of the forests which have been there from time immemorial, from the time of Parakramabahu, are now disappearing and the actual sawing is taking place openly and what I feel is that the officers in the Kachcheri are aware of the fact, but I want to tell you very frankly that there is also political interference and some of the officers feel that if they act they might be axed or they might be victimized. So that fear must be got out of them. I can speak to the Hon. Prime Minister privately and tell him—I do not want to say it in this Chamber—of a matter that I know in this connection. We want to give our whole-hearted co-operation to him.

தலைவர் ஈரக தலைவரின்
(குழுப் பிரதித் தலைவர் அவர்கள்)
(The Deputy Chairman of Committees)

Order, please! The Hon. Minister can move the adjournment now.

பி. வினசன்டு பெரேரா மதனா
(திரு. எம். வினசன்டு பெரேரா)
(Mr. M. Vincent Perera)

Let him continue and finish.

අනිල් මුණසිංහ මතනා
(திரு. அனில் முனசிங்ஹு)
(Mr. Anil Moonesinghe)

I have just finished, Sir. That is all I wanted to say really.

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. Vincent Perera)

Sir, with the permission of the House, we can complete this.

ಶಿವේಶ್ವರ ಕಾರಕ සಹಾಯಕರು

(சுழுப் பிரதித் தலைவர் அவர்கள்)

(Mr. Deputy Chairman of Committees)

Does the House agree ?

මන්ත්‍රීවරු

(அங்க உறுப்பினர்)

(Members)

Aye !

ಶಿವේಶ್ವರ ಕಾರಕ සහಾಯකರು

(சுழுப் பிரதித் தலைவர் அவர்கள்)

(The Deputy Chairman of Committees)

Yes, the House agrees and the Minister can reply.

ගමිණී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க)

(Mr. Gamini Dissanayake)

I am grateful for the observation made by the hon. Member for Matugama. I am aware of this problem and I can assure you that the matter has been discussed at the highest level and His Excellency the President has agreed to establish very soon a special branch of the police for environmental protection and environmental work.

As regards political interference, I wish to assure the hon. Member that there has never been a request made to me to use the authority of the Minister in relation to the compounding of offences in order to help people who had got caught into the net. Last year, before the hon. Member of Parliament for Matugama entered the House, the House passed unanimously amendments to the Forest Ordinance which we had been contemplating for a long time, imposing very severe punishments on those who illicitly fell timber, who illicitly transport timber or who make the end use of illicitly felled timber. A few Members, including my good Friend the Member for Kalawana, expressed certain reservations about innocent people being victimized under the law. But I did say that the situation is such that where such cases are brought to notice in an administrative way, I could use the authority conferred on me by the House under the law to compound such cases. But I wish to make use of the opportunity to point out to hon. Members of the House the fact that to most areas, such as the areas where my good Friend said there had been a forest from the time of Parakramabahu, the population has increased so much—you go to any village *pola*, you go to any conurbation area in Sri Lanka today, you would see the number of people who are living in those areas—that it

has led to a situation of landlessness, a serious housing problem, a transportation problem of too many people coming to a base hospital where there are 25 to 30 beds, because for a long time these things have not been remedied. So the only answer would be that more and more people must be moved out systematically from the congested areas into the newly developing areas, about which my good Friends in the Opposition know that action is now being taken to develop those areas. The areas which come under the Mahaweli areas, where timber is being felled by the Timber Corporation, are not catchment areas. I wish to assure the hon. Member that the old law, the Forest Ordinance, which was passed by the British during colonial times, namely, that no forest above 5,000 feet should be cleared or felled, is being strictly enforced today. Such lapses as do exist are directly the result of a tremendous joint effort being made by illicit fellers and groups of people the hon. Member of Parliament mentioned, namely, the people in uniform. I have brought it to the notice of His Excellency the President, and I said that unless and until in the Districts and at the regional level Superintendents of Police, the A.S.Ps, Headquarters and police Constables co-operate to enforce the laws that are already in the Statute Book, which are absolutely adequate, this problem cannot be adequately met. If that co-operation is forthcoming, I can tell you that the Magistrates and the Judges will act with the severity that the law asks them to do. We have confiscated lorries. There has been no request by Members of Parliament that those lorries should be released. We have confiscated elephants. There have been no requests that the mitigatory provisions of the law should be acted upon. So I think, quite contrary to the common belief, there is no interference, where will be no interference, and I do ask hon. Members of Parliament in their respective areas to give whatever information that they have, so that I can create an organization, as suggested by the hon. Member for Matugama, and see that remedial measures are taken.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

කල්තැබීම

ஒத்திவைப்பு

ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා

(திரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

I move,

"That the Parliament do now adjourn."

ප්‍රශ්නය සහතික කරන ලදී.

வினா எடுத்தியம்பப்பெற்றது.

Question proposed.

சிறீ மூனிஷிங்ஹே மதுகமா (மதுகமா)
(சிறீ. அனில் முனிஷிங்ஹே—மதுகமா)
(Mr. Anil Moonesinghe—Matugma)

I wish to bring to the attention of the Hon. Prime Minister—I think I have given notice also—about the Highways Department roads. I think all hon. Members will bear me out when I say that the repairs of the members will bear me out when I say that the repairs of the Highways Department roads have deteriorated very much during the past period. I asked the Chief Engineer after I became Member of Parliament the reason for this. He told me that the maintenance Votes are inadequate. I think it is a very great shame. I do not blame the Hon. Prime Minister if the amount of money that is voted is short, but I feel that a number of roads in my areas are just breaking up, former P.W.D. roads, Highways Department roads are breaking up; the stones, the gutters and the tar are breaking up and disappearing. The result is that the roads are impassable. Roads that are dirt tracks can be maintained much easier, but once the metal done tarred roads break up it is very difficult to maintain them and the cost of redoing them is prohibitive.

So, this is what I want to bring to the Hon. Prime Minister's attention. A great proportion of the roads, of even some of the main roads, are in a very bad state of repair. The Ceylon Transport Board also, I believe, complains that the spring blades of buses are breaking up and they are unable to run on some of these roads. As a result of this shortage of maintenance votes, the Hon. Prime Minister is probably aware that a number of workers who are casual workers are being retrenched.

A number of monthly-paid workers are not given work. They are not allowed to sign the attendance register because if they sign they have to be paid. This is a very deplorable state of affairs.

Hundreds of workers are being discontinued and what are they to do? Particularly with today's cost of living and the great difficulty in obtaining work, they are in a very bad situation. This is what I want to bring to the attention of the Hon. Prime Minister and from both directions—from the matter of repairing the roads and also from the matter of employment. If you have a bigger maintenance vote, you can repair the roads and also give these people employment.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)
(சிறீ. எஸ். டி. பண்டாரநாயக்க—கம்பஹ)
(Mr. S. D. Bandaranayake—Gampaha)

Mr. Deputy Chairman, there is a matter which I would like to submit to the Hon. Minister of Fisheries. I wish to congratulate him on the action he is taking to make use of the aquatic resources of the country. However, the question of sea erosion, in a large way, has once again arisen along the sea coast. The reef is strong

enough to serve as a fortress against the wrath of the raging ocean which would otherwise carry away mouthfuls of land with its every wave; and it is a source of nourishment for the beach. Little particles of broken corals are swept onto the beach, which, along with the silt brought down by the rivers, help maintain the balance of land and sea.

But the balance of this delicate scale of ecology is now being tipped to very dangerous levels as coral mining, one of the major causes of reef damage, goes on unabated. Coral mining is of two kinds, coastal and inland. Both are extremely harmful to land. Coastal mining leaves the land unprotected against the revages of the sea while inland mining weakens the land, causing the formation of swamps along the coast and making the surrounding areas agriculturally sterile.

Coral mining has been the livelihood of many of those living around the area for long years. Along the coastline, where employment is limited and highly competitive and where poverty runs high, the miners stubbornly stick to their method of employment. Daily the coastline grows smaller and smaller, leaving the land vulnerable to the relentless raids of a hungry ocean.

The coral reef which never fails to intrigue man is, apart from being the home of a thousand different species of ocean life, a breathtaking underwater spectacle of life that is nature's specially appointed guardian of the land. Each day, every minute, colonies of polyp-brightly coloured underwater worms—absorb the dissolved calcium in the water and convert this into solid calcium carbonate with which they build their houses. Millions of them work together, creating in the process, exquisite belts of coral.

May I suggest to the Hon. Minister that he submits urgently to His Excellency the President, now that the necessary legislation has been passed by this House, a proposal for the appointment of a high-power authority for coast conservation, obtain necessary aid from a foreign country and take immediate action to stop the ravages and consequential environmental imbalances in the coastal areas of this country.

සරත් මුත්තේවුගෙම මහතා (කලවාන)
(சிறீ. சரத் முத்தேட்டுவெகமா—கலவான)
(Mr. Sarath Muttetuwegama—Kalawana)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම ප්‍රධාන ඇමතිතුමාගේ ප්‍රශ්නයක් ඇසීමට කල් දී තිබෙනවා. බදුල්ල නගරයේ බස් නැවතුම් පොළ පිහිටි ස්ථානය වෙනස් කිරීම පිළිබඳව, බදුල්ල නගරයේ බස් නැවතුම් පොළ වෙනස් ස්ථානයකට ගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් බදුල්ල නගරයේ වැසියන්ටත් නගරයේ නොයෙක් ව්‍යාපාර කරන උදවියටත් පිට ගමවලින් නගරයට එන-යන උදවියටත් විශාල කරදරයකට මුහුණ පාන්නට සිදුවී තිබෙන බව නොයෙක් දෙනා විසින් අවශ්‍ය තැන්වලට දැනුම් දී තිබෙනවා.

බස් නැවතුම් පොළ වෙනස් කිරීම ගැන විරෝධය පල කිරීම සඳහා ගොඩ නගන ලද සම්පීඩන විසින් විශාල සංඛ්‍යාවකගේ අත්සන් ලබාගෙන ඉදිරිපත් කළ පෙත්සමක් මා ලඟ තිබෙනවා. ඒ අත්සන්

සහිත පෙන්සම මම නියෝජ්‍ය ඇමතිතුමාට එවන්නට කැමතියි. මේ ප්‍රශ්නය පිළිබඳව නොයෙක් දෙනා පැමිණීලී කර තිබෙනවා. නමුත් ප්‍රයෝජනයක් වෙලා නැහැ.

මේ බස් නැවතුම් පොළ දියුණු කිරීම සඳහා මුදලක් අනුමත කර තිබුණත් කීපදෙනෙකුගේ වුවමනාව සඳහා මේ ස්ථානය වෙතක් කිරීමෙන් ඇති වී තිබෙන හානිය නැති කිරීම සඳහා වහාම එය තිබුණු නැතට ගෙනැවිත් එය දියුණු කරන බවට ප්‍රතිඥාවක් මේ සභාවට දෙන ලෙස මම ප්‍රවාහණ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනරජය විරසිත මහතා (තංගල්ල)
(**ශ්‍රී ජු. ඉදිනාසාස ඩේරාසිංහ—සුභ්‍රකල්ල**)
(**Mr. Jinadasa Weerasinghe—Tangalle**)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, වැඩ බලන සුරාබදු කොමසාරිස්ගේ සේවා කාලය දිරිස කිරීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයට මම ඒයෙන් පිළිතුරු බලාපොරොත්තු වුණා. අදත් මට ඒ සඳහා පිළිතුරු ලැබෙන්නේ නැති වුණත්, මා සොයා ගෙන තිබෙන තොරතුරු මා ඉල්ලූ පරීක්ෂණයට අදාළ වන විටියට ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටිමින්, ගරු වැඩ බලන මුදල් ඇමතිතුමාගෙන් ගරු අගමැතිතුමාගෙන් අවධානය සඳහා මම ඒවා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

මා සොයාගෙන තිබෙන තොරතුරු මේවායි :

01. දැනට වැඩබලන සුරාබදු කොමසාරිස් ජේ. ඩී. රුපසිංහ මහතා මහනුවර සහකාර සුරාබදු වශයෙන් සේවය කරන කාල පරිච්ඡේදයේදී අරක්කු රේඛකරුවන්ගෙන් ගත් අල්ලස් පිළිබඳව තොරතුරු අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගෙන ඇත. එහි ගොනු අංකය : විමර්ශන/1122/74 ය. කුමාර සෑප විදීමත් එවකට මහනුවර කුචින් හෝටලයෙහි නිත්‍යය වාසය කරන මොහු ගත් අල්ලස් මුදල් සම්භාරයෙන් පහත සඳහන් දිනවල සහ ස්ථානවල ගත් අල්ලස් මුදලයි අනාවරණය වී ඇත.

- 1972.08.05 වැනි දින රු. 40,000
- 1972.09.23 වැනි දින රු. 40,000
- 1972.10.06 වැනි දින රු. 1,100
- 1973.03.31 වැනි දින රු. 7,650
- 1973.09.30 වැනි දින රු. 6,000
- 1973.11.18 වැනි දින රු. 6,000
- 1973.12.19 වැනි දින රු. 6,400
- 1973.12.19 වැනි දින රු. 6,400
- 1974.05.29 වැනි දින රු. 8,460
- 1974.06.28 වැනි දින රු. 16,460

(මෙකලපුව නැබැරුම වෙනුවෙන්)

මෙම ගෙවීම් පිළිබඳව අනාවරණය වී ඇත්තේ අරක්කු රේඛ ද කරුවන්ගේ කාර්යාලය ආදියම බදු නිලධාරීන් විසින් කරන ලද වැටුම්මකින් අත් අඩංගුවට ගන්නා ලද එදිනෙදා ගණන් හිලවී පවත්වා ගෙන යන ලද ලේඛණවල සටහන් අනුවය. මෙම ලේඛණ දැනටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත් අඩංගුවේ ඇත. මෙම මුදල් සම්භාරය වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් මතු විසින් කරන ලද පාලනවරණය අනුව මුහුට රු. 35,000 ක දඩ මුදලක් ගෙවීමට නියම කර මතු එය ගෙවා ඇත. නමුත් පැන නැගී ඇති උත්කෘෂ්ට ප්‍රශ්නය වෙනුවෙන් මෙවැනි වංක. වංචනික ලෙස රජයේ ආදායම් එකතු කිරීමෙහි වග භාරව ඇති අයෙක් රජයේ සේවයෙහි මෙතෙක් තබා ගත්තේ කෙසේද යන්නය.

අතින් අතින් මේ ජේ. ඩී. රුපසිංහ කියන පුද්ගලයා ගැන මීට කලින් සිටි ස්ථීර සුරාබදු කොමසාරිස්වරු දෙදෙනෙක් කරුණු ඉදිරිපත් කර තිබෙනවා, මේ පුද්ගලයා මොනම ආකාරයකින්වත් මේ තත්ත්වයට පත් කරන්නට සුදුසු නැත කියා. එයින් එක් කෙනෙක් තමයි එච්. බී. විජේකෝන් කියන හිටපු සුරාබදු කොමසාරිස්තුමා. ඊට පසුව පත්වූ සුරාබදු කොමසාරිස්තුමා තමයි, අතින් නැතැත්තා. ඒ දෙදෙනාම එවැනි නිර්දේශයක් කර තිබෙනවා. ඒ නිර්දේශ දෙක සැලකිල්ලට ගෙන ගරු මුදල් ඇමති රොනී ද මැල් මහතා නිර්දේශයක් කර තිබෙනවා මේ පුද්ගලයා මෙවැනි වගකීමක් දරන්නට සුදුසු පුද්ගලයෙක් නොවෙයි කියා. එහෙත් මේ පුද්ගලයා කොයි විධියකින් හෝ තමන්ගේ මතදොල පුරවා ගැනීමට නැවත වරක් ඒ ඇමතිවරයා මගින්ම තමන්ගේ සේවය දික් කරවා ගැනීමට ඇමති මණ්ඩලයට කඩදාසියක් ඉදිරිපත් කරවලා තිබෙනවා. ඒ වංචාවටත් ඒ විධියේ කුට ව්‍යාපාරයක් ගෙනගොස් අවනත කරවා ගන්නට පුළුවන් වැඩ පිළිවෙළකුත් මේ ජේ. ඩී. රුපසිංහ කියන පුද්ගලයා අනුගමනය කර තිබෙනවා.

හරු නියෝජ්‍ය සභාපතිතුමනි, උත්තූනේ වැඩබලන සුරාබදු කොමසාරිස් ගැටියට පත්වීමක් ලබාගත් නැවතේම සුරාබදු දෙපාර්තමේන්තුවේ බාල් නැවුමක් තවා තිබෙනවා. ඒ බාල් නැවුමට රු. 1,35,600 ක් එකතු කරගෙන තිබෙනවා. ඒ රු. 1,35,600 ක් රුපියල් එක්ලක්ෂ එකොළොස් දහස් ගණනක් බාල් නැවුමට වියදම් වී තිබෙනවා. ඉතිරි වී තිබෙන්නේ රු. 24,000 යි. ඒ රුපියල් විසිහතර දහ රුපියල් පහක් දහක් කර කොළඹ රෝහලකට පරිත්‍යාගයක් කර තිබෙනවා. ඒ අයවැය සම්බන්ධව වරලත් ගණකාධිකාරී කොමිෂනරියක් වන ගණකම්-ගම් කියන කොමිෂනරියේ සහකාරයන් ඇතිව අයවැය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එතකොට රු. 1,35,600 ක් සුරාබදු හිමියන්ගෙන් එකත කර ගෙන එයින් රුපියල් එක්ලක්ෂ එකොළොස් දහස් ගණනක් බාල් නැවුමට වියදම් කර සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍ර අහිමි කළ හොර අරක්කුකාරයින්ගෙන් හා හොර සුරා වෙළෙඳුන්ගෙන් තවත් මුදල් එකතු කර අර රුපියල් විසිහතරදහ රු. 50,000 ක් කර රෝහලකට පරිත්‍යාගයක් හැටියට දී තිබෙනවා. මෙවැනි වංචාකාරී පුද්ගලයින් තවදුරටත් සේවයේ රඳවාගෙන සිටීම අපේ ආණ්ඩුවට ලොකු තර්ජනයක්. අනාගතයේ කවද හෝ රජයට මෙහි වගකීම එක එක ඒකාන්තමයි. එයින් ආණ්ඩුවට වදින මඩ පහර හෝදන්නට මතවැලිය හැරෙව්වත් මද යයි කියන එක මම එදක් නිරව; අදත් කියනවා. ආදායම්බදු දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අංකත් මා ළග තිබෙනවා. තෝතගෙයි මහත්මයාගෙයි ලිපිගොනු එකට ඒකාබද්ධවී තිබෙන්නේ. මහත්මයාගේ ලිපි ගොනුවේ අංකය එච් 95/603924/7. මේ තොරතුරු මා සභාගත කරනවා. කරුණාකර මේවා අනුව පරීක්ෂණයක් කර සුදුසු පියවරක් ගන්න ආණ්ඩුවේ අවධානය යොමු කිරීම සඳහා මේ කඩදාසි සභාගත කරමින් මම නිහඬ වෙනවා.

ආර්. ප්‍රේමදාස මහතා
(**ශ්‍රී ජු. ආර්. ප්‍රේමදාස**)
(**Mr. R. Premadasa**)

This is in regard to the matter raised by the hon. Member for Matugama. I think what he said is quite right. The problem of money provision is involved, but none of the permanent labour has been discontinued. As and when maintenance work is being done, we recruit casual labour. When the maintenance vote is exhausted this casual labour goes out of employment. So, it is a question of money. As you know, this government has to give priorities to certain development works and in that process we do not say that roads are not necessary. Actually, a network of good roads is very essential for any development programme. But, as you know, we are going through a period of economic crisis, and we are trying to set apart money for priority projects.

In this connection I would like to make a suggestion to hon. Members of Parliament for their consideration in regard to priorities in their own areas. As you know, this Government is giving Rs. 2.5 million to each Member per year for the development of each electorate. The hon. Member for Matugama knows that earlier it was about one or two lakhs. Now, we are giving Rs. 2.5 million and with that money lot of work is being done under the guidance of the various Members of Parliament. But, I have a suggestion to make, that while the responsibility of the Member is to co-ordinate activities in his own area, a process could be evolved where you take up some lead projects from among the development projects in the electorate and devote all your money for that year for such projects.

[ஈர். ஸ்ரேமடச மறன]

This is only a suggestion. Each M.P. can consider it. If the roads are in a bad way, with the assistance of the Highways Department, with the machinery that is available with the Highways Department, you can utilize your DCB money. For instance, if a Member thinks his priority in the electorate for that year is roads, he can devote his full time to roads, and co-ordinate his activities with the department of Highways and get their assistance by way of machinery and other things. He should also get the participation of the people of the area to do whatever they could do and complete that work with whatever the department of highways can provide. I will give instructions to the Department.

I find there is lot of waste also. The other day in the Kalutara district, I was shown a road where the estimate was for Rs. 8 lakhs. I got the estimate examined in terms of the various F.R.R and other rules. That estimate is correct. I will not say that the estimate was bloated up. But, thanks to the organizers in that area, the electorate of the Hon. Speaker the Youth Council Members got together with the Gramodaya Members, got the assistance of the Highways Department which provided the various machinery and things like that, and with the participation of the people, spent only Rs. 80,000. They did that road and that money was spent on the machinery and things like that. I will not say that that can be done everywhere. But, there are places that you cans organize, not only the maintenance, but also the construction of roads. My suggestion is that in the situation that we are faced with, let us reorganize our system of implementing various programmes of work and get the real participation of the people, and cut down on waste of men, materials and machinery. I think we can do that. Our departments have been allocated certain funds. What I am saying is whilst utilizing those funds, you contribute whatever you can contribute to orgnize the work.

What are we doing now ? We just set apart certain sums of money and say, "Now, do this road", or, "Provide electricity to this place". But we are not examining the estimates, we are not co-ordinating the actual work that has to be carried out. Sometimes certain people play out public funds. From the person who prepares the estimate to the person who implements the full programme, right down the line, there can be corruption and abuse. I make an appeal to all Members of Parliament, because they have very good intentions and they want to develop their respective areas, to see that they get the best out of the monies that are utilized.

I think the hon. Member for Matugama-

ஈரில் மூனசிங்ஹ

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

We will be very lucky if we can do that.

ஈர். ஸ்ரேமடச மறன

(திரு. ஆர். பிரேமதாச)
(Mr.R. Premadasa)

Yes I am stating a fact. It is not something peculiar to any particular party. This is how the bureaucracy works. If you leave room, if you do not supervise, if you do not go into these matters and take a personal interest, abuse occurs, corruption occurs. I know all Members of Parliament are very keen to develop their areas.

I will tell you what happened the other day. The hon. Member for Tangalle is here. He was speaking at a Government Parliamentary Group Meeting and he showed the Group how an estimate had been bloated up in regard to an electricity scheme. Am I right ?

சீனடச வீரசிங்ஹ மறன (மங்கலூர்)

(திரு. ஜினதாச வீரசிங்ஹ—தங்கல்)
(Mr.Jinadasa Weerasinghe-Tangalle)

Yes.

ஈர். ஸ்ரேமடச மறன

(திரு. ஆர். பிரேமதாச)
(Mr.R. Premadasa)

He intervened personally. He did not agree with the people, who said that so much of money will have to be spent for providing electricity to a particular village. He personally took an interest. He said, "This expenditure is not necessary. Do it this way", and he cut down the whole estimate, and he proved it could be done.

ஈரில் மூனசிங்ஹ

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

If the Hon. Prime Minister can give a directive to the Department we will co-operate in the work.

ஈர். ஸ்ரேமடச மறன

(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

I will give the directive here and now. Let that go on record. I have told all my officers to give their fullest co-operation not only to the Members of Parliament, but also to the Gramodaya Mandalas and to the Development Councils, and that they must be shown the estimates. They must know. They must be able to ask, "What is this money for ? Why are you setting apart so much for this ? Why cannot you utilize that ?" Like that, we must take a personal interest. If we can do that, I think we can accomplish more than what is normally being done.

අතිල මුණසිංහ මහතා

(තිரு. අනිල් முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I would like to inform the Hon. Prime Minister that in the Development Council decentralized budget, no money is set aside for maintenance. Everybody wants to build new roads.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

Yes.

අතිල මුණසිංහ මහතා

(තිரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

The old roads are disappearing.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

Quite right. I fully agree with you. But let the hon. Member for Matugama set an example.

අතිල මුණසිංහ මහතා

(තිரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I suggest that an amount be set apart for maintenance.

ආර්. ප්‍රේමදාස මහතා

(තිரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

Very good. I think hon. Members have a great responsibility to co-ordinate activities in their areas. They must summon the officers concerned, they must ask them to submit the various estimates, and they must examine the estimates. They must not only examine the estimates, they must even supervise what is happening, because they are ultimately responsible to the people. What happens now is you get Rs. 2.5 million, you set apart, say, Rs. 1 million for the construction of a road, and you are happy that you have given that road to that whole area and you think that the people are very appreciative. But finally what do you hear from them? They say "Yes, you set apart the money, but all the money went to somebody else's pocket" Here you fight and quarrel with various people and get the money, and you set apart the money, but you have not satisfied anybody. What has happened? A complete waste! So this is not peculiar to one party or one sector. This is a common thing. This is our responsibility, that we have to look after these things. I have personal experience in this matter because I have gone into these matters, and more than me I think hon. Members know these things. And that is why I set up these Gramodaya Mandalayas, not on the basis of political party affiliations, but on the basis of voluntary organizations.

3-A 71352 (83/07)

So let us forget party bickering at least at the village level and get the participation of the people to develop their areas. That is the area where they were born and bred; they are living there; surely they have a responsibility. When you give Rs. 10,000 for a village road, why can the people of that area not do some shramadana, some earth-work, save Rs. 2,000 out of the Rs. 10,000 that had been set apart and do a further extension of that road with that money? Surely they will do it when they know that the money has been spent in the proper way for the road? They will appreciate that. Our people are very good, that way. I gave an instance from the Beruwela Electorate. Not only in Beruwela. Wherever you find the MP taking an interest and going into the estimates, supervising the work and getting the participation of the people in their work, the appreciation is very high.

Anyway, Sir, I will do whatever I can as far as roads are concerned. In fact, I want to tell you that even in the next Budget we are trying to get more money for roads because roads are a very important part of the infrastructure which is necessary for development work. But my request is, even in regard to the decentralized budget please ensure that there is no waste and corruption.

ಶಿವೇಶ್‍ කාරක සභාපතිතුමා

(குழுப் பிரதிக் தலைவர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)

The Hon. Minister of Fisheries.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමතීතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவலர், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I wish to give this reply on behalf of the Hon. Minister of Fisheries.

The Coast Conservation Division is being upgraded as a department with effect from 1st January 1984. The necessary authority has been vested in this department and in the Director/Coast Conservation under Coast Conservation Act, No. 57 of 1981. The Act will be operational from August of this year. Under the provisions of this Act the Coast Conservation Advisory Council consisting of the Secretary to the Ministry of Fisheries, senior officials of the Ministries of Tourism, Shipping, Local Government, Home Affairs and Industries, the Director-General of NARA, the Land Commissioner, the General Manager of the Urban Development Authority, the Director of Irrigation and three other members representing the universities, voluntary organizations and the fishing industry will be appointed. The Director of Coast Conservation will be the Secretary of this Advisory Council.

[එම්. චිකන්ට් පෙරේරා මහතා]

The Coast Conservation Department has the necessary technical skills to implement schemes of work to combat sea erosion. The problem is one of inadequate funds to execute such schemes. The Government is at present investigating possibilities of obtaining foreign aid for this programme.

In view of the facts stated above, the need for appointing another high-powered authority to stop sea erosion does not arise.

එච්. බී. අබේරත්න මහතා (නියෝජ්‍ය ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා)

(திரு. எச். பி. அபேரத்ன—போக்குவரத்துச் சபைகள் பிரதி அமைச்சர்)

(Mr. H. B. Abeyratne—Deputy Minister for Transport Boards)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, බදුල්ල බස් නැවතුම්පොළ තිබීම ස්ථානයේ සිට වෙත තැනකට ගෙන යාම ගැන කලවානේ ගරු මන්ත්‍රීතුමා සරත් මුත්තේටුවගම මහතා ඇසූ ප්‍රශ්නයයි. මම පිළිතුරු දෙන්න සුදුසුම වෙන්නේ. මෙම ස්ථාන මාරුව පිළිබඳව විශාල මහජන විරෝධයක් තිබෙනවාය කියා එතුමා මට පෙන්වූ දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම බස් නැවතුම් පොළ අවුරුදු 40ක් පමණ තිබුණේ, බදුල්ල නැවුල් හළ ඉදිරිපිටයි. දැන් එය ඒ ස්ථානයේ ඉවත් කර දුම්රිය ස්ථානය අසලට ගෙනයොස් තිබෙනවා. මේ වෙතක් කිරීම කරන්න යෙදුණේ, බදුල්ල නගරයේ නව සංවර්ධන වැඩ සැලැස්ම තිබයි. ඒ ප්‍රදේශයේ සියලුම මහජන ආයතනවලට ප්‍රදේශයේ මහජන මන්ත්‍රීතුමාගේ එකඟත්වය ඇතිවයි, මේ තීරණය නගර සංවර්ධන අධිකාරිය විසින් අරගෙන තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් එතුමා මට ඉදිරිපත් කර තිබෙන පෙන්වූ දෙකම ජනාධිපතිතුමා නමටයි. ලියල තිබෙන්නේ. එහි එක පෙන්වූ කොටස වූ බස් මගීන්ගේ සංගමයේ ගරු සභාපති හැටියට නීතීඥ ර. මු. ධර්මසේන මහත්මයා අත්සන් කර තිබෙනවා. මම කලවානේ ගරු මන්ත්‍රීතුමාගේ දැනගන්න කැමතියි, මේ පෙන්වූ අත්සන් කර තිබෙන

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs and Chief Government Whip)

The Coast Conservation Division is being re-organised as a department with effect from 1st January 1984. The necessary authority has been vested in this department and in the Director/Coast Conservation under Coast Conservation Act, No. 27 of 1961. The Act will be operational from August of this year. Under the provisions of this Act the Coast Conservation Advisory Council consists of the Director for the Ministry of Fisheries, senior officials of the Ministry of Tourism, Shipping, Local Government, Home Affairs and Industries, the Director-General of H.A.R.A. the Land Commissioner, the General Manager of the Urban Development Authority, the Director of Irrigation and three other members representing the universities, voluntary organisations and the fishing industry will be appointed. The Director of Coast Conservation will be the Secretary of this Advisory Council.

අයගේ අත්සන් පිළිබඳ වගකීම මේ නීතීඥ ධර්මසේන මහත්මයාටවත් එතෙම තැන්තම් කලවානේ ගරු මන්ත්‍රීතුමාටවත් භාරගන්න පුළුවන්ද කියා. මට මේක ලැබුණ වහාම මම එතෙම මෙතෙක් අත්සන් ගැන යොයා බැලුවා. එක තැනක තිබෙනවා, නම: සුගත්, ලිපිනය: බදුල්ල, අත්සන: බදුල්ල කියා. නව තැනක-අංක 115 සිට 124 දක්වා-එකම අත් අකුරුවලින් ලියූ එකම අත්සන තිබෙන නම් පෙළක් දිගටම තිබෙනවා.

මම හිතන්නේ කලවානේ ගරු මන්ත්‍රීතුමා මේ ගැන පරීක්ෂා කර බලන්න නැතුව ඇති. කෙසේ වෙතත් නීතීඥතුමා මේ වගකීම භාර ගන්නවාය කියනවා නම්, දැනට මේ පෙන්වූ මට ඉදිරිපත් කර ඇති නියා, ඒ සියලුම පෙන්වූකරුවන්ට ලියා පැවි නැවුලෙන් ලියුම් යවා, ඒ අය මේ පෙන්වූම අත්සන් කලාද කියා විමසා බලා, මට ගරු මන්ත්‍රීතුමාට කරුණු දන්වන්න පුළුවනි.

නමුත් මේ නරම් විශාල පිරිසක් මේ පෙන්වූ අත්සන් කර තිබෙනවාය කියන තිසාම මම ගරු මන්ත්‍රීතුමාගෙහුත් නගර සංවර්ධන අධිකාරියේ ප්‍රධාන නිලධාරීන්ගෙහුත් අද දවල් කරුණු විමසා බැලුවා. එම කරුණු විමසීමේදී මට දැනගන්න ලැබුණා, ඒ උදවිය මේ තීරණය ගන්න ප්‍රථම ඒ ප්‍රදේශයේ සියලුම ආයතනවල අනුකූලතාව ලබාගෙනය මේ තීරණය ගන්නේ කියා. පලාතේ මන්ත්‍රීතුමාත් නගර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මට ඒ බව පැහැදිලි කලා එමනිසා මම කලවානේ ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමතියි. නීතීඥ ර. මු. ධර්මසේන මහත්මයා ඉදිරිපත් කර තිබෙන මේ පෙන්වූ-පෙන්වූ වෙතමත් නම් ලැයිස්තුව වෙතමත් තිබෙන්නේ-ගැන අප තුළ පැහැන පැකයක් තිබෙනවාය කියා.

ප්‍රශ්නය විමසන ලදීත්, සභාසමීක්ෂ විය.
ඔහු ඔබ්බුකුටුටු ආශ්‍රිතයෙන් ප්‍රකාශයක් කළේය.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ජව අනුකූලව අ. හා. 7.40 ට 1983 ජූලි 7 වන මුහුර්තුවේදී අ. හා. 3 වන තෙත් කල් ගියේ ය.

அதன்படி, பி. ப. 7.40 மணிக்கு பாசாளுமன்றம், 1983 ஜூலை 7, வியாழக்கிழமை பி. ப. 3 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 7.40 P.M. until 3 P.M. on Thursday, 7th July 1983.

உள்ளிருந்து கிரேட் ரூ. 2.90 லிருந்து ரூ. 3.16 லுக்கு உயர்த்தப்பட்டு, கிட்டத்தட்ட 1 சதுர அடிக்கு 3 ரூபா 16 சதமாகப் பணிப்பாளர் சபையினால் அங்கீகரிக்கப்பட்டது. (3) 7,500 ரூபா (1982), (4) ஒன்றும் இல்லை (5) 7,500 ரூபா.

(i), (ii), (iii), (iv) and (v) The institutions from (1)–(4) listed in para (v) of this Question do not fall under the purview of the Ministry of Finance and Planning. The Question should be addressed to the respective Ministries in charge of these institutions. The information required in respect of the institutions (5) – (9) in para (v) of this Question is as follows :—

(1)–(V) இவ்வினாமின் 5 ஆம் பந்தியில் (1) தொடக்கம் (4) வரை நிரப்பித்தப்பட்டுள்ள நிறுவனங்கள் நிதி, அமைப்பு புத்திட்ட அமைச்சின் அதிகார வரம்பிற்குட்பட்டவையல்ல. இந்நிறுவனங்களுக்குப் பொறுப்பாகவுள்ள அந்தந்த அமைச்சுக்களுக்கு இவ் வினாவானது எழுதப்படுதல் வேண்டும். இவ் வினாமின் 5 ஆம் பந்தியில் (5) தொடக்கம் (9) வரையான நிறுவனங்கள் தொடர்பில் தேவைப்படும் தகவல்கள் பின் வருமாறு :

(5) 5. இலங்கை வங்கி (முகாமைத்துவ உதாத்துணைப் பிரிவு) 411, காலி வீதி, கொழும்பு 3.

தற்பொழுது வங்கியானது, முகாமைத்துவ உதாத்துணைப் பிரிவை வைத்திருக்கவில்லை. இலங்கை மேச்சன்ட் வங்கியானது தனியார் கொம்பனியாகும்.

(5) 6. இலங்கை வங்கி (விநியோக, சோதனைத் திணைக்களம்) 149, காலி வீதி, கொழும்பு 3.

விநியோக, சோதனைத் திணைக்களங்கள் வங்கியின் சொந்தக் கட்டிடத்தில் அமைக்கப்பட்டுள்ளன.

(5) 7. இலங்கை வங்கி (பம்பலப்பிட்டிக் கிளை), 747, காலி வீதி, கொழும்பு 4.

(1) தளப்பரப்பு—மொத்தம் 5,930 சதுர அடி. (2) அரசு விலை மதிப்பீட்டாளரின் சிபாரிசுகள் பெற்றுக்கொள்ளப்படவில்லை. வங்கியின் விசேட விலை மதிப்பீட்டாளர் குழுவின் சிபாரிசுகளின்மீது பின்வரும் வாடகைகள் பேசித் தீர்க்கப்பட்டு, வங்கியின் பணிப்பாளர் சபையினால் அங்கீகரிக்கப்பட்டது. தளப்பரப்பு 4,500 சதுர அடி, 1 சதுர அடிக்கு 6 ரூபா, அடித்தளம் 1,430 சதுர அடி, 1 சதுர அடிக்கு 1 ரூபா. (3) 28,000 ரூபா. (4) ஒன்றும் இல்லை. (5) 28,000 ரூபா.

(5) 8. இலங்கை வங்கி (கொள்ளப்பிட்டிக் கிளை), 292, காலி வீதி, கொழும்பு 3.

(1) தளப்பரப்பு 5,162 சதுர அடி. (2) அரசு விலைமதிப்பீட்டாளரின் சிபாரிசு பெற்றுக்கொள்ளப்படவில்லை. வங்கியின் விசேட விலை மதிப்பீட்டாளர் குழுவின் சிபாரிசுகளின்மீது வாடகை பேசித் தீர்க்கப்பட்டு, கிட்டத்தட்ட 1 சதுர அடிக்கு 2 ரூபா 90 சதமாகப் பணிப்பாளர் சபையினால் அங்கீகரிக்கப்பட்டது. (3) 15,000 ரூபா (1980) (4) ஒன்றும் இல்லை (5) 15,000 ரூபா.

(5) 9. இலங்கை வங்கி (திம்பிரிகஸ்யாய கிளை), 174 1/1, ஹவலக் ரோட், கொழும்பு 5.

(1) தளப்பரப்பு 2,370 சதுர அடி. (2) அரசு விலைமதிப்பீட்டாளரின் சிபாரிசுகள் பெற்றுக்கொள்ளப்படவில்லை. வங்கியின் விசேட விலை மதிப்பீட்டாளர் குழுத்தின் சிபாரிசுகளின்

மீது, வாடகை பேசித் தீர்க்கப்பட்டு, கிட்டத்தட்ட 1 சதுர அடிக்கு 3 ரூபா 16 சதமாகப் பணிப்பாளர் சபையினால் அங்கீகரிக்கப்பட்டது. (3) 7,500 ரூபா (1982), (4) ஒன்றும் இல்லை (5) 7,500 ரூபா.

(i), (ii), (iii), (iv) and (v) The institutions from (1)–(4) listed in para (v) of this Question do not fall under the purview of the Ministry of Finance and Planning. The Question should be addressed to the respective Ministries in charge of these institutions. The information required in respect of the institutions (5) – (9) in para (v) of this Question is as follows :—

(v) (5) Bank of Ceylon (Management Consultancy Division), 411, Galle Road, Colombo 3. :

The Bank has no Management Consultancy Division at present. The Marchant Bank of Sri Lanka is a private company.

(v) (6) Bank of Ceylon (Supplies and Inspection Departments), 149, Galle Road, Colombo 3 :

The Supplies and Inspections Departments are housed in the Bank's own building.

(v) (7) Bank of Ceylon (Bambalapitiya Branch), 747, Galle Road, Colombo 4 :

(i) Floor area – total 5,930 sq. ft. (ii) The recommendations of the Govt. Valuer were not obtained. The following rents were negotiated on the recommendations of the Special Panel of Valuers of the Bank and approved by the Board of Directors of the Bank :

Ground floor – 4,500 sq. ft. at Rs. 6 per sq. ft.
Basement – 1,430 sq. ft. at Re. 1 per sq. ft.
(iii) Rs. 28,000. (iv) None. (v) Rs. 28,000.

(v) (8) Bank of Ceylon (Kollupitiya Branch), 292, Galle Road, Colombo 3 :

(i) Floor area – 5,162 sq. ft. (ii) the recommendations of the Government Valuer were not obtained. The rent was negotiated on the recommendations of the Special Panel of Valuers of the Bank and approved by the Board of Directors at Rs. 2.90 per sq. ft. approximately. (iii) Rs. 15,000 (1980). (iv) None. (v) Rs. 15,000.

(v) (9) Bank of Ceylon (Thimbrigasyaya Branch), 174 1/1, Havelock Road, Colombo 5 :

(i) Floor area – 2,370 sq. ft. (ii) The recommendations of the Government Valuer were not obtained. The rent negotiated on the recommendation of the Special Panel of Valuers of the Bank of Ceylon and approved by the Board of Directors of the Bank was Rs. 3/16 per sq. ft. approximately. (iii) Rs. 7,500 (1982). (iv) None. (v) Rs. 7,500.

unlawfully. (c) W. A. Jayasena has been allotted an extent of three acres comprising paddy No. 144, 2 1/2 acres in extent and highland Lot No. 144 in extent 1/2 acre, in Tract No. 7 of Uda Walawe Scheme. (d) He is in unlawful possession of three acres. (e) Houses put up by Weerasena and Jayasena are on their highland allotments, legally allotted. Unauthorised constructions which came up after 1979 were demolished by the Authority before the constructions were completed. (f) 31 persons and not 34, yet remain to receive highland lots in Tract No. 7. (g) Action will be taken to hand over the highland lots to these persons once the encroachment inquiries, which are being conducted, are completed.

ඇම්ලිපිටියේ ඉඩම සහ වලංගු FVP.779 පිඹුරේ අංක 520 බිම් කට්ටිය
 எம்பிலிபிட்டியாவிலுள்ள காணியும் வளவே எப்பிலி 779 இலுள்ள
 520 ஆம் இலக்கக் காணித்துண்டும்
**LAND AT EMBILIPITIYA AND LOT NO. 520 IN FVP 779 IN
 WALAWE**

314/83

සරත්මුත්තේටුවේ මහතා
 (திரு. சரத் முத்தேடுவேகம)
(Mr. Sarath Muttetuwegama)

ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ඇම්ලිපිටියේ සකොස ඉදිරියේ පිහිටා ඇති රජයට අයත් පාර ඉඩමක් එදිරිසිංහ මහත්මයාට දී ඇති බව එතුමා දන්නේද? (ආ) මේ ඉඩම දී ඇත්තේ මොන පදනමක් මතද? (ඇ) වලංගු ප්‍රදේශයේ FVP. 779 පිඹුරේ අංක 520 බිම් කට්ටිය වෙළඳ කටයුත්තක් සඳහා ඩබ්ලිව්. ජයවීර තමාගේ කුටුම්භයට බදු දීමට යන්නේද? (ඈ) මේ අනුමැතියක් නිවැරදි කිරීමට එතුමා පියවර ගන්නේද?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அச்சரமானவரைக் கேட்ட வினா : (அ) எம்பிலிபிட்டிய க. மொ. வி. எதிரில் அமைந்துள்ள அரசுக்குச் சொந்தமான வெற்றுக் காணி திருமதி எதிரிசிங்ஹு என்பவருக்குக் கொடுக்கப்பட்டுள்ளதா என்பதை அவர் அறிவாரா? (ஆ) என்ன அடிப்படையில் இந்தக் காணி கொடுக்கப்பட்டுள்ளதா? (இ) வளவே பகுதியில் எப். வி. பி. 779 இல் உள்ள 520 ஆம் இலக்கக் காணித்துண்டு திரு. ஜயவீர என்பவருக்கு வர்த்தகக் தேவைக்காகக் குத்தகைக்கு விடப்படவுள்ளதா? (ஈ) இவ்வொழுங்கினங்களைத் திருத்தியமைக்க அவர் நடவடிக்கை எடுப்பாரா?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development : (a) Is he aware that a barren land belonging to the state, situated opposite the C.W.E. at Embilipitiya, has been given to one Mrs. Edirisinghe ? (b) On what basis has this land been so given ? (c) Is lot No. 520 in FVP 779, in the Walawe area to be leased out to one Mr. Jayaweera, for a business purpose ? (d) Will he take steps to have these irregularities corrected ?

ගාමිනී දිසානායක මහතා
 (திரு. காமினி திஸாநாயக்க)
(Mr. Gamini Dissanayake)

(අ) ඇම්ලිපිටිය ස.කො.ස. ඉදිරිපිට පිහිටි රජයට අයත් ඉඩමක් එදිරිසිංහ මහත්මයාට නිකානුකූලව දී තැන. (ආ) අදාළ තැන.

(ඇ) වලංගු ප්‍රදේශයේ අවසාන ගම් පිහිටම 779 ලොට් 520 බිම් කට්ටිය වෙළඳ කටයුත්තක් සඳහා ඩබ්. ජ. ජයවීර තමාගේ කුටුම්භයට බදු දීමට පියවර ගනු කොලී. (ඈ) කිසිදු අනුමැතියක් සිදු වී නැත.

(அ) கூட்டுறவு மொத்த விற்பனைத் தாபனக் கடைக்கு முன்னால் அரசுக்குச் சொந்தமான காணி திரு. எதிரிசிங்கவுக்கு பராதீனப்படுத்தப்படவில்லை. (ஆ) எழுவதற்கில்லை. (இ) வளவையில் 779 ஆம் இலக்க இறுதிக் கிராமத் திட்டத்தில் உள்ள 520 ஆம் இலக்கக் காணித்துண்டினை திரு. ஜயவீர என்பவருக்கு வியாபார நோக்கத்திற்காகக் குத்தகைக்கு விடும் எண்ணமில்லை. (ஈ) முறைகேடுகள் எதுவும் நடைபெறவில்லை

(a) No barren land belonging to State has been alienated to Mr. Edirisinghe, opposite the C.W.E. shop. (b) Does not arise. (c) Lot. 520 in Final Village Plan 779 in the Walawe area is not proposed to be leased to one Mr. Jayaweera for a business purpose. (d) No irregularities have occurred.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව : ජීප් රථයක ට්‍රේලරය
 இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனம் : ஜீப் இழுவண்டி.
SRI LANKA BROADCASTING CORPORATION :
TRAILER FOR JEEP

336/83

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தனகல்ல)
(Mr. Lakshman Jayakody-Attanagalla)

රාජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් ජීප් රථයකට ට්‍රේලරයක් සවි කිරීම පිණිස 1979 වර්ෂයේදී ඇණවුම් කර ඇති බව එතුමා දන්නවාද? (ආ) මේ සඳහා රු.922 අත්තිකාරම් මුදලක් ගෙවන ලද සමාගමේ නම කුමක්ද? (ඇ) එහි අධ්‍යක්ෂවරුන්ගේ නම එතුමා සඳහන් කරන්නවාද? (ඈ) එම සමාගම ඉහත සඳහන් ට්‍රේලරය සංස්ථාවට සපයන ලද්දේ කවදද? (ඉ) එහි වටිනාකම කීයද?

இராஜாங்க அமைச்சரைக் கேட்ட வினா : (அ) இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனத்திற்குரிய ஜீப் வண்டிக்கு இழு வண்டியொன்றைப் பெறுவதற்கான கொள்வனவுக் கட்டளை 1979 ஆம் ஆண்டில் செய்யப்பட்டதை அவர் அறிவாரா? (ஆ) இதற்காக 922 ரூபாவை முற்பணமாகப் பெற்றுக் கொண்ட கம்பனியின் பெயர் என்ன? (இ) இக் கம்பனியின் பணிப்பாளரின் பெயர்களைக் கூறுவாரா? (ஈ) இக் கம்பனி மேற்குறிப்பிட்ட இழு வண்டியை எப்போது கூட்டுத் தாபனத்திற்கு வழங்கியது? (உ) அதன் பெறுமதி என்ன?

asked the Minister of State : (a) Is he aware that in the year 1979, a trailer was ordered for a jeep owned by the Sri Lanka Broadcasting Corporation ? (b) What is the name of the Company to which a sum of Rs. 922 was paid as advance for this purpose ? (c) Will he state the names of the directors of that company ? (d) When did this company supply the above trailer to the Corporation ? (e) What was its value ?

ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා (රාජ්‍ය ඇමතිතුමා)
 (கலாநிதி ஆனந்ததிஸ்ஸ த அல்விஸ்—இராசாங்க அமைச்சர்)

(Dr. Anandatissa de Alwis—Minister of State)
 (ආ) මට්. (අ) රු. 9,225/-ක අත්තිකාරම් මුදලක් සීමාසහිත රේලන්ඩ්ස් සමාගමට ගෙවා ඇත. (ඇ) කොදකිම්. (ඈ) සපයා තැන. සැපයීමට ප්‍රමාද වූ නිසා අත්තිකාරම් මුදල ආපසු ලබා ගෙන ඇත. (ඉ) එහි වටිනාකම රු. 18,450/-යි.

[பார்லிமென்ட் கூட்டம் 18.4.50]

(அ) ஆம். (ஆ) ரூ. 9,225 விமரிசைப் பண்பணத்தாருக்கு 9.225 ரூபா முற்பணமாகக் கொடுக்கப்பட்டது. (இ) தெரியாது. (ஈ) வழங்கப்படவில்லை. விநியோகத்தில் தாமதம் ஏற்பட்டதால் முற்பணம் மீளப் பெறப்பட்டது. (உ) அதன் பெறுமதி ரூபா 18,450.

(a) Yes. (b) Rs. 9,225 has been paid as an advance to Messrs. Rowlands Ltd. (c) Not aware. (d) Has not been supplied. As there was a delay in supply the advance has been refunded. (e) The value was Rs. 18,450.

சூ லாங்கா ஒலிப் பீடிக் கட்டிடப் பணம் : தலைவர் நிதி
SRI LANKA BROADCASTING CORPORATION
CHAIRMAN'S FUND

337/83

கனம் பேரவைத் தலைவர் : (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

பார்லிமென்ட் கூட்டம் 18.4.50 : (அ) சூ லாங்கா ஒலிப் பீடிக் கட்டிடப் பணம் 'பேரவைத் தலைவர் நிதி' காரணமாக கட்டப்பட்டிருக்கிறதா? (ஆ) இல்லாவிட்டால், அதன் காரணம் என்ன? (இ) பணம் எவ்வளவு கட்டப்பட்டிருக்கிறது? (ஈ) பணம் எவ்வளவு செலவாகியிருக்கிறது? (உ) பணம் எவ்வளவு மீளப்பட்டிருக்கிறது?

இராஜாங்க அமைச்சரைக் கேட்ட வினா : (அ) இலங்கை ஒலிப்பீடிக் கட்டிடப்பணத்தில் "தலைவர் நிதி" தொடங்கிய தேதியை அவர் கூறுவாரா? (ஆ) இந் நிதி தொடங்கிய

asked the Minister of State : (a) Is he aware that in the year 1979, a trailer was ordered for a jeep owned by the Sri Lanka Broadcasting Corporation? (b) What is the name of the Company to which a sum of Rs. 922 was paid as advance for this purpose? (c) Will he state the names of the directors of that company? (d) When did this company supply the above trailer to the Corporation? (e) What was its value?

(Dr. Anandatissa de Alwis - Minister of State)
 (a) Yes. (b) Rs. 9,225 has been paid as an advance to Messrs. Rowlands Ltd. (c) Not aware. (d) Has not been supplied. As there was a delay in supply the advance has been refunded. (e) The value was Rs. 18,450.

தேதியிலிருந்து 31.3.1983 ஆம் தேதி வரை இதற்கு உதவி அளித்தவர்களின் பெயர். முகவரி ஆகியவற்றையும் இவர்கள் அளித்த உதவியின் தன்மைகளையும் அவர் கூறுவாரா? (இ) இன்றேல் ஏன்?

asked the Minister of State : (a) Will he state the date on which the "Chairman's Fund" was started at the Sri Lanka Broadcasting Corporation? (b) Will he state the names and addresses of those who contributed towards this fund from the date of its inception to 31.3.1983, and the nature of the contributions? (c) If not, why?

பார்லிமென்ட் கூட்டம் 18.4.50
 (கலாநிதி ஆனந்ததிஸ்ச தே அல்விஸ்)
 (Dr. Anandatissa de Alwis)

(அ) 1978 நவம்பர் 23-ஆம் தேதி (ஆ) ரூ. 1,500/- இடப்பட்டது. (இ) ரூ. 5,000/- சூ லாங்கா ஒலிப் பீடிக் கட்டிடப் பணம் கட்டப்பட்டது. (ஈ) ரூ. 71,347.51. (உ) இல்லாவிட்டால், அதன் காரணம் என்ன?

(அ) 1978 ஆம் ஆண்டு நவம்பர் மாதம் 23 ஆம் தேதி. (ஆ) 1979 ஆம் ஆண்டு டிசம்பர் மாதம் 31 ஆம் தேதி, ஜனவரி 1, 5, 10, 15, 20, 25, 30, 31 ஆம் தேதி முதலிய நாட்களில். (இ) ரூ. 5,000 ரூபா. (ஈ) இலங்கை ஒலிப்பீடிக் கட்டிடப்பணம் ஒழுங்கு செய்த நிகழ்ச்சிகளின் மூலம் கிடைத்த தொகை ரூபா 71,347.51. (உ) இவ்வினா எழாது.

(a) 23rd November, 1978. (b) Mr. I. A. Markar-Rs. 1,500/- on 31st December 1979. Mudliyar W. N. J. Mudalige-Rs. 5,000/- on 31st December 1979. Gate collections from shows organised by the SLBC-Rs. 71,347.51. (c) Does not arise.

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development : (a) Is he aware that a barren land belonging to the state, situated opposite the C.W.E. at Embilipitiya, has been given to one Mr. Edirisinha? (b) On what basis has this land been so given? (c) Is the land in F.V.P. 779, in the Walawe area to be leased out to one Mr. Jayawera, for a business purpose? (d) Will he take steps to have these irregularities corrected?

(Mr. Gamini Dissanayake)
 (a) Yes. (b) Rs. 9,225 has been paid as an advance to Messrs. Rowlands Ltd. (c) Not aware. (d) Has not been supplied. As there was a delay in supply the advance has been refunded. (e) The value was Rs. 18,450.

පාර්ලිමේන්තුව

பாராளுமன்றம்

PARLIAMENT

1983 ජූලි 7 වන ඉහසටහන්ද

வியாழக்கிழமை, 7 ஜூலை 1983

Thursday, 7th July 1983

අ. හ. 3 ව පාර්ලිමේන්තුව රැස්වීය. කථනායකතුමා [අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා] මුලාසනාරූඪ විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல் ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR. SPEAKER (AL HAJ M. ABDUL BAKEER MARKAR) in the Chair.

නිවේදනය

அறிவிப்பு

ANNOUNCEMENT

“ඒ” සථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයින් නම් කිරීම
நிலைக்குழு “ஏ” க்கு மேலதிக நேமகங்கள்

NOMINATION OF ADDITIONAL MEMBERS TO STANDING COMMITTEE “A”

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

In terms of Standing Order No. 139, I have appointed Mr. Norman Waidyaratna, Deputy Speaker, Chairman of Standing Committee “A” for the consideration of the Muslim Women’s Social League (Ceylon) (Incorporation) Bill.

I have also nominated the following additional Members to serve on Standing Committee “A” for the consideration of the Bill :-

- Mr. P. Dayaratne
- Mr. Abdul Razak Munsoor
- Mr. M. Haleem Ishak
- Mr. M. I. Uthumalebe
- Mr. R. M. Karunaratne
- Dr. Leonard Kiriella
- Mr. Kamal Jayakody
- Mr. Lakshman Jayakody
- Dr. Neelan Tiruchelvam
- Mrs. R. Pathmanathan
- Mr. E. P. Paul Perera
- Mr. Sarath Muttetuwegama
- Mr. Chandra Ranatunga
- Mr. Gamini Lokuge
- Dr. P. M. B. Cyril

පෙත්සම්

மனுக்கள்

PETITIONS

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

- Hon. Member for Katugampola—(Pause).—Not here.
- Hon. Member for Matara—(Pause)—Not here.
- Hon. Member for Panadura—(Pause)—Not here.
- Hon. Member for Medawachchiya—(Pause). Not here.

ජේ. එම්. කුමාරදාස මහතා (වැල්ලවාය)
(திரு. ஜே. எம். குமாரதாச—வெல்லவாய)
(Mr. J. M. Kumaradasa—Wellawaya)
දැනුවත් වැට. වෙතරේ ධාය අංක 41/2, දරණ ස්ථානයේ පදිංචි ජේ. කේ. ඩී. එස්. දයානන්ද මහතාගෙන් ලැබුණු පෙත්සමක් මම පිළිගන්වමි.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තීරණය කරන ලදී.

பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.

Ordered to be referred to the Public Petitions Committee.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

ORAL ANSWERS TO QUESTIONS

බබ්ලිවි. එච්. දයාපාල මහතා : විශ්‍රාම ප්‍රතිලාභ

திரு. டபிள்யூ. எச். தயாபால : ஓய்வு நன்மைகள்

MR. W. H. DAYAPALA : RETIREMENT BENEFITS

159/83

1. ආචාර්ය බබ්ලිවි. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)

(Dr. W. Dahanayake—Galle)

සෞඛ්‍ය කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ගිරිබාවේ සතිපාරන්තක කම්කරුවෙකු ලෙස සේවය කොට 1982 ජූනි මස 7 වෙනි දින විශ්‍රාම ලැබූ ගාල්ලේ මහමෝදර කොළඹ පාරේ අංක 230/8 පදිංචි බබ්ලිවි. එච්. දයාපාල මහතාට මෙතෙක් විශ්‍රාම වැටුප් හෝ පාරිභෝගික මුදල් හෝ වෙනත් සහන ගෙවීමක් හෝ කර තැනි බව එතුමා දන්නවාද? (ආ) ඔහුට හිමි සියළුම දීමනා ගෙවන්නේ කවදාද?

சுகாதார அமைச்சரைக் கேட்ட வினா : (அ) காலி, மகா மோதர, கொழும்பு ரோட் 230/8 ஆம் இலக்கத்தில் வசிக்கும் திரு. டபிள்யூ. எச். தயாபால என்ற கிரியால, சுகாதார சிற் றாழியர் 1982 ஜூன் 7 ஆம் திகதி ஓய்வுபெற்றும் இவர் ஓய்வு தியமோ, பணிக்கொடையோ, நிவாரணமோ இன்னும் பெற வில்லை என்பதை அவர் அறிவாரா? (ஆ) இவரது பாக்கிகள் எப்போது கொடுக்கப்படும்?

asked the Minister of Health : (a) Is he aware that Mr. W. H. Dayapala, of 230/8, Colombo Road, Mahamodera, Galle, retired on 7th June, 1982, from the post of sanitary labourer, Giribawa but has not yet received pension or gratuity or any other relief? (b) When will he be paid all his dues?

එම්. විත්සන්ට පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவல்கள், வினையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Minister of Health.

(a) Yes. (b) Action has been taken to pay Mr. W. H. Dayapala a temporary pension pending the finalisation of his pension.

එච්. ඩී. සිරිසේන මහතා : විශ්‍රාම වැටුප්
திரு. எச். வி. சிறிசேன : ஓய்வூதியம்
MR. H. V. SIRISENA : PENSION

160/83

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) සේවා අංක 47293 හිමිව සිටි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙවෙනි ඉංජිනේරුවකු ලෙස සේවය කර 1981.01.15 වෙනි දින විශ්‍රාම ලැබූ දොරපේ අඟුලුගහ එච්. ඩී. සිරිසේන මහතාට ලැබිය යුතු විශ්‍රාම වැටුප සහ අනිකුත් දීමනා ගෙවීම කඩිනම් කිරීමට එතුමා පියවර ගත්තවාද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

போக்குவரத்து அமைச்சரும், போக்குவரத்துச் சபைகள் அமைச்சரும், தனியார் பஸ் போக்குவரத்து அமைச்சருமான வரைக் கேட்ட வினா : (அ) இலங்கை அரசாங்கப் புகையிரதப் பகுதியில் இரண்டாவது பொறியியலாளராகக் கடமையாற்றி 15.1.1981 இல் இளைப்பாறிய அங்குருகஹ தொற்பேயைச் சேர்ந்த திரு. எச். வி. சிறிசேனவுக்குரிய ஓய்வூதியத்தையும் ஏனைய பாக்கிகளையும் கொடுப்பதை அவர் தயவுசெய்து துரிதப்படுத்துவாரா? சேவை இல. 47293 (ஆ) இல்லையெல், ஏன்?

asked the Minister of Transport and Minister for Private Omnibus Transport : (a) Will he please expedite the payment of pension and other dues, to Mr. H. V. Sirisena of Dorape, Angulugaha, who was a Second Engineer in the C. G. R., and retired on 15.01.1981 - Service No. 47293? (b) If not, why?

එච්. කුලරත්න මහතා (ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා)
(திரு. எச். குலரத்ன—போக்குவரத்துப் பிரதி அமைச்சர்)
(Mr. H. Kularatne—Deputy Minister of Transport)

(a) There is no one by the name of H. V. Sirisena who had retired on 15.01.1981 having worked as a 2nd Engineer under the Service No. 47293. But there is one H. V. Sirisena who had retired on 15.05.1981 having served as a 2nd Engineman under Service No. 47295. His pension application to the Director of Pensions is held up in this office as he has delayed the submission of relevant documents and the Widows and Orphans Pension Number. A provisional pension is being paid to him and the application to the Director of Pensions for his pension will be forwarded in due course. (b) Does not arise.

සී. ඒ. වයලට මෙනෙවිය : රැකියා බැංකුවේ ලියාපදිංචිකරු
திருமதி சி. ஏ. வயலட் : தொழில்வங்கிப் பதிவுபெற்றவர்
MISS C. A. VIOLET : JOB BANK REGISTRANT

161/83

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ගාල්ලේ ශ්‍රී සුමේධ පාරේ අංක 14/2 හි පදිංචිව සිටින හා ගාල්ලේ රැකියා කාඩ්පත් අංක 443 හිමි සී. ඒ. වයලට මෙනෙවිය සිංහල

ගාමාව හා ගණිතය ඇතුළු විෂයයන් පහකින් සම්මාන සාමාර්ථය සහිතව අ.පො.ස. (සා.පෙ.) විභාගයෙන් සමත් වී ඇති තමුත් ලිච්කරු පත්වීමේ දී ඇය මුළුමනින් නොසලකා හැර ඇති බව එතුමා දන්නේ ද? (ආ) පුරප්පාඩු ගණනාවක්ම තිබිය දීත් ඇය තවම සේවයට ගෙන නොමැත්තේ මන්ද? (ඇ) ඇය වහාම සේවයට ගත්තේද? (ඈ) නොඑසේ නම් ඒ මන්ද?

திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சரைக் கேட்ட வினா : (அ) காணி ஸ்ரீ சுமேதா ரூட் 14/2 ம் இலக்கத்தில் வசிக்கும் செஸ்வி சி. ஏ. வயலட் (தொழில் அட்டை இல. 443) என்பவர் ஜி. சி. ஈ. சாதாரண தரப் பரீட்சையில் சிங்கள மொழி, எண் கணிதம் உட்பட ஐந்து திறமைச் சித்திகள் பெற்றிருந்தும் எழுதுவினைஞர்கள் நியமனத்தின்போது முற்றாகப் புறக் கணிக்கப்பட்டுள்ளார் என்பதை அவர் அறிவாரா? (ஆ) ஏராளமான வெற்றிடங்கள் இருந்துங்கூட இவருக்கு ஏன் வேலை வழங்கப்படவில்லை? (இ) இவருக்கு உடனடியாக வேலை வழங்கப்படுமா? (ஈ) இல்லையெல் ஏன்?

asked the Deputy Minister of Plan Implementation : (a) Is he aware that Galle Job Card holder No. 443, Miss C. A. Violet of 14/2, Sri Sumedha Road, Galle, who has five credits in the G. C. E. (O.L.) Examination including Sinhala Language and Arithmetic, has been completely overlooked in the appointment of clerks? (b) Why has she not been given work so long, though there are a large number of vacancies? (c) Will she be given work at once? (d) If not, why?

ඩී. බී. වෙලගෙරා මහතා (සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමතිතුමා)
(திரு. டி. பி. வெலகெதர—திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சர்)
(Mr. D. B. Welagedera—Deputy Minister of Plan Implementation)
(අ) නැත. සිංහල ගාමාවට සම්මාන නැති අතර, සම්මාන පහක්ද ඇයට නැත. (ආ), (ඇ) සහ (ඈ) එක නොවේ.

දේපල සංවර්ධන යෝජනා ක්‍රම : දේශීයයන්ට දීර්ඝී සහන
காணியபிவிருத்திக் கருத்திட்டங்கள் : உள்ளூர் அபிவிருத்தி யாளர்க்கு அளிக்கப்படும் ஊக்குவிப்பு

PROPERTY DEVELOPMENT PROJECTS : INCENTIVES GIVEN TO LOCALS

268/83

4. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தனகல்ல)
(Mr. Lakshman Jayakody—Attanagalla)
අග්‍රාමාත්‍යතුමා සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) තම අමාත්‍යාංශය යටතේ ඇති, නිවාස හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි, දේශීය සංවර්ධකයින් විසින් එක හෝ වැඩි දේපල සංවර්ධන යෝජනා ක්‍රම කවරේදී එතුමා දක්වන්නේ ද? (ආ) ඒ එක් එක් යෝජනා ක්‍රමය සඳහා සලසා ඇති දීර්ඝී බදු සහන හා අනෙකුත් අනුග්‍රහ එතුමා සඳහන් කරන්නේ ද? (ඇ) සංවර්ධකයන් විසින් ස්වකීය මූල්‍ය හා අනෙකුත් කාර්යයන්ට අදාළව පිළිපැදිය යුතු බවට පනවා ඇති කොන්දේසි මොනවාදී එතුමා ප්‍රකාශ කරන්නේ ද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் பெருவீதிகள் அமைச்சருமானவரைக் கேட்ட வினா : (அ) அவரது அமைச்சுக்களின் கீழ்வருவதும், உள்ளூர் அபிவிருத்தியாளர் இணங்கியுள்ளதமான, வீடமைப்பிற்கும்

அதனோடினைந்த துறைகளுக்கும்மான காணி அபிவிருத்திக்க
 கருத்திட்டங்களின் பெயர்களை அவர் கூறுவாரா? (ஆ) இவை
 ஒவ்வொன்றுக்கும் வழங்கப்பட்டுள்ள ஊக்குவிப்புகளையும்,
 வரி நிவாரணங்களையும் ஏனைய நயங்களையும் அவர் கூறு
 வாரா? (இ) நிதி தொடர்பாகவும் மற்றும் சாதனைகள் தொடர்
 பாகவும் அபிவிருத்தியாளரின் பங்காக விதிக்கப்பட்டுள்ள
 நிபந்தனைகளை அவர் கூறுவாரா? (ஈ) இன்றேல், ஏன்?

asked the Prime Minister and Minister of Local
 Government, Housing and Construction and Minister
 of Highways : (a) Will he name the property
 development projects for housing and other ancillary
 fields coming under his Ministries where the local
 developers have agreed ? (b) Will he state in each case
 the incentives, tax reliefs and other benefits given to
 them ? (c) Will he state the conditions laid down to the
 developers regarding financial and other performances
 on their part ? (d) If not, why ?

එම. විත්තව පෙරේරා මහතා

(ති.රු. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

Sir, this is a long Answer. May I be permitted to
 table it on behalf of the Hon. Prime Minister and
 Minister of Local Government, Housing and
 Construction and Minister of Highways ?

කළුතාගෙනුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Yes.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(தி.ரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

The Hon. Minister can table it ; I only want him to
 read the answer to (c).

එම. විත්තව පෙරේරා මහතා

(தி.ரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

"(c) (i) The development should be carried out by a
 separate company floated for the purpose which should
 go public within two years of the formation of the
 company. This company should be a broad-based
 company with at least 40 per cent of the shares placed
 in the market. (ii) The developer should adhere to the
 requirements under the Exchange Control Regulations
 applicable to property development."

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(தி.ரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

That is with regard to locals or foreigners ?

එම. විත්තව පෙරේරා මහතා

(தி.ரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

That is the answer to (c).

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(தி.ரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Both Questions ?

එම. විත්තව පෙරේරා මහතා

(தி.ரு. எம். வின்சன்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

Yes.

සහමේසය මත තබන ලද පිළිතුර :

சபாநி்டத்தில் வைக்கப்பட்ட விடை :

Answer tabled :

(a) Yes. They are : (i) Apartments and Shopping
 Complex at No. 1, Bagatale Road, Kollupitiya.
 (ii) Housing Project for lower income groups and
 me groups at Attidiya, Dehiwala.
 (iii) Housing Development Project at Obahena Road,
 Delgahawatta, Madiwela, Sri Jayewardenepura Kotte.
 (b) (i) 10 years' tax holiday on profits. (ii) 10 years'
 tax holiday on dividends. (iii) Investment relief for
 investors at 33 1/3%. (iv) Municipal rates payable at
 20% during the first 5 years and 50% during the next
 five years. (v) The property developer would be exempt
 from tax on the proceeds of sale during the period of
 exemption if he wishes to construct the building and sell
 the building or the condominium rights. (c) (i) The
 development should be carried out by a separate
 company floated for the purpose which should go public
 within two years of the formation of the company. This
 company should be a broad-based company with at
 least 40% of the shares placed in the market. (ii) The
 developer should adhere to the requirements under the
 Exchange Control Regulations applicable to property
 development. (d) Does not arise.

දෙපල සංවර්ධන යෝජනා ක්‍රම : විදේශිකයන්ට දීර්ඝ මහත

காணியபிவிருத்திக்க கருத்திட்டங்கள் : வெளிநாட்டு அபிவிருத்தி
 யாளர்க்கு அளிக்கப்படும் ஊக்குவிப்பு

PROPERTY DEVELOPMENT PROJECTS : INCENTIVES
 GIVEN TO FOREIGNERS

269/83

5. ලක්ෂ්මන් ජයකොඩි මහතා

(தி.ரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

අලුතුවනතුළට සහ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ
 මහාමාත්‍ය කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) තම
 අලුතුවන සටනේ ඇති නිවාස හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි, විදේශ
 සංවර්ධකයින් විසින් එකඟ වී ඇති දෙපොල සංවර්ධන යෝජනා ක්‍රම
 කවරේදී එතුමා දන්නේ ද? (ආ) ඒ එක් එක් යෝජනා ක්‍රමය සඳහා
 සලසා ඇති දීර්ඝ ම, බඳු සහ, විශාල වශයෙන් ම ඉඩම් කිරීම් හා
 අනෙකුත් අනුග්‍රහ පිළිබඳව එතුමා සඳහන් කරන්නේ ද?
 (ඇ) සංවර්ධකයින් විසින් ස්වකීය මූල්‍ය හා අනෙකුත් කාර්යවලට
 අදාලව පිළිපැයීමක් සඳහා එවකට පනවා ඇති කොන්දේසි මොනවාද සි එතුමා
 ප්‍රකාශ කරන්නේ ද? (ඈ) තොර්ස් නම්, ඒ මන්ද?

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண
 அமைச்சரும் பெருவீதிகள் அமைச்சருமானவரைக் கேட்ட
 வினா : (அ) வெளிநாட்டு அபிவிருத்தியாளர்கள் உடன்பட்டுள்ள

[சென்றேன் உபதேசி மனை]

எனும் அவரது அமைச்சுகளின்கீழ் வருவனவுமான வீடமைப்பு ஆதன அபிவிருத்தித் திட்டங்களும் ஏனைய அவற்றோடு தொடர்புடைய துறைகளினதும் பெயர்களைக் குறிப்பிடுவாரா? (ஆ) ஒவ்வொரு விடயத்திலும் இவர்களுக்கு அளிக்கப்பட்டுள்ள ஊக்குவிப்புகள், வரி நிவாரணங்கள், விசா விதிமுறைத் தளர்த்தல் போன்றவையும் மற்றும் நன்மைகளையும் குறிப்பிடுவாரா? (இ) அபிவிருத்தியாளர்களின் பங்கில், நிதி மற்றும் செயற்பாடுகளின் தொடர்பில் விதிக்கப்பட்டுள்ள நிபந்தனைகளைக் குறிப்பிடுவாரா? (ஈ) இல்லையெல், ஏன்?

asked the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways: (a) Will he name the Property Development Projects for Housing and other ancillary fields coming under his Ministries, foreign developers have agreed; (b) Will he state in each case the incentives, tax reliefs Visa liberalisation and other benefits given to them? (c) Will he state the conditions laid down to the developers regarding financial and other performances on their part? (d) If not, why?

புதி. வினாதிவி செரேரா மனை
(திரு. எம். வினசன்ந் பெரேரா)

(Mr. M. Vincent Perera)

On behalf of the Hon. Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways, may I be permitted to table the Answer, which is long? The answer to (c) is the same as the answer to (c) is the same as the answer to Question No. 4 (c).

கப்தாமைகதுமை
(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

Yes.

மனைமேயம் மனை மனை ரு சிசிகர்:
சபாபிடத்தில் வைக்கப்பட்ட விடை:

Answer tabled:

(a) (i) Housing Complex at former Atlanta Club, 6th Lane, Kollupitiya. (ii) Housing Complex at Liberty Plaza Site at Kollupitiya. (iii) Bambalapitiya Station Road Housing Project (Tower Block). (iv) Overseas Realty (Ceylon) Ltd. Project. (b) (i) 10 years' tax holiday on profits. (ii) 10 years' tax holidays on dividends. (iii) Investment relief for investors at 33 1/3%. (iv) Municipal rates payable at 20% during the first 5 years and 50% during the next five years. (v) Foreign investors would be guaranteed repatriation of capital and of profits in addition to the concessions above. (vi) The property developer would be exempt from tax on the proceeds of sale during the period of exemption if he wishes to construct a building and sell the building or the condominium rights. (c) (i) The development should be carried out by a separate company floated for the purpose which should go public within two years of the formation of the company. This company should be a broad-based company with at

least 40% of the shares placed in the market. (ii) The developer should adhere to the requirements under the Exchange Control Regulations applicable to property development. (iii) The developer should also adhere to the conditions laid down by the Foreign Investment Advisory Committee. (d) Does not arise.

கப்தாமைகதுமை
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Question No. 6.

புதி. வினாதிவி செரேரா மனை
(திரு. எம். வினசன்ந் பெரேரா)
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Finance & Planning, I ask for three weeks' time.

புதிமை மது துறை லுரேசன் கிரேடு துறைமை கரு து.
வினாமை மற்றொரு துறைமது சமர்ப்பிக்கக் கட்டினாயிடப்பட்டது.

Question ordered to stand down.

புரிசுவினாதிவி செரேரா மனை: னுமபு துறை ரு
வெள்ளவத்தை நெசவாலை: கட்டுக்கு வழங்கப்பட்ட துறை

WELLAWATTE SPINNING AND WEAVING
MILLS: TEXTILES GIVEN ON CREDIT

274/83

7. மரன் துறைமதுவிவிமனை (கலுவான)
(திரு. சரத முத்தெட்டுவெகம-கலவான)

(Mr. Sarath Muttetuwegama-Kalawana)

செய கர்த்துமை புரிசுவினாதிவி செரேரா மனை: (அ) புரிசுவினாதிவி செரேரா மனை பழமை பத பதர துறை னுமபு துறைமை கரு து. (ஆ) புரிசுவினாதிவி செரேரா மனை பழமை பத பதர துறை னுமபு துறைமை கரு து. (இ) புரிசுவினாதிவி செரேரா மனை பழமை பத பதர துறை னுமபு துறைமை கரு து. (ஈ) புரிசுவினாதிவி செரேரா மனை பழமை பத பதர துறை னுமபு துறைமை கரு து. (ஊ) புரிசுவினாதிவி செரேரா மனை பழமை பத பதர துறை னுமபு துறைமை கரு து.

புரிசுவினாதிவி செரேரா மனை: (அ) வெள்ளவத்தை நெசவாலைவினாதிவி செரேரா மனை: (அ) வெள்ளவத்தை நெசவாலைவினாதிவி செரேரா மனை: (அ) வெள்ளவத்தை நெசவாலைவினாதிவி செரேரா மனை:

(ஆ) இதுதுணைகளைக் கட்டுக்கு வழக்கும்போது இதற்கான பணத்தை அறவிடுவதற்காக ஏதேனும் பாதுகாப்பு நடைமுறைகள் அனுசரிக்கப்பட்டுள்ளனவா? (இ) இவ்வாறு பாதுகாப்பு நடைமுறைகளே துறைமது கட்டுக்குத் துறை வழங்கப்பட்டிருப்பின் இதற்குப் பொறுப்பானவர்கள் யார் என்பது பற்றியும், இதுசம்பந்தமாக அவர் மேற்கொள்ளவிருக்கும் நடவடிக்கைகள் யாவை என்பதுபற்றியும் அவர் குறிப்பிடுவாரா?

asked the Minister of Textile Industries: (a) Will he state the amount of textiles and their value issued on credit by the Wellawatte Spinning and Weaving Mills for each of the past five years? (b) In the issue of textile on credit were any precautionary measures taken for the recovery of the money? (c) If textiles have been issued with no such precautionary measures being taken, will he state the persons responsible for it and what steps he hopes to take in this regard?

සරත් මුත්තේවෙට්ටෙ මහතා
(திரு. சரத் முத்தேட்டுவேகம)
(Mr. Sarath Muttetuwegama)

Will the Hon. Minister concede that the reply to the letter of the member for Kalawana dated 12.5.1983 which the Minister mentioned was sent after the Member for Kalawana gave notice of this Question in this House? I am not trying to quarrel with you, but will you tell your department that it does not reply letters? And another thing: I do not think Mr. Ratnayake was given any identity card.

ටී. බී. වෙරපිටිය මහතා
(திரு. டி. பி. வேரப்பிற்றிய)
(Mr. T. B. Werapitiya)

I will look into this.

පේෂ කරමාන අමාත්‍යාංශය : අලුත්වැඩියා කිරීම්
පුද්ගලයන් කෙරෙහිදී ඇති අවශ්‍යතා : නිරුක්තවේලක

TEXTILE MINISTRY : REPAIRS

298/83

9. සරත් මුත්තේවෙට්ටෙ මහතා
(திரு. சரத் முத்தேட்டுவேகம)
(Mr. Sarath Muttetuwegama)

පේෂ කරමාන ඇමතිතුමාගේ ඇසූ ප්‍රශ්නය (අ) පේෂ කරමාන අමාත්‍යාංශයේ, සිවිලිම, රාක්ක, ගරාජයක්, ගොඩනැගිලි පින්තාරු කිරීම හා වෙනත් අවශ්‍ය වැඩ කිරීම හෝ කැටුණ අවශ්‍ය වැඩ කිරීම සඳහා වැය වූ මුදල පිළිබඳ විස්තර වාර්තාවක් එතුමා ඉදිරිපත් කරන්නේද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

පුද්ගලයන් කෙරෙහිදී ඇති අවශ්‍යතා කෙරෙහි : (අ)
පුද්ගලයන් කෙරෙහිදී ඇති අවශ්‍යතා මෙහෙයවීම, ආරක්ෂා, කාරාගාර, කැටුණ කිරීමට මෙහෙයවීම, ආරක්ෂා කිරීම සඳහා වැය වූ මුදල පිළිබඳ විස්තර වාර්තාවක් එතුමා ඉදිරිපත් කරන්නේද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

asked the Minister of Textile Industries : (a) Will he state the expenditure incurred on the painting of the ceiling, racks, garage and buildings of the Textile Ministry, and on other repairs and re-repairs? (b) If not, why?

විජයපාල මෙන්ඩිස් මහතා
(திரு. விஜயபால மெண்டிஸ்)
(Mr. Wijepala Mendis)

As it is an Answer in detail, may I have your permission to table it?

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Yes.

සහතිකය මත තවත් ලද පිළිතුර :
සභාවිද්වන්තින් වෛස්තව්‍යයක් සඳහා :
Answer tabled :

(a) On 05.08.1982 Rs. 18,864.90 was paid to the Wellawatte Mills for building five garages. On 31.02.82 Rs. 23,423.10 was paid for putting up racks in the Ministry Record Room. Rs. 2,952.18 was paid in 1982, for colour washing and painting the Recreation Room

belonging to the Ministry Welfare Society. The work mentioned below was also done by the Wellawatte Textile Mills but no payment has been made to them yet.

(1) The amount payable to Wellawatta Mills for providing toilet facilities in the Ministry Office is—Rs. 56,695.95. This amount is made up as follows :—

Cost of materials i.e. Bricks, cement, lime, sand	
paint electrical fittings etc.	Rs. 23,335.22
Labour and establishment charges	Rs. 33,360.73
	<hr/>
	Rs. 56,695.95

(ii) the amount payable for repairing a section of the Ministry Office ceiling is Rs. 101,509.88

This amount is made up as follows :

Cost of timber	Rs. 40,800.00
Cost of Cement, lime, sand, paint, polish, electrical fittings etc.	Rs. 21,029.90
Labour and establishment charges	Rs. 39,679.98

Total .. Rs. 101,509.88

(iii) The amount payable for installing an Air Conditioner Rs. 19,250.00

(Cost of Air Conditioner Rs. 18,750.00, Installation charges Rs. 500/-)

(iv) The amount payable for polishing several rooms in the upper floor and fixing a door closure is Rs. 4,791.36

This amount is made up as follows :

cost of French Polish, sand paper etc.	Rs. 1,607.80
Labour and establishment charges	Rs. 3,183.56

Total .. Rs. 4,791.36

(b) Does not arise.

ශෝක ප්‍රකාශය : ශ්‍රීමත් සංගරපිල්ලෙයි පරරාජසිංහම් මහතා

அனுதாபத் தீர்மானம் : ஸேர் சங்கரப்பிள்ளை பரராஜசிங்கம்

VOTE OF CONDOLENCE :

SIR SANGARAPILLAI PARARAJASINGHAM

අ හ. 3.15

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාචිකයකුණ)

(திரு. எம். வின்சன்ட் பெரேரா—பாராளுமன்ற அலுவலர்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொளடரவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

Mr. Speaker, Sir Sangarapillai Pararajasingham, a former Senator, passed away on the 3rd July 1983. With his death the country has lost another leading figure from a distinguished generation of public men.

Born on 25th June 1896, he was educated at St. Patrick's College, Jaffna and St. Thomas' College, Mount Lavinia. On leaving school he took to

agriculture and business as a career and emerged as a leading entrepreneur. Sir Sangarapillai's business acumen led him into several fields of successful commercial and agricultural enterprise.

He held office as Chairman of the Low Country Products Association, the Ceylon Coconut Board, the Agricultural and Industrial Credit Corporation of Ceylon, the Institute of Scientific and Industrial Research and Colonial Motors Limited and was closely associated with several private and public social service organizations.

An ardent Rotarian, he was a Governor of the 56th District Rotary International and served as President of the Ceylon-Japan Society. He was President of Manipay Hindu College Board of Governors for 32 years and functioned as Chairman of the Ceylon Social Service League. He had been President of the Ceylon Poultry Club for 20 years in succession.

Sir Sangarapillai was appointed to the Senate in July 1954 to succeed Sir Oliver Goonetilleke. He was made a Justice of the Peace by the British Government in 1923 and was the youngest recipient of that honour. Sir Sangarapillai was awarded the Coronation Medals of King George VI and Queen Elizabeth II. Her Majesty conferred on him a Knighthood in 1955.

Sir Sangarapillai married Padmavathi, a daughter of the late Sir Ponnambalam Arunachalam, a revered national leader.

Sir Sangarapillai Pararajasingham led a full and fruitful life of 87 years. He has left a lasting imprint in every sphere of activity he was associated with. With his demise Sri Lanka has lost a patriot.

Mr. Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතා (වඩ්ඩුක්කෝඩ්ඩෙයි)
(கலாநிதி நீலன் திருச்செல்வம்—வட்டிக்கோட்டை)
(Dr. Neelan Tiruchelvam-Vaddukodai)

On behalf of the Tamil United Liberation Front, I wish to join the Hon. Minister in paying tribute to the late Sir Sangarapillai Pararajasingham, who from 1954 till about 1969 served and adorned the Senate of this country with dignity. Sir Sangarapillai was by profession engaged in agriculture, commerce and industry. He was married to Sir Ponnambalam Arunachalam's daughter and was thereby linked to a family which for more than a century has been associated with the legislature of this country.

Sir, an examination of the contributions that he made to the Senate reveals that he often transcended the interests of the commercial and plantation sectors

which he was nominated to represent in the Senate. Sir, he was interested in strict budgetary controls over estimates and expenditure. He called for a balanced budget. He concerned himself with issues of human rights, and during the disturbances of 1958 he expressed deep concern for those who had been deeply affected by those events. During the debate on the Public Security Act 1959, he demonstrated his concern for human rights by opposing that legislation.

Sir Sangarapillai has been intimately involved in educational activities in Manipay and, as the Hon. Minister has mentioned, he was Chairman of the Manipay Educational Board. Members of his family, Sir, continue to distinguish themselves in law, commerce, trade and public administration.

He was a mild-mannered man, a just and good man. We join the Hon. Minister in expressing our deep regret at the passing away of a figure who was born on the eve of the 19th century and in various spheres of life has made a significant contribution.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அத்தனகல்ல)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු කථාකායකතුමනි, හිටපු සෙනෙට් මන්ත්‍රී අභාවප්‍රාප්ත, ශ්‍රීමත් සංගරපිල්ලෙයි පරරාජසිංහම් මහත්මයා මේ රටේ සිටි ව්‍යාපාරිකයන් අතුරින් ඉතාමත් ප්‍රබල කෙනෙක්. ඒ වගේම කෘෂිකාර්මික සංවර්ධනයට හිත දුන් අය අතුරින් ඉතාමත් වැදගත්, කීර්තිමත් ස්ථානයක් දැරූ කෙනෙක් බව අපට පෙනී යනවා. එතුමාගේ ශුභි පරම්පරාවල් මේ රටේ දේශපාලනයේ, ආර්ථිකයේ සහ සමාජික ප්‍රශ්නවලදී ඒ වකවානුවට සරිලන පරිදි, ඒ වාතාවරනයට අවශ්‍ය වූ පරිදි කටයුතු කළ බවත් අපි දන්නවා. ඇත්ත වශයෙන්ම එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිවලට, එතුමාගේ ආර්ථික ක්‍රමයට, එතුමාගේ අතින් යම් යම් ප්‍රශ්නවලට අපට එකඟ වෙන්නට නොහැකි වූණත් එතුමා ඒ යුගයට සරිලන පරිදි, එතුමාගේ කල්පනාවේ හැටියට ඉතාම ඕනෑකමින් කටයුතු කළ කෙනෙක් බව අපට පිළිගන්නට සිදු වෙනවා.

පී. නඩේසන් නමින් එතුමාට පුනෙක් හිටියා. මේ රටේ සිටිල් සේවයේ උසස් ස්ථානයක් දරමින් සිටි නඩේසන් මහතා එක්තරා වකවානුවකදී මේ රටේ අග්‍රාමාත්‍යවරයෙකුගේ ලේකම්වරයා හැටියටත් කටයුතු කළ බව මට මතකයි. ඒ නිසා එක් අතකින් රාමනාදන් පරම්පරාවෙන් පැවතගෙන ආ, අතින් අතින් මේ රටේ ආර්ථික අංශවල කීර්තිමත් ස්ථානයක් දැරූ පරරාජසිංහම් මහත්මයාගේ කැතිවීම, විශේෂ අප කාගේත් සිත් තැවුලට ගාජනය වී තිබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපගේ ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ බව නමුත්තාත්සේම මාර්ගයෙන් එතුමාගේ පවුලට දැනුම් දෙන මෙන් මම ඉල්ලා සිටිනවා.

සරත් මුත්තෙටුවෙගම මහතා (කලවාන)
(திரு. சரத் முத்தெட்டுவெகம்—கலவான)
(Mr. Sarath Muttetuwegama-Kalawana)

Mr. Speaker, on behalf of the Communist Party I would like to associate myself with the sentiments expressed on both sides of the House on the passing away of Sir Sangarapillai Pararajasingham. I myself did not have the privilege of knowing him, but from all that I have heard not only was he connected to very

[மரன் இன்னைப்பெயர்வைப்பதை மனது]

distinguished people on all sides of his family, but he was a man who distinguished himself in commerce and in public affairs. From all that we have heard, he was a person who had somewhat orthodox and conservative views on most matters, and I am sure his passing away would be a loss not only to his family but also to the large number of people with whom he had associated.

Thank you.

சிவசங்க விஜயரத்ன (அமைச்சர்) (திரு. நிஸங்க விஜயரத்ன—நீதி அமைச்சர்)

(Mr. Nissanka Wijeratne—Minister of Justice)

Sir, I would like to associate myself with the sentiments expressed by many Members on behalf of their parties on the passing away of Sir Sangarapillai Pararajasingham.

In speaking of Sir Pararajasingham, I would like to strike a personal note because I had the privilege of knowing him from my childhood. Sir Sangarapillai Pararajasingham was, as many Members pointed out, a very dignified personality and he belonged to a generation I may say that his passing away but with strong links of a very valuable part of our history. He was married to the daughter of Sir Ponnambalam Arunachalam, one of the greatest figures in the national life of Sri Lanka in the early part of this century. His wife predeceased him. But during her time she reflected those qualities that come from a cultivated background. Sir Sangarapillai Pararajasingham too shared many of the attributes that marked the family to which he belonged and the family that he had joined in marriage.

Sir, he also represented that enterprise that had marked the people of Manipay, an area of Jaffna that has in various fields given to Sri Lanka distinguished leaders in different spheres of activity.

Sir Pararajasingham was a Senator when that august section of Parliament functioned prior to the 1972 Constitution. During his membership of that Body he reflected as the hon. Member for Vaddukoddai said, a deep interest in matters of finance, participating in debate and posing a balanced presentation of the Budget. But more than that, as he pointed out, he had a deep and abiding concern for human dignity, and that is why he gave expression to it on the occasion when there was legislation in that House. I do not think that it was that legislation *per se* that concerned him but the fears he had in his own mind as to the possible abuse of power. All these reflected an upbringing that brought him close to the worth and dignity of the human being. This he reflected in his life and all his activities. In the colonial Motor Company that he ably managed for many years, he ensured a stability and concern for the customer, which unfortunately is a characteristic much to be regretted as absent in many ventures today.

He was an excellent planter. All people who knew him knew how well he managed the lands that he had acquired—managed them with a degree of intensive supervision that made the small extents that he possessed infinitely richer, more valuable and an example to bigger plantations around those which he owned. He was also the Chairman of the Low Country Products Association at a time when nascent entrepreneurs of this country had to make their mark felt, when a greater emphasis by the banking world was paid to those organizations representing alien commercial interests.

As I said before, he was marked by a rare dignity. People like that not merely set an example to others during their lifetime, but leave behind a memory which it would do well for all those who come after them to emulate. His distinguished son, distinguished in his academic achievements and service where ultimately he served as Secretary, and an able Secretary, to a Prime Minister of our country, in many ways carries on the varied interests that his late father had. To him and to the daughter of the late Sir Pararajasingham, Mrs. Swaminatham, I am sure the sympathies of this House, which we ask you to convey to them, will in some measure alleviate the anguish they are undergoing at the present moment.

Thank you, Mr. Speaker.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I wish to associate myself with the sentiments expressed by both sides of the Parliament on the death of Sir Sangarapillai Pararajasingham ex-Senator. I shall request the Secretary-General of Parliament to make a minute of the proceedings of the Meeting today and send a copy thereof to the members of the bereaved family.

பார்லிமென்துவீ கட்டி

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

பி. வினசென்ட் பெரேரா மனது

(திரு. எம். வினசென்ட் பெரேரா)

(Mr. M. Vincent Perera)

I move,

“That the proceedings on items 1 to 3 of Public Business appearing on the paper be exempted at this day's sittings from the provisions of Standing Order No. 23.”

அனூர் பண்டாரநாயக்கை மனது (இவ்வாறு—மக்களவைத் தலைவர்)

(திரு. அனூர் பண்டாரநாயக்கை—நுவரா எலியா-மசுலியா இசண்டாம் அங்கத்தவர்)

(Mr. Anura Bandaranaike—Second Nuwara Eliya-Maskeliya)

Why is this ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(*திரு. எம். விவசந்தர் பெரேரா*)
(Mr. M. Vincent Perera)

Because it is urgent.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விசேஷப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(*திரு. எம். விவசந்தர் பெரேரா*)
(Mr. M. Vincent Perera)

I move,

“That the proceedings on items 1 to 8 of Public Business appearing on the paper be exempted at this day’s sittings from the provisions of Standing Order No. 7.”

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விசேஷப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

රාජ්‍ය පාලන යෝජනාව: අපනයන තීරුවේදු
RUBBER CONTROL RESOLUTION: EXPORT DUTY

අ. හා. 3.30

මොන්ටගු ජයවික්‍රම මහතා (රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමා)
(*திரு. மொண்டேகு ஜயவிக்ரம—பொது நிர்வாக அமைச்சரும் பெருந் தோட்டத் தொழில் அமைச்சரும்*)
(Mr. Montague Jayawickrema—Minister of Public Administration and Minister of Plantation Industries)

I move,

“That this Parliament resolves under Sub-section (2) of Section 25 of the Rubber Control Act, No. 11 of 1956, (chapter 436) that an export duty of four cents per Kilogramme shall be charged, levied and paid for every Kilogramme of rubber exported from Sri Lanka and referred to in Sub-section (1) of that Section.”

Motions 1 to 3 are given priority because of the necessity to collect an increased, cess which would accrue after the presentation of these Motions in the House. The first Motion is a Resolution under the Rubber Control Act and it sets out :

“That this Parliament resolves under Sub-section (2) of Section 25 of the Rubber Control Act, No. 11 of 1956, (Chapter 436) that an export duty of four cents per Kilogramme shall be charged, levied and paid for every Kilogramme of rubber exported from Sri Lanka and referred to in Sub-section (1) of that Section.”

I would like to inform the House of what the Government has done for this sector during the last 5 years. In 1978 our rubber re-planting target was 15,000 acres but the actual acreage re-planted was 7,969. But, progressively, the re-planting targets have been exceeded and in 1982 the acreage re-planted was

16,780. In fact, this is a 200 per cent increase in rubber re-planting. This rate of re-planting has to be maintained, and I would like to mention that the re-planting subsidy has been increased by 200 per cent.

This shows that the current rubber re-planting rate has more than doubled when compared to 1978. At the same time, the rubber re-planting subsidy has also considerably increased by 1983. In order to maintain the accelerated rubber re-planting rate and make subsidy payments at enhanced levels, it is necessary to increase the current cess from 75 cents to Re. 1.15. This, is short, is the reason for bringing in these three Motions because it is a revenue proposal.

ප්‍රශ්නය සහතිකව කරන ලදී.
வினா எடுத்தியப்ப்பெற்றது.
Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අන්තර්ගල්ල)
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி—அந்தணகல்வ*)
(Mr. Lakshman Jayakody—Attanagalla)

Mr. Speaker, the Hon. Minister read out the performance in this sector as if the Government itself was doing the job of re-planting! From the very fact that they are going to charge the increased cess it shows that it is the planters themselves who are doing the re-planting.

I must bring to the notice of the Hon. Minister that he has some wonderful figures! Let him be correct on these figures because when he submits a report to the World Bank when he wants aid, he will have to show them that these figures can be achieved. He said that it was their target to re-plant 15,000 acres but that they had only re-planted 7,500 acres. (*Interruption*).—Precisely. What have you done in 1982?

Sir, the point is, he is having some fantastic figure of the acreage that he wants to replant. May I read one of the submissions the Finance Minister has made to the World Bank to get this U.S. \$ 500 million loan to bridge the deficit in the Budget? He has made a statement. It has been estimated that a sum of 40,550 hectares, nearly a fifth of the area currently being tapped would need replanting between 1981 and 1985, and an additional 50,485 hectares between 1986 and 1990. These are not your figures, but the figures of the Minister of Finance who submitted them to the World Bank to get aid from the Aid Consortium in Paris. Are you going to stick to these figures? Can you achieve them? These are the factors.

When they are making a submission or making a report they must be more factual. He cannot say that this can be achieved by just taking four cents from the planters. And what is the position of the planters today

[ලක්ෂමන් ජයකොඩි මහතා]

when they sell rubber? These are your own figures. In 1977 the net sale average of a kilogramme of rubber was Rs. 5.25; the cost of productions was Rs. 6.20; the loss was 95 cents on each pound of rubber. In 1978 the sale average was Rs. 7.69; the cost of production was Rs. 8.15; the loss was 46 cents. In 1979 there was a profit, Sir. The sale average was Rs. 12.15; the cost of production was Rs. 9.97; the profit was Rs. 2.12. That I appreciate. Then, Sir, in 1980 the sale average was Rs. 10.27; the cost of production was Rs. 10.68; the loss was 41 cents. In 1981 the sale average was Rs. 10.57; the cost of production was 11.69; the loss was 62 cents. On every pound of rubber you made in this country for the last two years you have been losing. The more you make rubber, the more you are going to lose.

On top of that the Hon. Minister is going to add a burden of another 4 cents to the rubber sector. I have been always clamouring in this House to knock off these export duties, because you are not getting so much of money from the export duties. The total budgetary revenue from exports duties is Rs. 9.9 million today. It was about 22 or 23 million some time ago. It is a dying affair. It is a dying proposition in this country. I do not want to come to the next item, but I leave it at that, because I want to say a few more words about it.

මන්මුරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

Why not discuss all three together.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

That is what I want to do. I think it is better for us to discuss them all together. But if he wants to take them up one by one, I do not mind.

මොන්ටේගු ජයවික්රම මහතා

(திரு. மொண்டேகு ஜயவிக்ரம)

(Mr. Montague Jayawickrema)

I want to take them one by one.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Because the impact will be less then. Anyway, Sir, it will be very unfair.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

You have already indicated your mind to him. You carry on.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

Every report in the country about rubber, starting from the production level right up to the selling level, say's that rubber trade is losing. The planters are losing. The small-holders who constitute about 80 per cent are losing. The shippers are losing. Everyone is losing in rubber. It is better to close down this section. There are some organizations that have already close down.—(Interruption).—Yes, they are old; like men, they also get old. But you can be vibrant at the same time or elastic, as a matter of fact!

Therefore, Sir, what I ask the Hon. Minister is to reconsider this. The next Motion is also something of this nature. I will make some comments later with regard to the other one. I would like the Minister to reconsider this system of export duty. It is not going to help the country. It is not going to help anyone. It is not filling the coffers of the Government. Neither is it helping the producer. Even after devaluation you are expecting a big amount of money.

I will tell you this. Immediately the international trade came to know that there was a devaluation in this country, they lowered the amount in the market of this country. Whenever auctions take place, if there is a devaluation and if they know that the change is going to be 20 cents, you will find that the bidders will bid 20 cents less. So where is the impact of devaluation? Where is the advantage of devaluation? Devaluation is the last thing by which you can expect today to get a higher price. We have had devaluation from 1977 November, when it was Rs. 16 odd. And now it has gone to Rs. 24 odd. But the prices have not risen, except, I must say for one commodity, and that is tea. I must say tea prices have really picked up of late. That is also seasonal and marginal. If you take the cost of production of tea as against these massive sales that you get, the increase in price is just marginal. It is not a massive income. It is not a booster.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

We are having tea or rubber now?

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷமன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

I just want to inform you of what is happening in the country. We will have a cup of tea at 4.30.

අනුර බණ්ඩාරනායක මහතා

(திரு. அனூர் பண்டாரநாயக்க)

(Mr. Anura Bandaranaike—Second Nuwara Eliya—Maskeliya)

Rubber before that. Rubber till then.

ලක්ෂමන් ජයකොඩි මහතා
 (த. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

Before that we will start with the "milky way" and then come up to tea !

Therefore, I think it is useless placing more and more burdens on the producer. And I would like the Hon. Minister to explain why he wants this forthwith, what is the advantage ? How many more acres is he going to replant ? When he gets 4 cents, because the production is also coming down ? It is only if he exports the rubber that he will get the 4 cents. And when he finds more and more end-products of rubber being made in this country, he will not get that 4 cents. Therefore, he will find that his replanting has been dwindling down. So do not put this replanting risk on the planters.

The Government must make another arrangement. Today what has happened ? From the entire budget of this country, from 1973 this Government is spending only Rs. 64 million on the public sector. For the entire agriculture you are spending only Rs. 46 million. It is in the budget. You are expecting the private owner - most of whom are now smallholders - to back you. You are expecting the JEDB and the SPC to back you. The SPC and the JEDB have no money. Apart from giving the Hon. Minister any money, I think now the SPC and the JEDB have to go for loans to the Bank. How can the SPC and the JEDB pay when they have to go for loans to the Bank ? The whole economy is dropping, and not only is it dropping, but it will crash very soon, if you do not look sharp and control the finances of this country in a better way. Therefore, I request the Hon. Minister not to pursue this matter.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
 (திரு. ஆனந்த தசநாயக்க—கொத்தமேலை)
 (Mr. Ananda Dassanayake-Kotmale)

ගරු කථානායකතුමනි, මේ යෝජනාව පිළිබඳව වැඩි විස්තර කතා කිරීමක් අවශ්‍යත් නැත. යෝජනා ගැටියට තිබෙන්නේ මෙන්න මේවායි : පළමුවැනි යෝජනාව රබර් කිලෝ ග්‍රෑම් එකකින් ගත හතරක නිරු බඳුන් අය කර ගැනීමයි. දෙවැනි යෝජනාව සෑම රබර් කිලෝ ග්‍රෑම් එකකටම ගත 15 බැගින් වන අපනයන නිරු බඳුන් නියම කර අය කර ගැනීමයි. ඒ ඒ වර්ගයේ සෑම රබර් කිලෝ ග්‍රෑම් එකකටම රුපියල් එකකුත් ගත පහළොව බැගින් වන බඳුන් හත් වැනි දින සිට නියම කර අය කර ගැනීම යන තුන් වැනි යෝජනාවේ තිබෙනවා. ඒ අනුව ගත 4 සිට රුපියල් 1.15 දක්වා වන නිරු බඳුන් අය කරනවා.

අදත්ත වශයෙන්ම මේ නිරු බඳු අය කරන්නේ මොකටද කියා ගරු ඇමතිතුමා පැහැදිලි විස්තරයක් කළේ නැහැ. අපි එතුමාගේ කථාව හොඳින් අසාගෙන සිටියා. රබර් තැවන වගා කිරීම තහා සිටුවීම සඳහා මේ බඳු අය කරන බවයි, කිව්වේ. මේ නිරු බඳු අය කරන්නේ රබර් තැවන වගාව තහා සිටුවීමට නම් අපි ඒකෙන් එකක් හිතන්නට ඕනෑ. නිරු බඳු අය කරන විට රබර් මිල පහත බසිනවා. වෙළඳ පොළේ තත්ත්වය අඩු වෙනවා. බයර්ස්ලා එහෙම තැන්නම් ගැණුම්කරුවන් එන්නේ නැහැ. ඒ ගැණුම් කරුවන් වෙතත් රටවලට යනවා. අපි එක අතකින් රබර් වගාව දියුණු කරන්නට බලනවා. ඒක අපි පිළිගන්නවා. නමුත් අනික් අතින් අපට අවාසියක් වෙනවා. රබර් හොඳ මිල ගණන්වලට විකුණුනොත් නමයි, අපට රබර් වැරීම කරන්නට පුළුවන්

වන්නේ. පළමුවැනි දෙය රබර් 'මාර්කට්' එකයි. විදේශීය වෙළඳ පොළ—හොරින් මාර්කට්—අපි හොඳින් තබා ගන්නට ඕනෑ. ඒ තත්ත්වය රැක ගන්නට නම් ඇත්ත වශයෙන්ම මේ නිරු බඳු අය තොකර ඒ ආදායම වෙනත් ක්‍රමයකින් ලබා ගන්නට කටයුතු කළ යුතුයි. නිරු බඳු අය කිරීමෙන් වන්නේ විදේශයන්ගෙන් ලැබෙන්න තිබෙන ආදායම—හොරින් කරන්න—අපට තැනිට යෑමයි. එහෙම නම් ඒකට වෙනත් ක්‍රමයක් යොදන්නට ඕනෑ. එක්කෝ ඒ වතුවලින් යම්කිසි සාධාරණ බඳුන් අය කළ යුතුයි. රුපියල්වලින් ඒ බඳු අය කළොට ඒකෙන් එතරම් ප්‍රශ්නයක්, හානියක් වන්නේ නැහැ. අපේ විදේශීය වෙළඳ පොළට හානියක් වන්නේ මේ නිරුබඳු ක්‍රමය නිසයි. අපේ රටට එක ගැණුම්කරුවන් හය වෙනවා. එතකොට ඒ අය එන්නේ නැහැ.

අද ලෝකයේම තිබෙන්නේ තරහකාරී වෙළඳ පොළක්. 'වර්ලඩ් මාර්කට්' එක තරහකාරී එකක්. රබර් විකුණන්නට ඉන්නේ අපේ රට පමණක් නොවෙයි. මැලේසියාව තරහකාරී රටක් වශයෙන් අපට කිට්ටුවෙන්ම ඉන්නවා. ඉන්දියාවේ කොටසකත් රබර් තිබෙනවා. අප්‍රිකාව, නයිජීරියාව, කෙන්යාව ආදී රටවල්වලත් රබර් තිබෙනවා. ලෝකයේම හොඳම රබර් මාර්කට් එක අල්ලා ගන්න ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒකෙන් වෙන්නේ ලෝක වෙළඳ පොළ අල්ලා ගැනීමක්. ඒක අසාධාරණයි කියා අපට කියන්නට බැහැ. ඒ රටවල් බොහොමයක් මෙවැනි නිරු බඳුන් අය කරන්නේම නැහැ. එහෙම කරන්නේ ගැණුම්කරුවන් ගෙන්වා ගන්නටයි. ඒ රටවලට ගැණුම්කරුවන් බලාගන්නායෙන් වගේ ගෙන්නා ගන්නටයි. හරියට කියනවා නම් ඒ අයට ධෛර්ය දීමක්—ඉන්නෙත්විට එකක්—කරන්නේ. අපි ඒ සඳහා වෙනත් ක්‍රමයක් තැනිටා වගේ නිරු බඳු අය කරනවා. උපක්‍රමශීලීව යෙදිය හැකි වෙනත් ක්‍රම තිබෙනවා. මේ විධියට නිරු බඳු අය කරන්නේ තැනිට ඒ වතුවලින් රුපියල්වලින් යම්කිසි බඳුන් අය කරනවා නම් නිරු බඳුන් එක ගණනම යම්කිසි ප්‍රමාණයකට අය කර ගන්නට පුළුවනි. රුපියල්වලින් මේ බඳු ගන්නාම අපේ රටේ විදේශීය රබර් වෙළඳාමට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්නට ඕනෑ.

ඇත්ත වශයෙන් කියනවා නම් අපේ රටේ ජීවනාලිය විදේශීය වෙළඳාමයි. අපි මුදල් ලබා ගන්නේ ඒකෙනුයි. අපට විදේශ විනිමය ලැබෙන්නේ ඒකෙනුයි. අපට වුවමනා කරන අමතර සහල් ප්‍රමාණය, රෙදිපිළි, යන්ත්‍රෝපකරණ, අමු ද්‍රව්‍ය ආදිය ගෙන්වා ගන්නේ ඒ විදේශ විනිමයෙනුයි. ඒ හැම දෙයක්ම අපට කරන්නට පුළුවන් වන්නේ විදේශ විනිමය අපේ රටට ඇද ගන්නා ප්‍රමාණයේ තරමටයි. මේ ගැන අපි කල්පනා කරන්නට ඕනෑ. ගරු ඇමතිතුමා ගන්නා උත්සාහය තරක නැහැ. එතුමා උත්සාහ ගන්නේ සංවර්ධනයක් කරන්නටයි. නමුත් ඒ සංවර්ධනය විදේශ වෙළඳාමට හානියක් නොවන පිළිවෙළකට කළ හැක්කේ කෙසේද කියා අපි උපක්‍රමශීලීව කල්පනා කර බලන්නට ඕනෑ. ඒ කියන්නේ ඒ බඳුන් පිටරටවල් සමග කෙරෙන වෙළඳාමට හානියක් නොවිය යුතුයි. ඒ නිසා අමාත්‍යාංශය තැන්නම් දෙපාර්තමේන්තුව මගින් මේ රටේ ඒ වතු අයිතිකාරීන්ගෙන් යම්කිසි ප්‍රමාණයක බඳුන් අය කර ගැනීමට උත්සාහ ගන්නවා නම් වඩා උචිතයි කියා මා සිතනවා.

ඒ වගේම මා කියන්න කැමතියි, රබර්වලට නියමිත මිලක් ලැබෙන්න නැහැ. එයට හේතුව යම් යම් රටවල්වල කෘතීම රබර් 'ස්ටොක්' කරගෙන තිබීමයි. ඒ නිසා අපට අමාරු තත්ත්වයක් තිබෙනවා. නමුත් එහෙම කරන්න එපාය කියා අපට කියන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ එක් එක් රටවල, පරමාර්ථයක් අනුවයි එසේ කරන්නේ. උපක්‍රමශීලීව වෙළඳාම අල්ලා ගැනීම, අහියෝග කිරීම, ඒ ඒ රටවලට තිබෙන අයිතියක්, එසේ කිරීම වැරදිය කියා කියන්න අපට බැහැ. එය ඒ අයගේ වැඩක්. නමුත් අපේ වෙළඳාම උපක්‍රමශීලීව ආරක්ෂා කර ගන්න අපි දැනගන්න ඕනෑ.

මේ බඳු අය කිරීමෙන් මොකක්ද සිදුවන්නේ ? මේ බඳු කොටස් තුනකට අය කරනවා. හොඳම වර්ගයේ රබර් ඒ කියන්නේ එක, දෙක වර්ගයේ රබර් කිලෝ එකකට රු. 1.15 ක් අය කරනවා. අපේ අත්තනගල්ලේ ගරු මත්තීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) පෙන්නා දුන් පරිදි රබර් නිෂ්පාදනයට රබර් කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රුපියල් ෪෪කුත් ගත ගතකත් වැය වෙනවා. මුහුට රබර් කිලෝ එකක් විකිණීමෙන් ලැබෙන්නේ රුපියල් පහකුත් ගත ගණනකුයි. ඒ අනුව ගත 95 ක පමණ පාඩුවක් ඇති වෙනවාය කියා එතුමා පෙන්නා දුන්නා. එහෙම නම් ඒ පිටට තවත් බරක් පැටවීම හරිද ?

[ආනන්ද දසනායක මහතා]

ඒ නිසා මම ගරු ඇමතිතුමාට කියන්න කැමතියි. තමුත්තාත්තේ ගන්නා උත්සාහයට ධෛර්ය දෙන්න අපි කැමතියි. විශේෂයෙන්ම රබර් තැවන වගා කිරීම අවශ්‍යයි. තේවල තත්වයත් එසේමයි. තේවලට තම් දත් සැහෙන තත්වයක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ විදේශීය වෙළඳ පොළෙන් අපට—අපේ තේවලට සැහෙන තරමක උදව්වක් දෙනවා. එය එක කාලයයි තියෙන්නේ. එය හැමදම තියෙයි කියා අපට හිතන්න බැහැ. ඒ කාලය තුළ අපි වාසි ගන්න උත්සාහ කරන්න ඕනෑ. දත් සැහෙන වාසියක් එනවා. එතකොට නිෂ්පාදකයාත් සතුටු වෙනවා. නිෂ්පාදකයා වැඩි වැඩියෙන් නිෂ්පාදකයාට උනන්දු වෙනවා. මට ඇහුන විටියට අර්භිත් රබර් වගා කරන්න බලාපොරොත්තු වූ ඉලක්කය— 'වාගට' එක—අක්කර 50,000 ක් පමණයි කීවා. තමුත් වගා කරන්න පුළුවන් වුණේ, අක්කර හත් දහස් ගණනක්. [බාධා කීරීමක්] වගා කරන්න බලාපොරොත්තු වූ ප්‍රමාණය අක්කර පහලොස් දහස් ගණනක් කියනවා. මට ඇහුණේ අක්කර පහලොස් දහස් ගණනින් අක්කර හත් දහස් ගණනක් කියන්නේ දෙකෙන් පංගුවටත් අඩු ප්‍රමාණයක්. ඒ අනුව බලතල 40% ක් 45% ක් පමණ ක්‍රියාත්මක කර තිබෙනවා. ඉතිරි 55% ක් පමණ ප්‍රමාණය ක්‍රියාත්මක වුණේ තැන්නේ ඇයි? රබර් වගා කරන්න දෙක ආධාරත් තියම විටියට දෙනවා නම්, ඒ දෙක ආධාරත් වැඩි කර තිබෙනවා නම් මෙය තියම විටියට ක්‍රියාත්මක නොවුණේ ඇයි කියා අපි සොයා බලන්න ඕනෑ. අපට මේ 'වාගට' එකට ලඟා වෙන්න බැරවුණේ ඇයි කියා අපි සොයා බලන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සොයා බලන්න ඕනෑ. හැමදම බජට් එකේදී නම්, අක්කරවලින්, හෙක්ටයාර්ස්වලින් පතස් දහයි. හැට දහයි කියා 'වාගට' එකක් දනවා; ඉලක්කයක් දනවා. එය ක්‍රියාත්මක නොවුණාම පළමුවැනි අවුරුද්දේදීම ඒ ගැන සොයන්න ඕනෑ. මා හිතන විටියට මේවා ගැන බැලිය යුත්තේ 'පීඒසී' එකෙන්. 'පබ්ලික් එකවුන්ට්ස් කොමිටි' එක හරියටම ක්‍රියාත්මක විය යුතුයි.

මන්ත්‍රීවරයෙක්
(අ.හි.ප. ත.ව. 9.1.1967)
(A Member)
තු.හැ. තු.හැ. "කෝප්" එක.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී.ප්‍ර. ආ.නන්ද ත.ව. 9.1.1967)
(Mr. Ananda Dassanayake)
තු.හැ. "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එකට මේ සියල්ලම අයිතියි.

මන්ත්‍රීවරයෙක්
(අ.හි.ප. ත.ව. 9.1.1967)
(A Member)
තු.හැ. තු.හැ. "කෝප්" එකට.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී.ප්‍ර. ආ.නන්ද ත.ව. 9.1.1967)
(Mr. Ananda Dassanayake)
මම කියන්නේ "පී.ඒ.සී." එක ගැන. "පබ්ලික් එන්ට්ප්‍රයිසස්" කොමිටි එක ගැන නොවෙයි. මා කථා කළේ. මා කීවේ "පී.ඒ.සී." එකට අයිතියක් තියෙනවා කියායි.

ආර්. පී. විජේසිරි මහතා (හාරිස්පත්තුව දෙවන)
(ශ්‍රී.ප්‍ර. ආ.නන්ද ත.ව. 9.1.1967)
(Mr. R. P. Wijesiri—Second Harispattuwa)
අන්තහමල්ල මන්ත්‍රීතුමාත් ඒකේ ඉන්නවා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී.ප්‍ර. ආ.නන්ද ත.ව. 9.1.1967)
(Mr. Ananda Dassanayake)
කවුරු හිටියත් තමුත්තාත්තේ වැඩක් තු.හැ. තමුත්තාත්තේ ගියානේ. දත් තමුත්තාත්තේට අයිතියක් තු.හැ. ඒවා ගැන කථා කරන්න.

ගරු කථානායකතුමනි, මා හිතන විටියට "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එක තියම විටියට ක්‍රියාත්මක වෙන්නේ තු.හැ. යම් දෙයකට 'වාගට' එකක් දුන්නා නම් ඒ 'වාගට' එක හරියට ක්‍රියාත්මක නොවන විට ඇයි එසේ වන්නේ කියා සොයා බලන්න "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එකට පුළුවන්කම තියෙන්න ඕනෑ. බජට් එකෙන් ඇප්‍රොක්ෂන් එකක් දී තිබෙනවා නම්, එය ක්‍රියාත්මක කරන්න බැරවෙන්නේ ඇයි කියා පරීක්ෂණයක් කර බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනෑ. තමුත් ඒ විටියට කිසිම වාර්තාවක මා දැක්කේ තු.හැ. ඒකයි වරද. "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එක එක්කෙනෙක් දෙන්නෙක් කැඳවා සාකච්ඡා කරනවා. සමහර වේලාවට දහස් ගණන් ප්‍රශ්න එහෙමම දිගින් දිගට යවනවා. ඒ තත්වය දිගින් දිගටම යන නියයි. මේ වැරදි වෙන්නේ. මන්තාරමේ මන්ත්‍රී සුසයිදසත් මහතා කියා [බාධා කීරීමක්] ගම්පොල ගරු මන්ත්‍රීතුමා හිටියත් එකයි, කොයි මන්ත්‍රීතුමා හිටියත් එකයි, මට. මේවා එස්ටිමේට් කරන ක්‍රමය, මේවා ක්‍රියාත්මක කරන ක්‍රමය "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එකෙන් ගොයන්නේ තැනි එකයි, අද තිබෙන ආර්ථික පරිහානියට පළමුවැනි හේතුව. මගේ මතය එයයි. [බාධා කීරීමක්] එන්ට්ප්‍රයිසස් එක මගා ගන්න. I am not worried. I am worried with regard to the Public Accounts Committee's activities. එය හරියට කරන්නේ තු.හැ. ගණන් බලන්නේ තු.හැ. මේ සියල්ලම පාඩු වන්නේ ඒ නිසයි. ඇමතිවරු ඉදිරිපත් කරනවා, බජට් එකෙන් අපි සම්මත කරනවා. අක්කර පහලොස් දහස් ඉදිරිපත් කර, අක්කර හත් දහස් ගණනක් වවනවා. වාගට එකට එන්න බැරවුණා කියනවා. එහෙම නම් මේ වැරදිදට හේතුව මොකක්ද? [බාධා කීරීමක්] I know, Let him be there. "පබ්ලික් එකවුන්ට්ස් කොමිටි" එක මේ හැම දෙයක් ගැනම බලන්න ඕනෑ. පබ්ලික් එකවුන්ට්ස් කොමිටියේ කටයුතු ගැන වෙනත් රටවල තිබෙන විටියට ඩිබේට් එකක් ඕනෑ කරනවා. ඒ ගොල්ලන් කරන පරීක්ෂණ හරිද වැරදිද කියන එක ගරු මන්ත්‍රීවරු දැන ගන්න ඕනෑ. ඒ කියන්නේ රටේ ජනතාව ඒ ගැන දැනගන්න ඕනෑ බවයි. ඒ නිසා ගරු කථානායකතුමනි, මම තමුත්තාත්තේට කියා සිටිනවා, පබ්ලික් එකවුන්ට්ස් කොමිටි එක ගැන විවාද කරන්න විශේෂ අවස්ථාවක් — අවුරුදු පතා සතියක් හෝ සති දෙකක් හෝ—දිය යුතුයි කියා. එහෙම කළොත් තමයි. මේ තිබෙන ආර්ථික පරිහානියෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ.

ඇස්තමේන්තු කරන අය තියම විටියට ඇස්තමේන්තු කර තිබෙනවාද, වැඩියෙන් ඇස්තමේන්තු කර තිබෙනවාද, එහෙම තැන්නම් බොරු ඇස්තමේන්තු සකස් කරනවාද ආදී සෑම කරුණක්ම සොයා බලන්නටත්, ඒ වාගේම හොර ජාවාරම් සියල්ලක්ම තවත්වන්නටත් පුළුවන් වන්නේ "පීඒසී" එක හරියට ක්‍රියාත්මක වුණොත් පමණයි. එනිසා මම ගරු ඇමතිතුමාට කියනවා, මේ අර්භිත් රබර් වගා කිරීමට—[බාධා කීරීම]

කථානායකතුමා
(ආ.පා.නා.ය. 9.1.1967)
Mr. Speaker)
(Order, please ! Carry on. Do not get disturbed.)

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී.ප්‍ර. ආ.නන්ද ත.ව. 9.1.1967)
(Mr. Ananda Dassanayake)
I am interrupted by my Friend.

කථානායකතුමා
(ආ.පා.නා.ය. 9.1.1967)
(Mr. Speaker)
They are attempting to do that. Do not give in. Carry on.

ஹரீந்த் கோரடா மஹா (நியோர்ஸ் ராஸ் பரீவாகன அமைச்சர்)
(திரு. ஹரீந்த் கோரடா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்)

(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)
Hon. Member for Attanagalla is a Member of the Public Accounts Committee. He is the Vice Chairman. Ask him.

லக்ஷ்மன் சரசகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakody)

I want to put the record straight even at this moment, Sir. The public Accounts Committee has nothing to do with State enterprises. We only look into the departments. We have a new organization called the Committee on Public Enterprises.

கலாநாயகர் மஹா
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Why do you not tell that to your own Member ?

லக்ஷ்மன் சரசகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயகோடி)
(Mr. Lakshman Jayakody)

The hon. Deputy Minister of Trade is the Chairman and the hon. Deputy Minister of Public Administration is also one of the Members of that Committee. So the PAC has nothing to do with this.

கலாநாயகர் மஹா
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Are you taking over from the Member for Kotmale ? Have you finished ? Yes. The Hon. Minister can reply.

ஈ. அனந்தாசனாயக்க மஹா
(திரு. ஈ. அனந்தாசனாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலே கலாநாயகர் மஹா. அவர் கையாண்டு கொடுக்கிறார்—

ஹரீந்த் கோரடா மஹா
(திரு. ஹரீந்த் கோரடா)
(Mr. Harindra Corea)

I must set the record straight. The Rubber Department comes under the Public Accounts Committee.

ஈ. அனந்தாசனாயக்க மஹா
(திரு. ஈ. அனந்தாசனாயக்க)
(Mr. Ananda Dassanayake)

If he wants to explain, I can give way.

ஹரீந்த் கோரடா மஹா
(திரு. ஹரீந்த் கோரடா)
(Mr. Harindra Corea)

What I am saying is that the Rubber Department is under the PAC and not under COPE.

5-A 71352 (83/07)

ஈ. அனந்தாசனாயக்க மஹா
(திரு. ஈ. அனந்தாசனாயக்க)
(Mr. Ananda Dassanayake)

No, no, you are wrong. You misunderstood me. You are very wrong, quite wrong. You have misunderstood me, my dear.

சபாநாயகர் மஹா
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please ! You do not get disturbed by these remarks. Carry on.

ஈ. அனந்தாசனாயக்க மஹா
(திரு. ஈ. அனந்தாசனாயக்க)
(Mr. Ananda Dassanayake)

I am sorry, Sir.

மேலே கலாநாயகர் மஹா. அவர் கையாண்டு கொடுக்கிறார்—

சைரில் மாதேவ் மஹா (கலாநாயகர் மஹா)
(திரு. சைரில் மாதேவ்—உலகத்தொழில், விஞ்ஞான அமைச்சர்)
(Mr. Cyril Mathew—Minister of Industries & Scientific Affairs)
மத்தியமேலே மாதேவ் மஹா?

ஈ. அனந்தாசனாயக்க மஹா
(திரு. ஈ. அனந்தாசனாயக்க)
(Mr. Ananda Dassanayake)

மேலே கலாநாயகர் மஹா. அவர் கையாண்டு கொடுக்கிறார்—

டி. வி. பி. டி. சாசனாயக்க மஹா (மத்தியமேலே டி. வி. பி. டி. சாசனாயக்க மஹா)
(திரு. டி. வி. பி. டி. சாசனாயக்க—கண்டி மாவட்ட அமைச்சர்)
(Mr. W. P. B. Dissanayake—District Minister, Kandy)

மேலே கலாநாயகர் மஹா. அவர் கையாண்டு கொடுக்கிறார்—

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

මම බොහෝම සත්‍යවේදීව ප්‍රශ්න කිරීම ගැන. නමුත් මම
'හිතන හැටියට නමුත්තාන්සේ වරදවා තේරුම් අරගෙන ඉන්නවා.
පී.ඒ.සී. එකේ වාර්තාව හැටියට මේ සභාවට ඉදිරිපත් කරනවාය කියන
අර පුවර් පොත—[බාධා කිරීමක්]

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

Who said ? Those facts are wrong. All those facts are
wrong. They are not facts, they are imaginations. I will
show the record of the SLFP quite soon. I will show the
record of your Government immediately you stop
talking.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

I am not worried of the record of our Government.
Now it is dead and gone. Our Government is dead and
gone.

කපාතායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Are you concluding, please ?

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

පී. ඒ. සී. එක ගැන මම කපා කළේ එහි සාමාජිකයන්ට නිග්‍රහ
කරන්නටවත් ඒ අයගේ තත්වය පහත දමන්නටවත් නොවෙයි ඒ අය
ඇවිස්සුණොට.

කපාතායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Order, please. Confine yourself to the Motion.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

No, Sir, I am relevant.

කපාතායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

You are trying to make it irrelevant by talking too
much.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

It is a loophole. It is a weakness with regard to—

කපාතායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Do not search for loopholes. Carry on.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ගරු කපාතායකතුමානි, මා කීවේ පී. ඒ. සී. එක මගින් මේවා
සම්බන්ධව සොයා බලා තියම පරීක්ෂණයක් කරනවා නම් ඒ
පරීක්ෂණය අනුව රටේ ආර්ථිකයට වන හානි තවත්වා ගන්නට
පුළුවන් වෙනවාය කියන එකයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
නිබෙතවා. රජයේ ගිණුම් කාරක සභාව නිබෙතවා. ඒයේ දෙවිධියකට
නිකුණත් රජයේ ගිණුම් කාරක සභාවට පුළුවනි සියලුම පරීක්ෂණ
පවත්වන්නට. ඒ වාගේම වුවමනා නම් අලුතෙන් යම් යම් නියෝග
කරන්නටත් රජයේ ගිණුම් කාරක සභාවට පුළුවනි. එසේ සකස් කරන
වාර්තාවක් ගරු කපාතායකතුමාගේ වරප්‍රසාද යටතේ මේ සභාවට
ඉදිරිපත් කර සතියක හෝ ඊට වැඩි දින කීපයක් තුළ ඒ සම්බන්ධව
නියම විශයෙන් විවාදයක් පවත්වන්නට ඕනෑ. ඒ ඒ විෂයයන් යටතේ ඒ
ඒ අමාත්‍යාංශවල නිබෙත දුර්වලතම් ගැන සාකච්ඡාවක් කරන්නට
ඕනෑ. එහෙම කළොත් මම හිතන හැටියට ගරු ඇමතිවරුන්ගේත්
නිලධාරීන්ගේත් සැහෙන ඇහැරීමක් ඇති වෙනවා ; නිදමන ගතිය තැනි
වෙනවා. එකකොට මේ නිබෙත දුර්වලතම් තැනි වෙනවා. අපේ
ආර්ථිකය දියුණු කරන්නට ඒ අවස්ථාව ආධාරයක් කර ගන්නට
පුළුවන් බවයි මා කියන්නේ. නමුත්තාන්සේට සතුහියි.

අ. හා. 4.05

මොන්ටේගු ජයවික්‍රම මහතා (රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ
වැවිලි කර්මාන්ත ඇමතිතුමා)

(*திரு. மொண்டேகு ஜயவிக்ரம—பொது நிர்வாக அமைச்சர்*
சரும் பெரும் தோட்டத்தொழில் அமைச்சரும்)

(Mr. Montague Jayawickrema—Minister of Public Administration
and Minister of Plantation Industries)

I am sorry the hon. Member for Attanagalla and the
hon. Member for Kotmale wasted so much of the time
of this House without knowing the facts. I would like to
show the House and the country the dismal record of
the SLFP. The Communist party were a part of your
confederation, if I may put it that way. Now let me
show the dismal record of the SLFP when they were in
power.

The re-planted area in 1976 was only 6,299 acres,
and the newly planted area was only 83 acres. In 1977,
for a good part of the year they were in power. This
Government came into power in the latter part of 1977.
In 1978 the extent replanted was 7,968 acres. In 1979 it
was 10,295 acres ; in 1980 it was 13,428 acres ; in 1981
it was 15,917 acres ; and in 1982 we reached the record
of 16,780 acres replanted, against your dismal and
disgraceful record of 6,299 acres in the year 1976.

Now let me also give you some more facts. What is
the extent of new planting, that is, new lands ? In 1976
only 83 acres. These are the people who want to come
and teach us to plant.—how to suck
eggs !—(Interruption). For goodness sake, let me speak.
you cannot challenge my figures.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Are you giving way ?

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

I am not giving way to the hon. Member. Sir, I want to say they were talking a lot of rubbish. The hon. member for Attanagalla (Mr. Lakshman Jayakody) thinks he knows everything. He thinks he is really the jack of all trades, and many, many trades that we are not used to.

Take the extent of newly planted areas. In 1977 it was 938 acres. 1976 their figure was 83 acres. In 1977 when we came into power 938 acres. In 1978 it was 1,435 acres ; in 1979 it was 2,413 acres ; in 1980 it was 2,610 acres and 1981 we have doubled to 4,077 acres—all new land.

Now what was the subsidy they gave. This small amount we are asking, Sir, is to meet the increasing subsidies. You know what their subsidy was ? Rs. 3,000 per acre in the year 1977. After this Government came to power we are giving as much as Rs. 9,000 per acre. From Rs. 3,000 we have increased it to as much as Rs. 9,000 per acre. This cess is to collect the money for that enhanced subsidy. It is because of this the people are replanting. If we do not give the Rs. 9,000 and if we give only Rs. 3,000, as you did, we will come back to your dismal days of 83 acres.

Our projected figure for 1983 is 25,000 acres, and I will show you when I come to this House again that we have achieved it. And what is our projected figure of new planting ? 7,500 acres of new land. This is what this Government is doing. You come and speak rubbish. You are talking as if you know more about rubber than the hon. Member for Attanagalla. I think the expert on rubber on your side is the Member for Attanagalla, because he has a rubber factory and he knows the use of rubber. He says rubber is elastic. He says there are certain items of rubber which are elastic !

So I think I have debunked these two *pothe guras*, and I want to tell the Sri Lanka Freedom Party, which is in a complete shambles, one section against the other, bouncing in all directions like a rubber ball—(*Interruption*).

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க*)
(Mr. Anura Bandaranaike)

What about you ?

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

Never mind about us. We are here for another six years.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க*)
(Mr. Anura Bandaranaike)
That is allright.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

And we hope for the next six years also we will be here.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க*)
(Mr. Anura Bandaranaike)

You certainly will not be there.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

If this record of replanting is continued and if this record of work that this Government is doing continues, we are sure to be elected in the year 1989.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க*)
(Mr. Anura Bandaranaike)

You will bounce out !

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

No, Sir, I went a little outside my brief simply because of the rubbish these two Members spoke.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Shall we leave the rubbish out ?

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்கரம்*)
(Mr. Montague Jayawickrema)

I commend the Motion to the House.

ප්‍රශ්න විමසන ලදීත්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

රබර් පර්යේෂණ ආඥාපනත : අපනයන තීරු බද්ද
இறப்பர் ஆராய்ச்சிக் கட்டளைச் சட்டம் : ஏற்றுமதித் தீர்வை

**RUBBER RESEARCH ORDINANCE :
EXPORT DUTY**

මොන්ටේගු ජයවික්රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்கரம்)
(Mr. Montague Jayawickrema)

I move,

“ That this Parliament resolves under Sub-section 1 of Section 6 of the Rubber Research Ordinance (Chapter 439) as amended by Law, No. 35 of 1976 and Act, No. 4 of 1979, an export duty of fifteen cents per kilogramme shall be charged, levied and paid for every kilogramme of rubber exported from Sri Lanka.”

ප්‍රශ්න සහතික කිරීමේ කලමිලදී
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Very rarely do we get a chance of correcting ourselves. The Hon. Minister said that we are talking rubbish. I have something to say on this Motion.

The Minister of Finance has submitted a report to the World Bank, and I am going to quote it.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, Please ! Now, do not go back to the Motion already passed by the House.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்கரம்)
(Mr. Montague Jayawickrema)

Let him quote the Minister of Finance when he is here. I am not prepared to answer for the Minister of Finance.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

What is happening is this, Sir.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

We are on Motion No. 2. Confine yourself to that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

First and foremost, he must explain to us, Sir, why he is charging another export duty. There is another one coming. The last one was a cess.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Now, you cannot speak on what is to come. Confine yourself to the present motion only

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I am doing that, Sir, This second Motion is a Resolution under the Rubber Research Ordinance. This is for research work. On whom are you going to charge that ?

You are charging it from the same person you have charged in the previous Motion. The first Motion was a levy for a certain thing. The second Motion is for something else. But they are both from the same pocket—from the SPC producers, the JEDB and the 80 per cent small holders of this country. So we are not talking poppycock, we are not talking rubbish. But why did he get excited last time ? He said that he was planting 16,000 acres or 18,000 acres. I was reading out in hectares from the book called “ Public Investment, 1983-1987 ” of the National Planning Division. I do not know whether you have seen this book.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்கரம்)
(Mr. Montague Jayawickrema)

May I explain that ? I was giving details from the report submitted to me by the Rubber Controller. Acres will be better understood than hectares. We know that 2.4 acres is one hectare.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

He must know what a hectare is and what an acre is.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்கரம்)
(Mr. Montague Jayawickrema)

I know what a hectare is.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Then why do you use the word pound ?

මොන්ටේගු ජයවික්‍රම මහතා
(திரு. மொண்டேகு ஜயவிக்கரம்)
(Mr. Montague Jayawickrema)

I prefer to use the word “ pound ” because the people understand the pound better than the kilogramme.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

I see. Then you think the people are fools not to understand hectares and kilogrammes ?

මොන්ටේගු ජයවික්‍රම මහතා

(திரு. மொண்டிரேகு ஜயவிக்ரம.)

(Mr. Montague Jayawickrema)

If you convert 6,000 acres to hectares you have only 2,500 hectares. That is all !

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

He is talking poppycock !

මොන්ටේගු ජයවික්‍රම මහතා

(திரு. மொண்டிரேகு ஜயவிக்ரம.)

(Mr. Montague Jayawickrema)

I talked Poppycock ?

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்.)

(Mr. Speaker)

Order, please ! Carry on.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

We know, Sir, that he gets excited when poppies are talked about ! The Hon. Minister is imposing an additional burden. Whom is he asking for this research money ? He is asking the same person whom he has just tapped for four cents also. He will come with another one, Re 1.15. Hon. Members will get a shock ! I do not know whether hon. Members will pass that also. Therefore, Sir, I want to know why he is always scraping the pockets of the producers ? Why is he not touching the exporter of crops ? This will be passed right down to the producer. It will be charged from the exporter ; it will go down to the seller ; it will go down through the broker, through the dealer, to the producer. When you charge fifteen cents tomorrow, Sir, the rubber price will go down immediately by fifteen cents. Immediately you charge Rs. 1/15 again, the rubber price will get depressed again. As I said before, immediately you have a devaluation, that amount that has been devalued will pass down to the consumer or the producer. That has been the pattern of this political-economic concept. So, therefore, Sir, let it be very clear. The Hon. Minister must realize that ultimately the person who pays will not be the exporter. It will be the producer and, therefore, if you knock off this type of export duty, you will give an additional amount of money to the producer. That is why I have

been always clamouring for this. Not only I, Sir ; there was in this House the previous Member of Parliament for Kaduwela. You cannot say that he is from the Sri Lanka Freedom Party. You cannot say that he was not for the small producer because his entire area has been producing rubber and it was by small-holders. And, what did he fight for ? He fought for one thing, namely, to knock off export duty on rubber.

Therefore, the Hon Minister must realize, even at this last stage when they go before the World Bank for money, that it will be better for them to show a picture that they do not charge export duty on rubber but they only charge a duty on imports. That is the way how you can get people to give you money. In other words, if you knock off export duty, the donor countries will come to know that you are in the correct path of earning more foreign exchange for the country and tapping only the people who should not import, that is, the importers.

Therefore, I would like the Hon. Minister to reconsider these taxes again. It may be a small amount of 15 cents for research. I dare say that research is very important. I dare say that research is one of the most important factors for rubber. The more you research in rubber the newer the techniques that you will develop. We must stop the old system of making crepe, RSS and other things. We must definitely go into modernization, but then at the expense of whom ? The ADB is there, and all the other banking organizations are there. Several soft loans can be obtained for this type of thing without touching the exporter or the producer. I think the Hon. Minister must pay more attention to this because in their plan of public investment which they have shown to the world, to collect money, they have said that they will boost up exports. The Government is going to enhance its finances from all the lead projects through exports, and it always says, they are export-oriented. Here, your colleagues are killing the No. 2 export sector.

Now, the Hon. Minister is coming here for the second time for an increase of 13 cents and I think he must realize at some stage or other—I know that he cannot now change it—that he must withdraw it and bring a comprehensive format. A little chip of 2 cents here, and ten cents there—I mean this is not you will see the line of duty one has to pay the way of bringing in duties. All this will be passed on to the consumer. All this will be passed on to the producer of rubber, not to the exporter, not to the broker, not to the middleman, not to the shipper. From the producer it will go right down to the village level.

කථානායකතුමා

(சபாநாயகர் அவர்கள்.)

(Mr. Speaker)

Now you are repeating yourself.

ලක්ෂමන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

Therefore, I would recommend that the Hon. Minister withdraws it, but, I know that he cannot do it. So let him not bring the next one.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Yes, the Hon. Minister.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

Mr. Speaker, because of the sober mood of the hon. Member for Attanagalla – he was a little more sober and a little less vehement when he asked us to withdraw this proposal – I would also like to be as sober as he is. I appreciate that the hon. Member has a good knowledge of rubber. So, I want to be sober and compliment him also because, after all, I cannot say that he talks rubbish the whole time. I can understand the hon. Second Member for Nuwara Eliya-Maskeliya who has always made speeches that we hear with a lot of interest. He is an hon. Member who undoubtedly is going to be the next future leader of the Sri Lanka Freedom Party. I have no doubt about it and I welcome it.-(*Interruption*). I can say these things because his father was one of the greatest men Sri Lanka produced and a person with whom I have worked.-(*Interruption*).

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Let the Hon. Minister address the Chair.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

I am sorry I had to digress because of the contrast between the two. That is why I said it.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க*)
(Mr. Anura Bandaranaike)

It is a compliment ! Thank you.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

He likes you so much. Carry on !

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

We have not raised the tax since 1977. Therefore the tax has been increased by four cents. So I need not

comment further on it. This is a financial provision of the Treasury because we have not increased the tax since 1977. That is the simple reason. I commend the Resolution to the House.

ප්‍රශ්න විමසන ලදී, සහ සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

රබර් නැවත වගා කිරීමේ ආධාර ආඥපනත :
අපනයන තීරු බද්ද

இறப்பர் புனர் நடுகை மானியம்: ஏற்றுமதித் தீர்வை
RUBBER REPANTING SUBSIDY ACT :
EXPORT DUTY

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

I move,

“ That this Parliament resolves under Sub-section (5) of Section 7 of the Rubber re-planting subsidy Act No. 36 of 1953 (Chapter 437) that with effect from 7th July 1983, an export duty of rupees one and cents fifteen per Kilogramme shall be charged and levied for every Kilogramme of rubber exported from Sri Lanka and referred to in Sub-section (1), (2) and (3) of that Section. ”

ප්‍රශ්න සහතික කළ බව කතා ලදී.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ලක්ෂමන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

I am very keen to bring certain things to your notice for you to act upon.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)
(Mr. Montague Jayawickrema)

Go on, we are prepared to listen to you.

ලක්ෂමන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

Sir, there is this big book called the Public Investment which the Minister of Finance submitted to the Aid Club to get money. I wonder whether you have read it. At page 97 of this book, Public Investment 1983-87, may 1983, issued by the National Planning division of the ministry of Finance, in paragraph 4.50, this is what it says :

“ 450 Commodity producers are currently getting a raw deal. As demand slumps in industrial countries due to recession, commodity producers have to sell more to pay the prevailing high interest rates on foreign debts and get deeper into debt to finance stocks they cannot sell. Natural rubber is no exception. The sharp decline in world rubber triggered the operative buffer stock provisions of the international Natural Rubber Organization (INRO) and by

December 1982 the buffer stock purchase by INRO reached 260,000 tons. As prices fell below the lower intervention level of the priced range under the international Natural Rubber Agreement, member countries were called upon for a third round of financial contributions (Malaysian \$ 124 million) to the buffer stock producer members including Sri Lanka who were also members of the Association of Natural Rubber Producing Countries, considered that further action should be taken by ANRPC itself to withdraw additional stocks and supplies of rubber from the market in order to improve prices."

You can just imagine what we are trying to do. We contributed and we found the difficulty and withdraw. To quote :

Sri Lanka contributed Rs. 136 million to the INRO last year and this year a further sum of Rs. 40 million will be contributed.

Now, Sir, this what we did and this is what is reported. Then in the marketing of this you can just imagine what we have to say to the world. It says :

" 449 in the field of marketing of rubber there has been a notable change with the private sector now playing a dominant role. earlier the private sector handled the exports of crepe rubbers while the State engaged in the marketing of sheet rubber. The export of sheet rubber was confined to the State in order to facilitate the rubber-rice Pact with China. As the country's rice production increased rapidly during the last five years its dependence on imports from China diminished and the proportion of rubber exports required to pay for them decreased from 52% in 1977 to 30% in 1980 and 16% in 1981. Consequently marketing of sheet rubber was opened to the private sector. The response has been largely encouraging and new and diversified markets have been found particularly in Eastern Europe and the Soviet Union. A side advantage has been that the burden of financing stocks has been taken away from the Government's budget."

What does it say ? our entire rubber market depends on the Soviet Union and Eastern Europe. It may cause trouble but these are the facts that you have submitted, not I. There is no bilateral trade today with the Soviet Union. In this report they say that there is no bilateral trade.

" A side advantage has been that the burden of financing stocks has been taken away from the Government's budget."

In other words, we got very good prices when we had a government-to-government trade agreement with China. What did the Government do ? They went away. It went into private hands but the private hands knew that they were not getting prices from the private hands of the western countries. The private hands of the Western countries never supported the rubber industry. This is my point. There was an organisation of the private sector in the Western hemisphere which did not want to buy our rubber. Ultimately, where did we go ? Our private sector had to go to the Soviet Union and the Eastern Sector. your friends of the west are not prepared to help you. You ask them to buy your rubber at a better price than what the Soviet Union or the Eastern European countries pay but they would not do it. As a person who knows this subject. I say that the

Hon. Minister should please go to some of these Eastern European countries ; go to the Soviet Union, forget about the 'ism.' We must trade in rupees and cents. Think of our country ; think of the national interest. I am sure you will get a better price. We had been open enough, Sir. China opened up but suddenly they felt the difficulty and they had to close it. Likewise, Sir, I urge the Government, if you want to get better prices, please start a propaganda campaign in those countries. I want to add this, Sir. With all due respect to Mr. Illangaratne, every month there were trade delegations sent out ; but today I do not know how many official trade delegations go out with the Hon. Minister to sell tea, rubber and coconut. I know that the Hon. Deputy Minister went in regard to coconut and we know what is going to happen to coconut. Therefore, please, Sir, forget about politics ; think of the national interest, think of our country and get the best prices for our produce. That is the only way out. If not, if we devalue prices will rise, if we devalue again prices will rise again and unless we put in production against the rise in prices and devaluation, we will never be able to sell.

සරත් මුත්තේවුට්ටෙම මහතා (කලුවාන)
(*திரு. சரத் முத்தேவட்டுவெகம—கலவான*)

(Mr. Sarath Muttetuwegama)

ගරු නියෝජ්‍ය කථාකායකතුමනි, මෙම අය කිරීම පිළිබඳව නොවෙයි නමුත් මෙම රෙගුලාසි උපයෝගී කරගෙන වෙනත් ප්‍රශ්නයක් ඇමතිතුමාගේ අවධානයට ලක් කරන්නටයි මම බලාපොරොත්තු වෙමිනි. මම නියෝජනය කරන රත්ද කොවිඨායයන්, ඒ වාගේම ඒ අවට මුර් මහත් ප්‍රදේශයක් කුඩා රබර් වතු හිමියන්ගෙන් විශාල වශයෙන් සමන්විත ප්‍රදේශයක්. රබර් තැවත වගා කිරීමේ කටයුත්තේ තීරන වී සිටින උදවියට, එම දෙපාර්තමේන්තුවත් සමග නොයෙක් නොයෙක් අපහසුකම්වලට මුහුණ පාන්න සිදු වී තිබෙනවා. ඒක මේ ඇමතිතුමාගේ කාලයේ ඇතිවුණු ප්‍රශ්නයක් නොවෙයි, කාලයක් තිස්සේම එතැන තිබෙන තත්වයක්. රබර් තැවත වගා කිරීමේ නොයෙක් නොයෙක් පියවරයන් පරීක්ෂා කිරීමට එන උදවිය, එක්කෝ එකකොට ප්‍රමාද වෙනවාය, එතෙම තැනිතම් ඇවිත් නොසැලකිලිමත් වීයීමට කටයුතු කරනවාය. ඒ වාගේම දෙපාර්තමේන්තුවත් සමග ලියුම් ගණුදෙනු කරන විට, ඒ ලියුම්වලට පිළිතුරු ලබා ගැනීමට ඊටත් වඩා විශාල ප්‍රමාදයක් පවතිනවාය මන්ත මය වීයීමේ අනන්ත අප්‍රමාණ පැමිණීලී, මගේ හිතේ රබර් වගා කරන ප්‍රදේශවල මන්තීවරුන්ට ලැබෙනවා. ඒ අත්දැකීම් මටත් තිබෙනවා. එම නිසා මේ මුදල් නිෂ්පාදකයන්ගෙන් මේ වීයීමට අරගෙන ආපසු නිෂ්පාදකයන්ට රබර් තැවත වගා කිරීමේ ආධාර හැවීමට දෙන නිසා, මේ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු මෙයට වඩා වීයීමක් කිරීමට ඇමතිතුමා වෙතෙස වෙතවා ඇත නිසා මම බලාපොරොත්තු වෙතවා.

මොන්ටේගු ජයවික්‍රම මහතා
(*திரு. மொண்டேகு ஜயவிக்ரம*)

(Mr. Montague Jayawickrema)

Sir, I will not take more than two minutes.

With reference to the observations made by my hon. Friend from Kalawana, I am glad he brought that matter to my notice and I can assure him that action will be taken to remedy whatever defects there may be.

Sir, with reference to the observations made by the hon. Member for Attaragalla, you will remember that the first Rubber-Rice Pact between Sri Lanka and

[මොන්ඩේ රජයේ මහතා] Hon Minister should please
 China was started during the time of the UNP Government and at that time, Sir, we exported rubber and we imported rice. Now that we are getting self-sufficient in rice, much as we would like to export rubber to China, it is not possible to do so because we anticipate by next year to be totally self-sufficient in our rice production. Therefore, we are now trying to purchase certain items other than rice from the People's Republic of China. I think the Minister of Trade is looking into this matter and I must say that he has been going to various countries particularly Mexico where he was able to get a fair price for our cinnamon when the cinnamon market was in the doldrums.

With regard to the Eastern European countries, as you know we are a non-aligned country and we would very happy to trade with them. We are a friend of Russia we are a friend of all the Western European countries as much as we are friendly with Western countries, but in the Eastern European countries we had to find certain goods that we could usefully sell in our country, because they have asked for barter. If you take Yugoslavia or Romania, they want us to buy their goods and they are prepared to buy our goods. For that purpose the Minister of Trade is already exploring the possibility of purchasing or getting certain goods from the Eastern bloc and selling it in this country, and they are interested in the purchase of rubber.

So, Sir, I can assure the Member that everything is being done by the Ministry of Trade, the Minister of Trade and this Government to meet with the very proposal that he made. We are not unconscious of that

* * * * *

[අතිර වැඩ කටයුතු සඳහා 1983 ජූලි 8 වන සිකුරාදා තිල වාර්තාව බලන්න.]
 [நிகழ்ச்சித் தொடரை 1983 ஜூலை 8, வெள்ளிக்கிழமைய அடிகார அறிக்கையிற் பார்க்க.]
 [For continuation of proceedings see OFFICIAL REPORT for Friday 8th July, 1983]

With reference to the observations made by my hon. Friend from Kiszawa, I am glad he brought that matter to my notice and I can assure him that action will be taken to remedy whatever defects there may be.

Sir, with reference to the observations made by the hon. Member for Attanagalla, you will remember that the first Rubber-Rice Pact between Sri Lanka and

fact. I am sure it is a good thing for this country. It will also absorb the over-production of rubber which I anticipate would take place in the next 10 years, because by the year 2000 we will be developing so many new clones. The clones that we are now developing will give one ton of rubber per acre, and it is clone 101. So if my Friend, the hon. Member for Attanagalla (Mr. Lakshman Jayakody) would visit the RRI. I would be very happy, this cess is meant for that purpose, for rubber research. As you know one ton of rubber per acre from RR100, RR101 is much more than what we can produce now. So we are developing those new clones and this cess is for that purpose.

ප්‍රශ්න විච්ඡේදන, සහ සමීක්‍ෂණ විච.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

කථනායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

Order please ! The Sitting is suspended till 5 p.m.

යස්විම ඊට අනුකූලව තාවකාලිකව අත්සිටුවන ලදීන්. අ. ගා. 5 ට නිවේරන කථනායකතුමා [නෝමන් වේදාරත්න මහතා] හේ සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி. ப. 5 மணிவரை இடை நிறுத்தப்பட்டு, பின்னும் ஆரம்பமாகிற்று. உப சபாநாயகர் அவர்கள் [நி.ந. நேரமன் வைத்யரத்ன] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 5 p.m. and then resumed, MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

What does it say? our entire rubber market depends on the United States and Western Europe. If in any case trouble but these are the facts that you have submitted.

"A side advantage has been that the burden of financing stocks has been taken away from the Government's budget."

In other words, we got very good prices when we had a government-to-government trade agreement with China. What did the Government do? They went away. It went into private hands but the private hands knew that they were not getting prices from the private hands of the western countries. The private hands of the western countries never supported the rubber industry. This is my point. There was an organisation of the private sector in the Western hemisphere which did not want to buy our rubber. Ultimately, where did we go? Our private sector had to go to the Soviet Union and the Eastern Sector. You ask them to buy your rubber prepared to help you. You ask them to buy your rubber at a better price than what the Soviet Union or the Eastern European countries pay but they would not do it. As a person who knows this subject, I say that the

